



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,119 — FRIDAY, JULY 7, 1950

Published by Authority

## PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications .. .. .	1017	Statements of Revenue and Expenditure .. .. .	—
By-laws .. .. .	1020	Budgets .. .. .	1028
Posts—Vacant .. .. .	1025	Sale of Properties .. .. .	1029
Municipal Council Proceedings .. .. .	—	Road Committee Notices .. .. .	—
Notices under the Local Authorities Elections Ordinance .. .. .	1027	Miscellaneous Notices .. .. .	1030

PART V published with this Issue contains List of Applications for Licences for Lorries, &c.

PART VI published with this Issue contains List of Jurors and Assessors.

### Local Government Notifications

L. D.—B. 116/32/L. G. D.—BA 759

#### The Vehicles Ordinance

REGULATIONS for the town within the administrative limits of the Municipal Council of Kurunegala made by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 16 of the Vehicles Ordinance (Chapter 155), as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.

Colombo, June 21, 1950

#### REGULATIONS

1 Every vehicle used on any street specified in column I of the Schedule hereto shall be driven in the direction indicated in the corresponding entry in column II of that Schedule, and shall, when halted on any such street, be kept facing that direction only

2 Every vehicle, when halted on any street specified in column I of the Schedule hereto shall be kept on the left side of such street on Sundays, Tuesdays, Thursdays, and Saturdays, and on the right side of such street on Mondays, Wednesdays and Fridays

3 Where any vehicle is driven or halted in contravention of these regulations, the person liable for such contravention shall be the driver of the vehicle

4 In these regulations, "driver", in the case of a bicycle or tricycle, means the rider thereof, in the case of a handcart or push cart, the person drawing or pushing the cart, and in the case of a jinricksha, the person drawing the jinricksha

#### Schedule

I	II
Street	Direction
Bazaar Street .. .. .	Dambulla Road
Esplanade Street the portion which lies between its junction with Bazaar Street and the Omnibus Stand .. .. .	Dambulla Road

1017—J. N. A 98714-1,592 (6/50)

F 1

L. D.—B. 31/45/L. G. D.—BB 970

#### The Urban Councils Ordinance, No. 61 of 1939

IT is hereby notified for general information that the Wattala-Mabole-Peliyagoda Urban Council, with the approval of the Minister of Health and Local Government, has, with effect from the date on which this Notification is published in the *Gazette*—

(a) imposed, by virtue of sections 175 and 177 of the said Ordinance, an annual duty of ten rupees in respect of every licence, issued to any person other than a manufacturer and authorising the use of any place or premises for the storing or sale of oil in quantities over 5 gallons; and

(b) resolved—

(i) that the duties in respect of licences to keep places for the storing or sale of oil specified in the Notification published in *Gazette* No. 9,496 of December 21, 1945, shall be abolished; and

(ii) accordingly that the items relating to those licences specified in that Notification shall be omitted

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.

Colombo, June 24, 1950

L. D.—B. 84/34/L. G. D.—BA. 763

#### The Thoroughfares Ordinance

RULE under section 15 of the Thoroughfares Ordinance (Chapter 148), made by the Provincial Road Committee of the Uva Province in respect of the resthouses in the charge of that Committee and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.

Colombo, June 21, 1950

RULE	Amount of Payment	Rate of Tax Rs. c.
The rules relating to resthouses in the Uva Province published in <i>Gazette</i> No. 8,334 of December 3, 1937, are hereby amended as follows:—	Where the payment for admission, excluding the amount of tax—	
(1) by the insertion, immediately after rule 17, of the following new rules:—	(a) is not less than 25 cents but does not exceed 50 cents ...	0 05
“ 18. (1) Every trunk or local call originated on the resthouse telephone shall be entered in the register kept for that purpose by the person making the call.	(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(2) Every visitor using the telephone for local calls shall pay a fee of 10 cents for each call.	(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 ...	0 15
(3) Every visitor using the telephone for a trunk call shall pay the prescribed fee for trunk calls payable to the Post Office in addition to the fee of 10 cents referred to in paragraph (2).	(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(4) The fees specified in paragraphs (2) and (3) shall be paid to the resthouse-keeper in cash before the telephone is used and a receipt, if desired, obtained therefor.	(e) exceeds Rs. 2 but does not exceed Rs. 3 ...	0 30
(5) No visitor shall use the telephone unless the fees have been prepaid	(f) exceeds Rs. 3 but does not exceed Rs. 4 ...	0 40
(6) A visitor desiring to make a trunk call shall give the resthouse-keeper the necessary particulars. The resthouse-keeper shall then ascertain the amount due for such call and ask the Post Office to make the connection.	(g) exceeds Rs. 4 but does not exceed Rs. 5 ...	0 50
19. Every person not in occupation of the resthouse who uses the resthouse telephone shall pay the personal occupation charge for the period he remains in the resthouse, in addition to the fee for the use of the telephone.”; and	(h) exceeds Rs. 5 but does not exceed Rs. 10 ...	1 0
(2) by the substitution, for the Schedule thereto, of the following new Schedule:—	(i) exceeds Rs. 10—	
	(i) for the first Rs. 10 ...	1 0
	(ii) for each additional Rs. 5 or part thereof ...	1 0

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.

Colombo, June 24, 1950.

L. D.—B 64/50—L. G. D.—GC. 14/40/5

#### The Butchers Ordinance

REGULATIONS made by the proper authority in that behalf, to wit the Village Committee of the Meda Palata village area in the Chilaw District, under section 22 of the Butchers Ordinance (Chapter 201), and confirmed by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government

Colombo, June 24, 1950.

#### REGULATIONS

1 The public slaughter-house declared and proclaimed under section 21 of the Ordinance shall be in charge of the Medical Officer of Health or an officer authorised by the Medical Officer. The Medical Officer of Health or where he has authorised any other officer, such other officer shall be responsible for the discipline and sanitary conditions within such slaughter-house.

2. (1) No person shall slaughter any animal at the slaughter-house—

- (a) unless such animal has been inspected by the officer authorised by the Medical Officer of Health for the purpose and approved by him as fit to be slaughtered for human consumption, and
- (b) except between the hours of 7 a.m. and 9 a.m. Provided that the Chairman may in any case authorise the slaughter of any animal at any time other than that specified herein.

(2) No person shall slaughter any animal at the slaughter-house—

- (a) at any time after the expiry of a period of 48 hours from the time of the approval of that animal under paragraph (1); or
- (b) if it has been removed alive from the slaughter-house premises after it was approved under paragraph (1), unless it is again inspected and approved under that paragraph as fit to be slaughtered for human consumption.

3 Every person who brings any animal into the premises of the slaughter-house shall take all such measures as may be necessary to ensure that such animal is adequately fed and watered while it remains in those premises

“ SCHEDULE  
Fees payable to the Provincial Road Committee  
of the Uva Province

#### Occupation

For each person occupying any portion of the resthouse—

A consolidated fee of 10 cents per hour, subject to a minimum charge of 25 cents when any meal other than afternoon tea is taken, and a maximum charge of Rs. 2 in respect of any continuous period not exceeding 24 hours.

(This fee includes the use of towels, linen, beds, mosquito curtains and lights.)

#### Garage and stabling

For each vehicle, motor car or motor cycle garaged, or for each horse stabled, a fee of 25 cents for any continuous period not exceeding 24 hours.

(No fee is charged for any vehicle brought into the compound)."

L. D.—B 139/46/L. G. D.—GB. 45/3/3

#### The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Kalutara Badda village area in the Kalutara District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

#### Resolution

“ This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

4. Every person who brings any animal into the premises of the slaughter-house shall, if the animal is rejected as unfit for slaughter, forthwith remove such animal or cause it to be removed from those premises.

5. The Medical Officer of Health or the officer referred to in regulation 2, may prohibit the slaughter of any animal if, after it has been approved under regulation 2, it is found to be diseased or unfit to be slaughtered for human consumption.

6. If the meat or offal of any animal slaughtered in the slaughter-house is, in the opinion of the Medical Officer of Health or the officer authorised by him found unfit for human consumption, such officer shall cause the meat or offal to be immediately destroyed or so disposed of as to prevent such meat or offal being exposed for sale or used for human consumption.

7. The officer in charge of the slaughter-house shall not permit the slaughter of any animal which has not been approved as fit to be slaughtered for human consumption or the slaughter of which has been prohibited as provided in regulation 5.

8. (1) No person shall remove from the slaughter-house, except under the direction of the Medical Officer of Health or the officer referred to in regulation 2, any meat or offal which has been found under regulation 6 to be unfit for human consumption.

(2) No person shall remove the carcase of any animal intended for human consumption from the slaughter-house, unless such carcase has been stamped on its fore-quarters and hindquarters with the mark "V.C., M.P." by the officer in charge of the slaughter-house.

9. No animal shall be slaughtered in the presence of any other animal or until the carcase of every animal previously slaughtered in the premises shall have been removed or screened off from view of other animals and the premises cleaned.

10. A fee at the following rates shall be paid in advance to the Committee for the use of the slaughter-house and no animal shall be permitted to be slaughtered without an official receipt in proof of payment of the fee:—

	Cents
For cattle ...	50 per head.
For sheep or goats ...	25 per head.

11. The keeper of the slaughter-house shall maintain a register in the following form of all cattle removed to the slaughter-house—

No. of Cattle Voucher	Description.	Colour.	Age.	Brand Marks		Name of Butcher.	Time and Date of entry into Cattle Pound.	Date of Inspection.	Date of Removal.	Remarks.	Initial of Officer receiving the cattle.
				Right Side.	Left Side.						

12. In these regulations—

- "Chairman" means the Chairman of the Committee,  
 "Committee" means the Village Committee of Meda Palata village area, and  
 "Ordinance" means the Butchers Ordinance (Chapter 201).

13. The regulations for the Sanitary Board Town of Nattandiya made under section 23 (now section 22) of the Butchers Ordinance, and published in *Gazette* No. 7,753 of January 10, 1930, and therein referred to as "Rules" are hereby rescinded in so far as they relate to the Meda Palata village area.

L D —B. 136/40/L G. D.—GC. 50/1.

### The Village Communities Ordinance

ORDER made by the Minister of Health and Local Government under section 17 (2) (b) of the Village Communities Ordinance (Chapter 198), as amended by section 90 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, and modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
 Acting Permanent Secretary,  
 Ministry of Health and Local Government.

Colombo, June 28, 1950.

### Order

In respect of each of the Village Committees specified in the Schedule hereto (being Village Committees to which the provisions of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, have been applied by an Order published in *Gazette* No. 10,004 of August 5 1949), the thirtieth day of June in the year 1952, is hereby substituted for the day prescribed by section 17 (2) (a) of the Village Communities Ordinance (Chapter 198), as amended by section 90 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946.

### SCHEDULE

Village Committees,  
 Anuradhapura District

Kalagam Korale South,  
 Maminiya Korale.

L. D —B. 67/36

### The Public Performances Ordinance

RULE made by the Minister of Home Affairs and Rural Development by virtue of the powers vested in him by section 3 of the Public Performances Ordinance (Chapter 134), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

R. S. V. POULIER,  
 Permanent Secretary,  
 Ministry of Home Affairs and Rural Development.  
 Colombo, June 29, 1950

### RULE

The rules made under section 3 of the Public Performances Ordinance (Chapter 134), and published in *Gazette* No. 7,004 of April 4, 1919, as amended by rule published in *Gazette* No. 9,108 of April 9, 1943, are hereby further amended, in so far as they relate to the area within the administrative limits of the Rambukkana Town Council, by the substitution, for the scale of fees set out in rule A 3 thereof, of the following new scale:—

	For one day	For one month	For one year (terminating on December 31)
	Rs. c.	Rs. c.	Rs. c.
Where the number of persons for whom seating accommodation is provided does not exceed 199	5 0	50 0	150 0
Where the number of persons for whom seating accommodation is provided exceeds 199 but does not exceed 399	7 50	75 0	250 0
Where the number of persons for whom seating accommodation is provided exceeds 399	10 0	100 0	300 0

## By-laws

L D —B. 31/45/L G. D.—BB. 970

### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Wattala-Mabole-Peliyagoda Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government

Colombo, June 24, 1950.

#### BY-LAW

The general by-laws relating to licences, published in *Gazette* No 9,477 of October 26, 1945, as amended from time to time, are hereby further amended, by the substitution, in the definition of "offensive or dangerous trade" in by-law 1, for the words "storing or sale of oil", of the words "storing or sale of oil in quantity over five gallons by persons other than manufacturers,"

L D.—B 43/47/L G D.—BB 1201

### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Haputale Urban Council under sections 166 and 170 (7) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government  
Colombo, June 24, 1950

#### BY-LAWS

1. A notice prohibiting, restricting or regulating the parking or halting of vehicles, or indicating any parking place set apart for vehicles, on any street or part of a street within the administrative limits of the Council, may be exhibited by, or by order of the Chairman, in a conspicuous position on, or so as to be visible from, that street or part of a street

2. Where the halting or parking of vehicles on any street or part of a street is prohibited by a notice exhibited under by-law 1, the driver of a vehicle shall not allow the vehicle to stand on that street or part of a street except for such length of time as may be necessary for the purpose of—

- (a) obeying any traffic sign or notice erected or exhibited on that street or part thereof by any officer or authority, or
- (b) following in due order the movement of any traffic on that street or part thereof at that time; or
- (c) allowing any person to alight from or to enter such vehicle; or
- (d) loading goods into or unloading goods from such vehicle.

3. Where the halting or parking of vehicles on any street or part of a street is not prohibited or restricted by any notice exhibited under by-law 1, verbal directions or signals may be given by a police officer for the purposes of the regulation of traffic on that street or part of a street, and the driver of a vehicle shall not allow that vehicle to stand on that street or part thereof otherwise than in such position or for such time as may be indicated by the police officer

4. In these by-laws—

- "Chairman" means the Chairman of the Council,
- "Council" means the Haputale Urban Council,
- "driver" in the case of a bicycle or tricycle, means the rider thereof, in the case of hand-cart or push cart, the person drawing or pushing the cart; and in the case of a jinnicksha, the person drawing the jinnicksha;
- "parking" means the bringing of a vehicle to a stationary position or causing it to wait for any purpose other than that of immediately taking up or setting down persons or goods; and
- "vehicle" means any artificial contrivance, whether propelled mechanically or otherwise, which is used or capable of being used as a means of transportation on land but does not include a motor car as defined in the Motor Car Ordinance, No 45 of 1938

L D —B 39/45—L G D —GC —14/40/2.

### The Village Communities Ordinance

BY-LAW under section 49 (2) of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Meda Palata village area in the Chilaw District, and approved by the Minister of Health and Local Government by virtue of powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government

Colombo, June 26, 1950

#### BY-LAW

The by-laws relating to the tax on vehicles and animals, published in *Gazette* No. 9,394 of April 20, 1945, are hereby amended as follows.—

- (1) by the re-numbering of by-law 8 as by-law 9, and
- (2) by the insertion, immediately after by-law 7, of the following new by-law—

"8 It shall be lawful for the Chairman, or any officer authorised by him in writing, to stop and detain any vehicle proceeding on any road or path, for the purpose of inspecting the metal plate which is required by by-law 7 to be affixed to that vehicle; and the driver or person in charge of any such vehicle shall stop the vehicle and permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary"

L D —B 90/48/L G D —GC 14/51/6

### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Wilachchiya Korale village area in the Anuradhapura District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.

Colombo, June 24, 1950

## BY-LAWS

*Galas*

1. No person shall establish or keep a gala except on a licence issued by the Chairman in that behalf.
2. Every licence for a gala shall be subject to the following conditions:—
  - (1) The licensee shall cause a table of the rents and fees leviable at the gala to be written in Sinhalese and to be exhibited in a conspicuous place at the gala.
  - (2) The licensee shall not permit any person who is suffering or has recently suffered from any contagious, cutaneous, or infectious disease, or has been recently in attendance on any person suffering from such disease, to occupy any place in the gala, until the periods of infection and incubation have elapsed.
  - (3) The licensee shall keep the gala in a clean and sanitary condition.
  - (4) The licensee shall cause any refuse or rubbish from the gala to be so buried or burned as to prevent the breeding of flies or the creation of any nuisance.
  - (5) The licensee shall maintain order within the gala.
  - (6) The licensee shall not permit any gambling or disorderly conduct to take place at the gala.
  - (7) The licensee shall not allow any person to keep within the gala any cattle suffering from a contagious disease.

3. The Chairman may suspend any licence for a gala during the prevalence of an epidemic, if such suspension is essential in the public interest.

4. No person shall establish or keep a gala within fifty yards of a dwelling house.

5. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel a licence issued under by-law 1 or the second or subsequent conviction of the licensee for any breach of any of the conditions specified in by-law 2 and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

*The housing and penning of cattle, goats and pigs*

6. The occupier of any premises shall not keep any cattle, goat, or pig on those premises except in an enclosure situated at a distance of fifty feet or more from any dwelling house.

7. The occupier of any premises shall not keep any enclosure for any cattle, goat, or pig so as to be a nuisance to any person residing in the village area or making use of any public road.

8. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall cause every part of such premises or building to be thoroughly cleaned as often as may be requisite.

9. The occupier of any premises or building whereon or wherein any cattle, goat, or pig is kept shall at all reasonable times afford free access to the Chairman or any officer duly authorised by him for the purpose of inspecting such premises or buildings.

*Stray cattle*

10. All cattle, sheep and goats straying on any public road or path within the village area shall, on seizure, be placed in the pound established by the Committee for the purpose.

11. The charges payable before the removal of any animal so impounded shall be calculated at the following rates:—

For occupation, 50 cents per head for a day or part of a day.

For food (if supplied), 25 cents per head for a day or part of a day.

12. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area; and

“Village area” means the Wilachchiya Korale village area.

L. D.—B 79/48.—L. G. D/GE. 14/26/1

**The Village Communities Ordinance**

BY-laws under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Hanwella Udugaha Pattu village area in the Colombo District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government  
Colombo, June 24, 1950

## BY-LAWS

The by-laws published in *Gazette* No. 9,911 of October 8, 1948, as amended from time to time, are hereby further amended as follows:—

(1) in by-law 9, by the substitution, for all the words from “may enter upon such land” to the end of that by-law, of the following:—

“may enter upon such land and do what the owner or occupier was required to do by the notice and the expense thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee”;

(2) in by-law 31, by the substitution, for the words “one mile”, of the words “one and a half miles”;

(3) by the substitution, for by-law 35, of the following new by-law:—

“35. Fees at the following rates shall be levied and paid for the use and occupation of space in any village market:—

	<i>Rs. c</i>
(a) Annual fees in respect of the market building—	
(i) for space not exceeding 27 square feet	54 0
(ii) for every additional 9 square feet or part thereof	9 0
(b) Monthly fees in respect of the market building—	
(i) for space not exceeding 27 square feet	5 50
(ii) for every additional 9 square feet or part thereof	1 5
(c) Daily fees in respect of the market building—	
From 6 a.m. to 12 p.m.—	
(i) for space not exceeding 27 square feet	0 12
(ii) for every additional 9 square feet or part thereof	0 6
From 12 p.m. to 6 p.m.—	
(i) for space not exceeding 27 square feet	0 18
(ii) for every additional 9 square feet or part thereof	0 9
(d) Fees on fair days in respect of the market building or sheds in the market premises—	
(i) for space not exceeding 18 square feet	0 40
(ii) for every additional 9 square feet or part thereof	0 15
(e) Fees on fair days in respect of ground space in the market premises—	
(i) for space not exceeding 3 square feet	0 5
(ii) for space exceeding 3 square feet but not exceeding 6 square feet	0 10
(iii) for space exceeding 6 square feet but not exceeding 9 square feet	0 15
(iv) for space exceeding 9 square feet but not exceeding 12 square feet	0 20
(v) for space exceeding 12 square feet but not exceeding 15 square feet	0 25
(vi) for space exceeding 15 square feet but not exceeding 18 square feet	0 30

- (f) The rates relating to fair days specified in (d) and (e) shall not apply to space rented out on annual or monthly rent.”;
- (4) in by-law 49—
- (a) by the rescission of paragraphs (2) and (3) thereof; and
- (b) by the re-numbering of paragraph (1) thereof, as by-law 49;
- (5) by the insertion, immediately after the re-numbered by-law 49, of the following new by-laws which shall have effect as by-laws 49A and 49B respectively:—

“ 49A. (1) Every person who desires to obtain a licence to establish or hold a private market or fair shall make an application in writing in that behalf by the Chairman. The application shall be signed by the applicant and shall state his name, the premises at which, and the days on which, he intends to establish or hold the private market or fair.

(2) Upon receipt of an application for a licence the Chairman shall publish a notice in the *Gazette*—

- (a) stating that the application has been made and specifying the name of the applicant and the premises at which, and the days on which, he intends to establish or hold the private market or fair; and
- (b) calling upon every person residing within the limits of the village area, who desires to object to the issue of such licence, to furnish to the Chairman in duplicate, within such time as may be specified in the notice, a written statement of the grounds of his objection.

(3) (a) The Chairman shall cause a copy of every statement of objections furnished to him in respect of any application to be served on the person by whom the application has been made.

(b) The Chairman shall—

- (i) after giving the applicant, and each person by whom a statement of objection is furnished, an opportunity of being heard, and
- (ii) after consulting the Committee in respect of every application, make order allowing or disallowing the application. The order shall contain a statement of the grounds upon which it is made and the Chairman shall cause a copy thereof to be served on the applicant and each person by whom a statement of objections has been furnished.

49B. (1) Every licence issued under by-law 49 shall—

- (a) be substantially in the form set out in the Fourth Schedule hereto;
- (b) be subject to the conditions specified therein; and
- (c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(2) The fee for each licence issued under by-law 49 shall be hundred rupees.”;

(6) by re-numbering by-law 54 as by-law 55;

(7) by the insertion, immediately after by-law 53, of the following new by-law—

“ 54. The by-laws made by the Village Committees of certain village areas in the Colombo District and published in *Gazette* No. 8,630 of July 5, 1940, are hereby amended, in so far as they apply to the Hanwella Udugaha Pattu village area, by the rescission of the by-laws under the heading “ Part II—Market ”; and

(8) in the Fourth Schedule, by the substitution, for “ (By-law, 49) ” of “ (By-law 49B) ”.

L. D.—B. 57/49/L & D.—GB. 14/25/5.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Opata village area in the Galle District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

P. O. FERNANDO,  
Acting Permanent Secretary,  
Ministry of Health and Local Government.  
Colombo, June 26, 1950.

#### BY-LAWS

1 In these by-laws—

“ bakery ” means any premises in which bread, biscuits or confectionery is baked for sale as food for human consumption and includes any premises in which such food is prepared, or in which the materials for the preparation of such food are stored;

“ Chairman ” means the Chairman of the Village Committee; and

“ Committee ” means the Village Committee of the Opata village area.

#### Bakeries

2 (1) No person shall establish, or carry on the business of any bakery except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall, unless it is earlier cancelled under by-law 10, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

3. No person shall be entitled to a licence under by-law 2 unless the premises to be used as a bakery are in conformity with the following requirements:—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and white-washed;
- (c) the floor must be cemented;
- (d) the premises must be provided with sufficient latrine accommodation and sufficient drains;
- (e) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof;
- (f) the premises must not be situated within fifty feet of any cesspit, permanent manure heap, latrine or open sewer;
- (g) the premises must be provided with a separate kneading room having a superficial floor space of not less than twelve feet by ten feet;
- (h) there must be a free external air space, not less than seven feet wide on at least two of the sides of the kneading room which contain doors or windows; and
- (i) the door of the oven must not open directly into the kneading room.

4 The licensee of a bakery shall cause—

- (a) all utensils, furniture and other requisites used in or belonging to the bakery to be kept clean;
- (b) the tops of the tables in the bakery to be made of well seasoned closely-fitting planks, or of some non-harmful impervious material, and the tables to be scraped and cleaned daily;
- (c) the floor of the bakery to be swept at least once in every twenty-four hours, and the sweepings to be placed immediately in an impervious and covered receptacle, and removed from the bakery daily;
- (d) the premises of the bakery to be kept clean and free from effluvia arising from any drain, privy, or cesspit, and from any other similar nuisance;
- (e) the flour which is used in the bakery to be kept on a platform raised at least three feet above the ground;
- (f) all refuse from the premises of the bakery to be removed and the drains to be flushed daily;
- (g) at least two spittoons to be kept in some part of the premises other than the kneading room, but so as to be easily accessible to those engaged in the manufacture of bread,
- (h) clean water, clean towels, nail brush and soap to be provided on the premises for the use of those engaged in the manufacture of bread; and
- (i) a copy in Sinhalese of these by-laws relating to bakeries to be exhibited in a conspicuous part of the bakery.

5. The licensee of a bakery shall not—

- (a) allow the bakery to be used as a place for sleeping or for keeping any animal or any article other than an article necessary for the purposes of the bakery;

- (b) allow any bread, biscuit or confectionery to be exposed for sale otherwise than in clean and properly constructed fly-proof glass cases;
- (c) allow any person engaged in the manufacture of bread, biscuits or confectionery to use any flour, water or other materials which are not good and wholesome;
- (d) use or keep in the bakery any furniture or equipment which cannot be moved about for the purpose of cleaning the floor; or
- (e) allow any gambling or disorderly conduct to take place on the premises of the bakery.

6. Every person employed in the preparation or baking of bread, biscuit or confectionery, shall wash his hands before engaging in that process and shall wear a clean white apron, covering the chest, arm-pits and body and also a white cap or turban.

7. No person shall spit within the premises of the bakery except into a spittoon provided for the purpose.

8. No person who is suffering or has suffered from any contagious, cutaneous or infectious disease, or has been in attendance on any person suffering from such disease, shall be permitted by any person in charge of a bakery to enter the bakery or to take part in the manufacture or sale of bread, biscuit or confectionery until the periods of infection and incubation have elapsed.

9. (1) It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector, or any officer authorised by the Chairman in writing, at all reasonable times, and at any time when the process of kneading or baking is being carried on, to enter and inspect the bakery.

(2) The licensee or the person in charge of the bakery shall permit the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing to enter and inspect the bakery and shall render the Chairman, or such officer, all such assistance as may be necessary.

10. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to bakeries, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

*Eating-houses, restaurants and tea and coffee boutiques*

11. (1) No person shall establish or carry on business of any eating-house, restaurant or tea or coffee boutique except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall, unless it is earlier cancelled under by-law 19, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

12. No person shall be entitled to a licence under by-law 11, unless the premises to be used as any eating-house, restaurant or tea or coffee boutique are in conformity with the following requirements:—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and white-washed;
- (c) the floor must be cemented; and
- (d) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof.

13. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause—

- (a) the premises thereof to be kept in a clean and sanitary condition;
- (b) all utensils, furniture, or other equipment used in or belonging to the eating-house, restaurant or tea or coffee boutique to be kept clean;
- (c) all refuse and dirt in or about the premises of the eating-house, restaurant or tea or coffee boutique to be swept and removed twice daily;
- (d) all cakes, sweets and other food exposed for sale in such premises to be kept in clean and properly constructed fly-proof glass cases;
- (e) all waste tea, coffee, or milk and all remnants of food to be collected in a fly-proof receptacle with a closely-fitting lid or cover, and removed from such premises twice daily;

(f) all utensils used in the preparation, sale and consumption of food or drink to be washed with soap and water at least once in every twenty-four hours;

(g) every utensil or receptacle to be washed immediately after it is used by a customer and before it is used by another customer; and

(h) a list of the names and addresses of all employees to be kept at all times in the premises, so as to be available for inspection.

14. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall not permit—

(a) any waste tea, coffee or milk or any remnants of food to be thrown on the floor of the licensed premises; or

(b) any gambling or disorderly conduct to take place in the licensed premises.

15. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause at least two spittoons to be kept at all times in the licensed premises so as to be readily available to the visitors to the premises, as well as to the employees.

16. No person shall spit within the premises of any eating-house, restaurant or tea or coffee boutique except into a spittoon provided for the purpose.

17. No person who is suffering or has suffered from any contagious, cutaneous or infectious disease, or has been in attendance on any person suffering from such disease, shall be permitted by any person in charge of any eating-house, restaurant or tea or coffee boutique to enter such place or take part in the preparation or sale of any food or drink therein, until the periods of infection and incubation have elapsed.

18. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector, or any officer authorised by the Chairman in writing, at all reasonable times, to enter and inspect any eating-house, restaurant or tea or coffee boutique, and the licensee or the person in charge of the eating-house, restaurant or tea or coffee boutique, shall permit the Chairman or such officer to enter and inspect the premises, and shall render him all such assistance as may be necessary.

19. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of the licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to eating-houses, restaurants or tea and coffee boutiques, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Markets and fairs*

20. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

21. Within the market area of any village market, no person shall, on any day on which that market is open, sell or offer or expose for sale, any vegetables, fruit, fish, meat or other perishable articles of food at any place other than that market:

Provided that the preceding provisions of this by-law shall not apply to—

- (a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places, or do not for the purposes of such sale establish themselves on the public roads or other public places; or
- (b) the sale, by the licensee of an eating-house or a tea or coffee boutique of ripe plantains or other fruits for consumption in the premises; or
- (c) the sale of young coconuts by any person.

22. Every village market or fair shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be approved by the Committee.

23. When the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

- (a) sell or expose for sale such article or class of articles in any place in such market other than the portion so set apart; or
- (b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.



24 A fee of one rupee per month shall be levied and paid for the use of any stall, seat or space in any village market.

25. No person shall use any stall, seat or space in a village market unless he is the holder of a permit issued in that behalf by or under authority of the Chairman, or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the day specified thereon.

26. The fees payable under by-law 24 shall be paid to the Chairman or to such other person as may be authorised by the Chairman, and no permit under by-law 25 shall be issued to any person until he has paid the fee due from him.

27. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market or fair a notice setting out, in English, Sinhalese and Tamil, the fees payable for the use and occupation of that market or fair and no person shall demand or receive any sums higher than those set out in such notice.

28. Whenever the Committee is satisfied, after consultation with the Medical Officer of Health that the use or consumption by the public of any particular article of food is injurious or harmful, it shall be lawful for the Committee by beat of tom-tom or other sufficient notice, to prohibit for such time as to the Committee may appear necessary, the introduction to, and sale of such article of food in any village market or fair.

29 No person shall sell or expose for sale in any village market or fair—

- (a) the carcase or meat of any animal which has been slaughtered at any place other than a village slaughter-house or a licensed slaughter-house, and
- (b) any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

The preceding provisions of this by-law shall not apply to the sale of frozen meat, game or fish.

30. No person who is suffering or who has recently suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance on any person suffering from such disease, shall use any stall, seat or space in any village market or fair, or expose for sale thereat any article whatsoever, until the periods of infection and incubation have elapsed.

31. No person using or occupying any village market shall—

- (1) behave in any disorderly manner or commit any nuisance in or about such market; or
- (2) carry on cooking in any such market; or
- (3) remain in or loiter about in such market after the place is closed for business at 6 p.m., without being able to give a satisfactory account of himself; or
- (4) damage or in any way deface, any portion of the building, stalls, lamps or any property of the Committee in or about such market, or defile or pollute the water provided for use in such market or fair; or
- (5) enclose in any way any portion of the building or premises of the market or erect any permanent awning or screen or fixture of any kind; or
- (6) leave any goods in or about the premises of the market between the hours of 6 p.m. and 6 a.m. without the special permission of the Chairman; or
- (7) place any fruit, vegetables, meat, flesh, fish or other article of food exposed thereat for sale, on any unclean or insanitary surface, or
- (8) expose for sale any article of cooked food, otherwise than in clean and properly constructed fly-proof glass cases.

32 Every person using any stall in a village market or fair shall keep in or near such stall a fly-proof receptacle with a closely-fitting lid or cover, and shall deposit all rubbish and refuse in such receptacle.

33 No person shall throw any rubbish or refuse, or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health, on the premises of any village market or fair.

34. No person shall obstruct or resist the keeper of any village market or any other person appointed by the Committee to superintend any village market, or to collect rents or fees or to enforce order and cleanliness therein, in the lawful execution of his duty.

35 The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

36 The Chairman shall give notice by beat of tom-tom or in such other manner as he may deem adequate, of the temporary closing of any village market or fair.

#### *Private markets and fairs*

37 No private market or fair shall be established or held within any market area.

38 (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in the Schedule hereto;
- (b) be subject to the conditions specified therein, and
- (c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) The fee for each licence issued under paragraph (1) shall be twenty rupees.

39. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

40. A licence issued under by-law 38 may be cancelled by a Rural Court on a second or subsequent conviction of the licensee for a breach of any of these by-laws or of the conditions of the licence, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

41. The Chairman may refuse to issue a licence under by-law 38 to any person whose previous licence has been cancelled by a Rural Court.

#### *General*

42 It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorised in writing by the Chairman, at all reasonable times to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

#### SCHEDULE

##### *Licence to establish and hold a Private Market \*/Fair*

\_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ situated at \_\_\_\_\_ in the Ometa village area from the date thereof until the thirty-first day of December, 19\_\_\_\_ subject always to the subjoined conditions.

Date \_\_\_\_\_ Chairman,  
Ometa Village Committee

##### *Conditions of the above Licence*

1. A table in English, Sinhalese and Tamil of the rent and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every private market\*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any articles of food whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering from or has suffered from any contagious, infectious or cutaneous disease, or has been in attendance on any persons suffering from such disease, to use or



occupy any stall, seat or space in the market\*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market\*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market\*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health, during any epidemic and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

\* Strike out the inapplicable word.

## Posts - Vacant

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Medical Officer of Health Epidemiology and Vital Statistics, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 8,400 per annum, rising by 9 annual increments of Rs. 480 to Rs. 12,720 per annum, with a two-year halt on Rs. 10,800. An efficiency bar operates before Rs. 11,280. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable. A travelling allowance will be fixed by the Commission.

Pension rights of officers holding pensionable appointments will be safeguarded if released under section 21 of the Government Minutes on Pension. The selected candidate may be placed at a step in the scale.

3. Applicants must be Ceylonese\*.

4. Candidates should possess a qualification registrable by the Ceylon Medical Council and also the Diploma in Public Health of a recognized University. Those possessing experience in work connected with Epidemiology and Vital Statistics will be given preference.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The candidate selected will be debarred from private practice and will be required to reside within the City of Colombo.

8. Applications in the candidates' own handwriting, stating age, professional qualifications and full particulars of experience together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 21, 1950.

9. The date and place of birth of the father should be stated in the application.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo, July 5, 1950.

\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Assistant Matron, City Refuge, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,920 per annum, rising by 8 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A temporary cost of living allowance at Government rates will be paid. If no quarters are provided, a rent allowance will be paid according to Government rates and conditions. No diet and special temporary allowances are payable. Free uniforms will be supplied by the Colombo Municipal Council.

3. Applicants must be Ceylonese\* and not less than 25 years nor more than 35 years of age on July 1, 1950. They should possess the General Nursing Certificate and have passed the Junior School Certificate (English) Examination or a higher examination.

4. Applications will also be considered from those in the service of a Local Authority irrespective of age.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

8. The candidate selected may be required to reside within the City of Colombo.

9. Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience, together with copies only of certificates and testimonials should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 21, 1950.

10. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

11. Canvassing either directly or indirectly will be a disqualification.

12. The date and place of birth of the father should be stated in the application.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,

Colombo, July 5, 1950.

\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

**Post of Public Health Nurse, Urban Council,  
Anuradhapura**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,920 per annum, rising by annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. Rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No diet allowance or special temporary allowance will be payable.

If the selected candidate is not a qualified Public Health Nurse, she will be designated Health Nurse and will be paid on the scale, Rs. 840—72—1,992 per annum, with an efficiency bar before Rs. 1,488 per annum. Rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No diet allowance or special temporary allowance will be payable.

3. Applicants must be Ceylonese\* and should be not over 40 years of age on July 1, 1950, and should possess at least the Maternity Nursing Certificate. Preference will be given to those who are duly qualified Public Health Nurses, or possess certificates in Public Health Nursing and General Nursing.

4. Applications will also be considered from persons holding permanent posts in Government Service or in the service of a Local Body irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Head of the Department or the Mayor or Chairman of the Local Body in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience and date and place of birth of the candidate's father, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 21, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.  
P. O. Box 530,  
Colombo, June 29, 1950.

\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

**Post of Revenue Inspector, Grade II, Urban Council,  
Dehiwala-Mt. Lavinia**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by annual increments of Rs. 120 to Rs. 2,520 per annum, with an efficiency bar before Rs. 2,040 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained only from Revenue Inspectors in Grade III of the Local Government Service and should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving.

4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 17, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.  
P. O. Box 530,  
Colombo, July 4, 1950.

## LOCAL GOVERNMENT SERVICE

**Posts of Cashier, Special Grade, Urban Councils,  
Dehiwala-Mt. Lavinia and Matara**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. Each post carries a salary of Rs. 1,800 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,480 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained only from officers in Grade I and II of the Local Government Cashiers' Scheme and Assistant Shroffs in the Local Government Service.

4. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidates will be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience, present salary, salary scale and date of last increment, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 21, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.  
Colombo, July 5, 1950.

## LOCAL GOVERNMENT SERVICE

**Post of Midwife, V. C., Uda Pattu (Kuruwiti Korale),  
Ratnapura District**

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 612 per annum, rising by annual increments of Rs. 18 to Rs. 936 per annum with two efficiency bars before Rs. 738 and Rs. 864 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants should be Ceylonese\* and they should not be more than 40 years of age on July 21, 1950. They should be registered Midwives and should possess a certificate of competence from the Director of Medical and Sanitary Services. Preference will be given to those with experience in Health and Unit Work and who are able to converse in Sinhalese.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age and academic qualifications provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. Applications in the candidates' own handwriting stating age, name and place of birth of father, qualifications and experience, together with copies only of testimonials should reach the Chairman, Village Committee, Uda Pattu (Kuruwiti Korale), Kuruwita, not later than July 21, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

CHANDRAMILAKA AMUPITIYA,  
Chairman.

Office of the Udapattu (Kuruwiti Korale)  
Village Committee, Kuruwita.

\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and  
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## Notices under the Local Authorities Elections Ordinance

### KULIYAPITIYA URBAN COUNCIL

NOTICE is hereby given under Section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the preparation of the Electoral Lists of the Kuliypitiya Urban Council has been completed. Copies of the electoral lists will be available for inspection free of charge during office hours at the office of the above Urban Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,  
(b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,  
(c) who, being a person whose name has been entered in the above list, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINGHE,  
Assistant Elections Officer, Kurunegala District  
The Kachcheri,  
Kurunegala, July 7, 1950.

### MATALE URBAN COUNCIL

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the Revision of the Electoral Lists of the Matale Urban Council has been completed. Copies of the Electoral Lists will be available for inspection free of charge during office hours at the office of the above Urban Council and at this office.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the Electoral Lists but whose name has not been so entered,  
(b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,  
(c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice.

W. H. M. SAMARASINGHE,  
Assistant Elections Officer, Matale District.  
The Kachcheri,  
Matale, July 7, 1950.

### MAMPE-KESBEWA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Jayalath Achchige Themasena has been elected to represent Ward No. 8, Halpita, Horatuduwa and Konduruwawa, of the Mampe-Kesbewa Village Committee

P. O. FERNANDO,  
Commissioner of Elections  
(Local Bodies)

Colombo, June 29, 1950

### KANUWANA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Daluwattage Don Aloysius Saparamadu has been elected to represent Ward No. 9, Nagoda, of the Kanuwana Village Committee.

P. O. FERNANDO,  
Commissioner of Elections  
(Local Bodies).

Colombo, June 29, 1950.

### Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance, as amended by the Local Authorities Elections Amendment Act, No. 5 of 1949, that the electoral lists of the Vavuniya Town Council have been revised. Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at this Kachcheri.

Any person—

- (a) who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,  
(b) who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,  
(c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at this Kachcheri.

N. MANICKA-IDAICKADAR,  
Elections Officer, Vavuniya District.

The Kachcheri,  
Vavuniya, July 1, 1950.

### Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 17 of the above Ordinance as amended by the Local Authorities Elections Amendment Act, No. 5 of 1949, that the electoral lists of the Mullattivu Town Council have been revised. Copies of the electoral lists will be available for inspection, free of charge, at the Office of the D. R. O., Maritime Pattus, during office hours.

- Any person (a) who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,  
(b) who, claims that his name has not been entered in the correct list and should be transferred to any other list,  
(c) who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made by letter or on forms available at the Office of the D. R. O., Maritime Pattus.

N. MANICKA-IDAICKADAR,  
Elections Officer, Vavuniya District.

The Kachcheri,  
Vavuniya, July 1, 1950.

## BADULLA URBAN COUNCIL



## Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under Section 39 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946 that:—

- (a) the election for Ward No. 7—East Central in the above Council is contested.  
 (b) the names of the Candidates and their Proposers and Seconders: the distinctive symbol allotted to each Candidate; the date on which the polling will take place, the situation of the Polling Station and the groups of voters for whom the polling station will be set apart are specified in the Schedule below;  
 (c) the Poll will be open from 8 a.m. to 5.30 p.m., on Polling day.

The Kaohcheri,  
 Badulla, June 30, 1950.

A. H. MOOMIN,  
 Assistant Elections Officer  
 (Local Bodies),  
 Badulla District.

Names of Candidates	Symbol Allotted	Names of Proposers and Seconders	Date of Poll	Situation of the Polling Station	Groups of voters for whom polling station will be set apart
1. Arunachalam Kandiah Murugesu		Proposer: Ambalawana Kandiah Secunder: Sangara Pillai Ponnambalam Proposer: Arthur Rambukpota, J. Secunder: Ahmed Pakir Deen	15.7.50	Dharmaduta College Hall, Badulla	Males and Females
2. Warusahennedige Aaron Soysa		Proposer: Fredrick Stephen Manamperi Secunder: Wijenarayana Mudiyansele Podiappuhamy Proposer: Stanley Harold Abeysekera Secunder: Fitchey Samsudeen			

## MEGODAPOTHA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Manchanayake Appuhamillage Gunawardane has been elected to represent Ward No. 3, Welikadamulla of the Megodapotha Village Committee.

P. O. FERNANDO,  
 Commissioner of Elections  
 (Local Bodies).

Colombo, June 29, 1950

## VILLAGE COMMITTEES—NOMINATION OF MEMBERS

IT is hereby notified for general information that the persons named in column 1 of the schedule below have been nominated by the Minister for Health and Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as members of the Village Committees named in column 2 to represent the wards stated in column 3

P. O. FERNANDO,  
 Commissioner of Elections  
 (Local Bodies).

Colombo, June 30, 1950.

1 Name of Member	2 Name of Village Committee	3 Ward No.
Meerasaibu Lebbe V. V.	Akkrappattu North	1
Mohamed Jamaldeen	Kilakkumula South (Tamil Davision)	6
Karthigesu Ratnasingham ...	Nawadun Korale, Uda-Pattu	6
Hettiwalakadage Thepanis ...		

## Budgets

L. G. D.—DB: 172A.

WATTALA-MABOLE-PELIYAGODA URBAN COUNCIL  
 Second Supplementary Budget for 1950

Head, Sub-Head and Item	Supplementary vote applied for Rs. c.
1. A.—(2) (f) Stationery and printing, &c.	1,500 0
2. E.—(8) Epidemics	100 0
3. D.—(1) Salaries of watcher	360 0
Total	1,960 0

Settled and adopted by the Council at its meeting held on May 13, 1950.

Urban Council Office,  
 Wattala, May 16, 1950.

Sanctioned by the Hon. the Minister of Health and Local Government on June 28, 1950.

K. ANANTHAM,  
 for Commissioner of Local Government.  
 Colombo, June 30, 1950.

## AMBALANGODA URBAN COUNCIL

## Supplementary Budget 1949

Resolution No. 8 (1) of June 17, 1950

	Rs. c.
A.—(2) (b) Allowances (not otherwise charged)	0 50
A.—(2) (e) Legal expenses	69 0
B.—(2) Thoroughfares—maintenance	1,476 86
B.—(3) Do. Plant and tools	0 20
E.—(1) (m) Public Health—Maternity Home	20 0
J.—(1) (c) Electricity Department Salaries, &c	100 0

## Supplementary Budget 1950 (1)

Resolution No. 8 (2) of June 17, 1950

	Rs. c.
A.—(2) (f) Office equipment	438 87
C.—(2) Resthouse—maintenance	599 15
C.—(3) Do. Furniture, &c.	578 17
C.—(4) Do. Improvements	231 94
C.—(5) Do. War allowance	357 64
B.—(1) (d) Wages to cattle-pound keeper	450 0
D.—(8) Council lands and buildings—War allowance	2,500 0
J.—(2) (b) Electricity Department—Engines and boilers	814 50
J.—(2) (c) Do. Meters and switches	167 30
J.—(2) (d) Do. Maintenance of supply mains	2,160 50
J.—(4) (e) Do. Cost of Audit	19 30

Settled and adopted at a Meeting of Council held on June 17, 1950, by Resolution Nos. 8 (1) and (2).

Urban Council Office,  
 Ambalangoda, June 23, 1950.

O. N. PIYASENA,  
 Chairman.

L. G. D.—DD: 196.

## RATTOTA TOWN COUNCIL

APPLICATION under Section 192 of the Town Councils Ordinance, Budget for 1950.

The utilisation of Savings from votes to meet corresponding additional provision on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on June 15, 1950, subject to the sanction of the Commissioner of Local Government.

## SAVINGS

Head, Sub-head and Item	Amount Rs. c.
A.—(2) (b) Travelling	115 0
D.—(1) (h) Drainage construction	415 0

## ADDITIONAL PROVISION

Head, Sub-head and Item	Amount Rs. c.
A.—(2) (h) Cost of Audit	65 0
A.—(2) (k) Office equipment	365 0
B.—(5) Dust laying	40 0
C.—(4) Maintenance	30 0
D.—(5c) Maintenance	30 0

Town Council Office,  
 Rattota, June 16, 1950.

Sanctioned.

M. K. A. HAMEED,  
 Chairman.

E. B. WIRATUNGA,  
 for Commissioner of Local Government.  
 Colombo, June 23, 1950.

L. G. D.—DB. 262.

**WELIMADA TOWN COUNCIL**  
**Fourth Supplementary Budget for 1949**  
HEAD OF EXPENDITURE

	Amount
	Rs. c.
A.—(1) (b) Clerks .. .. .	5 0
A.—(1) (d) Peons .. .. .	10 0
A.—(1) (g) War allowance .. .. .	180 0
A.—(2) (f) Stationery, &c. .. .. .	100 0
A.—(2) (h) Cost of audit .. .. .	5 0
D.—(4) (g) Commission to collectors .. .. .	50 0
Total .. .. .	350 0

Sanctioned and adopted by the Council at its meetings held on September 24, 1949 and October 29, 1949.

G. WALTER PERERA,

Welimada, November 7, 1949. Chairman.

Sanctioned.

E. B. WIRATUNGA,

Colombo, June 28, 1950. for Commissioner of Local Government.

## Sale of Properties

### RATNAPURA URBAN COUNCIL

#### Sale of Properties

NOTICE is hereby given that in the absence of movable property liable to seizure, (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house, and (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman of the Ratnapura Urban Council in terms of section 135 of the Municipal Councils Ordinance, Chapter 193, for arrears of assessment tax and water rate due on the premises mentioned in the subjoined schedule for 1st quarter, 1950, will be sold by public auction on the spot at the time therein mentioned unless in the meantime the amounts of assessment tax, water rate and costs be duly paid.

VICTOR H. ABEYRATNE,  
Chairman.

U. C. Office,  
Ratnapura, June 29, 1950

#### Schedule

TIME OF SALE—To COMMENCE AT THE FIRST NAMED AT  
9.30 A.M. EACH DAY

*Thursday, August 3, 1950*

Colombo Road: No. 76/7.  
Kospelawinne Road: Nos 27/12, 52/1.  
Goluawawila Path: No 13/9.  
Weralupe Old Road: Nos 39/4, 26/2, 50/2  
Outer Circular Road No 60/29.  
Inner Circular Road. Nos. 1, 27, 24.

*Friday, August 4, 1950*

Hospital Road. Nos. 29/9a, 57/3.  
Church Road: No 15.  
Gillimale Road: Nos. 13/6, 43/7, 43/13, 18/1, 38 & 40.  
Malwala Road: Nos. 78, 78/2.

*Monday, August 7, 1950*

Angamma Road: Nos. 13/1, 13/2, 19/1, 29, 29/3,  
29/6, 73/6, 4/3, 6, 10/7, 26/1, 30/6. 50.  
Vihare Road: No 12.  
Intake Road: Nos. 7/2, 10/2.

*Wednesday, August 9, 1950*

Batugedera Main Road: Nos 31 and 31/1, 45/2, 85/6,  
85/8, 103/13, 103/15, 105/4, 105/5, 107, 127/1, 173, 22,  
26/2, 34/1, 36/2, 70, 72/1, 92, 94, 108, 112, 112/2, 114,  
116, 118, 130, 132, 134

*Thursday, August 10, 1950*

Batugedera Old Road: Nos 5/11, 5/27, 24, 28.  
Demuwata Road. No. 1.  
Main Road: Nos 28, 28/1, and 28/2, 28/3.  
Warakatota Road. No 11  
Mosque Lane: Nos. 11, 13  
Esplanade Road: No 2  
Riverside Road: Nos. 21, 28, 36, 48, 80.  
Browning Road: Nos. 3/3, 16/2.

*Friday, August 11, 1950*

Muwagama Road. Nos 39, 59, 59/16, 59/17, 16/6,  
32, 40, 54.  
Getangama Road: Nos. 13/2, 15/3, 15/8, 19, 29, 29/1,  
41, 43, 48/2, 52  
Thomson Avenue: Nos 5/4, 7/1, 9, 29/3, 10, 10/17,  
14.

### MORATUWA URBAN COUNCIL

#### Sale of Properties

NOTICE is hereby given that in the absence of movable property liable for seizure, (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house, and (4) the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Chairman, Urban Council, Moratuwa, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947 for the arrears of rates due on the premises mentioned in the subjoined schedule for the period 3rd and 4th quarters 1948 and 1st quarter 1949, will be sold by public auction on the spot on the dates therein mentioned, sale commencing at 8 a.m., unless in the meantime the amount of rates and costs be duly paid.

S. LUCIAN J. SILVA,  
Chairman.

Urban Council Office,  
Moratuwa, June 12, 1950

#### Schedule

SALE TO COMMENCE AT THE FIRST-NAMED PREMISES  
EACH DAY

*Monday, July 31, 1950*

Moratuwelle—Francisco Place: No 19/12 (1st qr 1949), Frazier Avenue No. 39/6 (3rd qr 1948 and 1st qr 1949), Nos. 43/5 and 43/6 (1st qr. 1949), St. Peter's Road No. 76/4 (3rd qr. 1948), Nos 76/3, 76/5 and 76/6 (1st qr 1949), St. Peter's Lane Nos 21/18, 21/21 and 21/25 (1st qr. 1949).

Idama—Main Street: No. 244 (1st. qr 1949), No. 254 (3rd qr 1948)

Uyana—Uyana Road: Nos 125, 127 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), Nos 135 and 135/1 (1st quarter 1949), No. 145 (3rd and 4th quarters 1948).

Moratumulle—Bambutuwa Road: No. 13/5 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), De Sovsa Road No 286 (1st qr. 1949), Galpitaahaboda Road No. 25/6/1 (3rd quarter 1948 and 1st quarter 1949), Moratumulle Passage No. 24/3 (3rd quarter 1948), Moratumulle Road No 57 (4th quarter 1948 and 1st quarter 1949), Moratumulle Road East No. 36/3 and Rawatawatte Lane 2, No 11/13 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), St Anthony's Road Nos. 65 and 66 (1st quarter 1949).

*Tuesday, August 1, 1950*

Koralawelle—Cemetery Road No 23/8 (3rd quarter 1948), No. 21/9 (st quarter 1949), Constantine Lane No. 25/7 (4th quarter 1948), No. 16/1 (3rd quarter 1948), Koralawella Road No. 133/4 (3rd quarter 1948 and 1st quarter 1949), No 239 (3rd quarter 1948), Nos. 76/12 and 114/14 (1st quarter 1949).

Uyana—Uyana Road: Nos. 149/3 and 72/6 (3rd and 4th quarters 1948), 148/5 and 148/25 (1st quarter 1949), 148/30 (4th quarter 1948), 148/33 (1st quarter 1949), 148/40 (3rd quarter 1948), 148/42 (4th quarter 1948).

Moratumulle—Sudharmaramaya Lane: No. 7/4 (1st quarter 1949), Nos 17 and 27/1 and Temple Road No. 18 (3rd quarter 1948), Thapasaramaya Lane No. 5 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), No 11/3 (1st quarter 1949), Moratumulle Road South No. 38/15 (4th quarter 1948).

*Wednesday, August 2, 1950*

Katukurunda—Lane I: No. 27/3 (3rd quarter 1948), Lane II, Nos. 12/3 and 14/3 (3rd quarter 1948), Nos 18 and 22/1 (1st quarter 1949), Katukurunda Road Nos 125 and 125/1 (4th quarter 1948 and 1st quarter 1949), 66/6 (4th quarter 1948), 66/10 (1st quarter 1949), 68/2 (3rd quarter 1948)

Kaldemulle—Passage II: No 34 (3rd and 4th quarters 1948), Kaldemulle Road No. 111 (1st quarter 1949), 54/1 (4th quarter 1948), 66/8 (4th quarter 1948 and 1st quarter 1949)

Indibedde—Lane I: No. 5/3 (4th quarter 1948), Lane III, Nos. 8/5 and 8/6 (4th quarter 1948 and 1st quarter 1949), John Samuel Road No. 9 (4th quarter 1948), Lower Indibedde Road No. 51/1 (4th quarter 1948 and 1st quarter 1949), St. Blase Road No. 11/3 (4th quarter 1948)

*Thursday, August 3, 1950*

Katukurunda—Katukurunda Road: No. 68/19 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), Nos. 86/10

and 104/9 (1st quarter 1949), 122 (4th quarter 1948), Station Road No. 29/1 (4th quarter 1948 and 1st quarter 1949), Nos. 35, 35/1 (1st quarter 1949).

Rawatawatte—Charles Place. No. 28 (3rd quarter 1948), De Soysa Road No. 97/11 (3rd and 4th quarters 1948), No. 26/1 4th quarter 1948 and 1st quarter 1949), Main Street Nos. 360, 362 and 364, 364/1 and 364/2 (4th quarter 1948), Lane I No. 11/18 (3rd and 4th quarters 1948), Lane III, No. 23 (4th quarter 1948).

Molpe—De Soysa Road: No. 329 (4th quarter 1948 and 1st quarter 1949), Nos. 371 and 377/1 (1st quarter 1949), 390 (4th quarter 1948 and 1st quarter 1949), Lane I, No. 6/1 and Lane II, No. 21 (1st quarter 1949), Molpe Road No. 81 (4th quarter 1948).

Friday, August 4, 1950

Egoda Uyana—Egoda Uyana Road: No. 31 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), No. 41 (1st quarter 1949), No. 195/4 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), Nos. 199 and 295 (3rd quarter 1948), 12 (1st quarter 1949), 16/16 (4th quarter 1948 and 1st quarter 1949), 18/13 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), 22, 24/5 and 24/14 (1st quarter 1949), 34/5 (3rd and 4th quarters 1948 and 1st quarter 1949).

Monday, August 7, 1950

Egoda Uyana—Egoda Uyana Road: Nos. 36/14 and 46/11 (3rd and 4th quarters 1948), 50/11 (4th quarter 1948 and 1st quarter 1949), 52/2, 54/2 and 54/3 (1st quarter 1949), 54/11 (3rd and 4th quarters 1948), 56/16 (1st quarter 1949), 68 (4th quarter 1948 and 1st quarter 1949), 68/16 (1st quarter 1949), 74/10 (3rd quarter 1948), 76/10 (4th quarter 1948 and 1st quarter 1949), 86/14 and 86/20 (4th quarter 1948).

Tuesday, August 8, 1950

Egoda Uyana—Egoda Uyana Road: No. 86/22 (1st quarter 1949), Nos. 88/9 and 92/12 (3rd quarter and 4th quarter 1948 and 1st quarter 1949), 92/13 (4th quarter 1948) 92/15 (3rd and 4th quarters 1948), 98/10, 100, 100/1, 100/2, 100/3, 100/4, 112, 112/2 (1st quarter 1949), 138/4 (3rd quarter 1948), 150/8 (3rd and 4th quarters 1948 and 1st quarter 1949).

Wednesday, August 9, 1950

Egoda Uyana—Egoda Uyana Road: No. 150/13 (1st quarter 1949), Nos. 246/7, 266/10 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), 268/4 (4th quarter 1948 and 1st quarter 1949), 276/1 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), 278 (3rd and 4th quarters 1948), 278/1 (3rd quarter 1948), 286, 308 and 308/1 (1st quarter 1949), 308/6 (1st quarter 1949), 310/10 (3rd quarter 1948), 202/4 (3rd and 4th quarters 1948 and 1st quarter 1949), Lane II, No. 5/1 (3rd and 4th quarters 1948).

#### COLOMBO MUNICIPAL COUNCIL

NOTICE is hereby given that in the absence of movable property liable to seizure, (1) rents and profits from 1 to 10 years, (2) timber and produce, (3) materials of house, and (4) the under-mentioned properties themselves, seized in virtue of a warrant issued by the Mayor of Colombo, in terms of Section 252 of the Municipal Councils Ordinance for arrears of rates due on the premises, and for the period mentioned in the subjoined schedule, will be sold by public auction on the spot on the dates therein mentioned, sale commencing at 8 a.m. unless in the meantime the amount of the rates and costs be duly paid.

L. L. ATTYGALLE,  
for Municipal Commissioner.

R. C. A.,  
The Municipal Office,  
Colombo, July 4, 1950.

#### SCHEDULE

For 4th quarter, 1949.—On August 18, 1950, premises Nos. 227/5, Modera Street, 90, Pasbatal Road, 9, St. Elmo's Lane, 17/1-4, St. Elmo's Lane. On August 17, 1950, premises No. 26/1-2, 13th Lane, Kotahena West. On August 23, 1950, premises No. 95, Gnanawimala Road, 8/52-75 and 115, Albion Road.

For 3rd and 4th quarters, 1949, and 1st quarter, 1950.—On August 9, 1950, premises No. 41, Campbell Avenue.

## Miscellaneous

### Rabies

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance, Chapter 333 of the Legislative Enactments of Ceylon, that there is danger of rabies within the administrative limits of this Council.

Any dog found in any public place or road, or in any place other than a private building, compound or garden, within the limits of this Council, and not being tied up or led, shall be liable to be destroyed forthwith by any person authorised by me in writing.

This proclamation shall be in force up to December 31, 1950

S. A. SELVANAYAGAM,  
Chairman.

Office of the Urban Council,  
Batticaloa, June 26, 1950.

#### KATTANKUDY TOWN COUNCIL

### The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1950.

Any person residing within the limits of the Kattankudy Town Council, who desires to object to the issue of the licence should furnish to me in duplicate before July 15, 1950, a written statement of the grounds of his objection for the issue of the licence.

#### SCHEDULE

Name	Premises
M. Adambawa Parigari	Stall No. 9, Division No. 5, Mosque Market, Kattankudy.

M. A. ABDUL SALAM ALIM,  
Chairman.

Town Council Office,  
Kattankudy, June 28, 1950.

#### TUMPALATA PATTUS EAST AND WEST VILLAGE COMMITTEE

### The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201) as amended by section 6 of Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of the butchers, during the year 1950.

Any person residing within the limits of the Tumpalata Pattus East and West Village Committee, who desires to object to the issue of licence should furnish me in duplicate, within a week from the date of this *Gazette*, a written statement of the grounds of his objections.

#### SCHEDULE

Name of applicant	Place and nature of trade
1. Mana Muhammadu Raseedu	Madulubowa, Beef Stall

T. M. RATNAYAKA,  
Chairman.  
Tumpalata Pattus  
East and West.

Village Committee Office,  
Aranayaka, June 29, 1950.

#### MATUGAMA TOWN COUNCIL

### Assessment Book for the year 1950

NOTICE is hereby given under section 117 (1) of the Municipal Ordinance (Chapter 193), as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, that the Assessment Book for the year 1950, is now ready and open for inspection at the Council's office during office hours.

DAYA T. PASQUAL,  
Chairman.

Town Council Office,  
Matugama, June 30, 1950.

ප්‍රදේශ පාලනය පිළිබඳ දැන්වීම

(මේ 1949ක්වූ නොවැම්බර් මස 25 වැනි දින අංක 10,047 දරණ ලංකා ශ්‍රී ලංකා ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි ආකාර ව්‍යවස්ථාවල සංශෝධන අනුමැතිය.)

L. G. D.—GA 14/51/2.

ගම්පහා ආඥාපණන

ගම්පහා ආඥාපණනේ (198 වැනි පරිවර්තනයේ) 49 වැනි වගන්තිය යටතේ, ක්‍රමවත්ව දැනුණු කොට ප්‍රදේශයේ ගම් කොටස් සඳහා වී සිටින සම්පාදකව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් ආනුකූලයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියේ (3) වෙනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලන පිළිබඳ ආමාන්‍යතා නොදෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිරිකරනලද ආකාර ව්‍යවස්ථාව.

ඊ. බ්‍රිලිම්. කන්තන්තර,

සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ආමාන්‍ය කාර්යාලයේ ස්ථාන ලේකම්වරයා.

මේ 1949ක්වූ නොවැම්බර් මස 15 වෙනි දින කොළඹදීය.

පොල්ලේ කොටු

1. ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රසිඛ වුවක, ගංගාමික, කලපුමික හෝ මෝසක පොල්ලේ පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වා ගෙන යෑම නොකට යුතුයි.

2. ගම් කොටුපලක්, මෝසකවක් හෝ වැව් අමුණු කම්පානක යන් අවිචිත කරන කොටුවක් සඳහා බලපත්‍රයක් නිකුත්කරනු නොලැබේ.

3. සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිව සිටින බලපත්‍රයක් වන්නේය.

ආහාර ද්‍රව්‍ය වෙළඳුම

4. ඒ සඳහා ප්‍රධානතමාගෙන් විධිවිධ පරිදි ලබාගන්නාලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරු ආදී පසුන් අලුත් මාළු, එළවලු හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක්, හෝ (වෙළඳුම් පොලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම එය වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිවැරදිව සිටින බලපත්‍රයක් වන්නේය.

5. ගම්කිසි කඩයක හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ගම් ස්ථානයක මස්, කුකුළු, තාරු ආදී පසුන්, අරන් මාලු, එළවලු හෝ නරක්වන සුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළඳුම්කරන්නා විසින් මස්, කුකුළු, තාරු ආදී පසුන් හා අරන් මාලුන් එළවලුවලින් මෙවන්කර තබාගත යුතුයි. කවිද ඒ පසුන්ට අනවශ්‍ය අපහසුකම් මිදින්නට සිදුනොවනසේ සාදනලද කුඩුම්ල මඩුන් තබා තිබිය යුතුයි.

6. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලපත්‍ර මිනෑම කෙනකු විසින් මනුෂ්‍ය ආහාරය පිණිස මස්, කුකුළු, තාරු ආදී පසුන්, අරන් මාලු, පලතුරු, එළවලු හා නරක්වන සුළු වෙනත් ආහාර වැනි විකිණීම සඳහා පාවිච්චිකරන මිනෑම කඩයක් හෝ (වෙළඳුම්පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්ෂාකර බැලීම හැකිය.

7. (1) මේ එක්කම මිලටට ඇති ජේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙවිටියක හෝ රථයක දමා මිස නැත්නම් කිසිම මසක් ගම් මස් මඩුවක සිට ගම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙන යායුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙවිටියක්ම ඇතුළු පැත්තේ තුන්තනාගම් හෝ පෙරෙන සවිභාව නොමැති ද්‍රව්‍ය වැනියක් සවිකොට පිලියෙලුකර තිබිය යුතුවාත් හැර එය පිහිටිනිද සුක්තවිස යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම—

(i) අවිචිත හෝ වමොවන් හෝ මුස්සන්ගෙන් හා දුම්පිල්ලෙන් අපිරිසිදුවීමෙන් අරක්කාවීමට වහලක්ද;

(ii) මහජනයාට මස් නොපෙනෙන පිණිස රථයේ විවිතව පවත්නා එක් එක් කෙළවරේ අවරණයක්ද;

(iii) මස් රැස්කිරීම සඳහා ඇතුළත තුන්තනාගම් හෝ වෙන නොපෙනෙන ද්‍රව්‍යයක් සවිකරනලද කොට්ඨාසයක්ද; තිබිය යුතුයි.

(3) (1) වැනි ජේදයේ සඳහන් නියමයන් උල්ලංඝනය කරමින් ගම්කිසි ගෙනෙනු ලබන්නේ නම් එසේ උල්ලංඝනය කිරීම ගැන වගකියුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියමකළාවූ ඇති එසේ නැත්නම් ඒ මස් ගෙනයාම ගම්කු වෙනුවෙන් කරනු ලැබන්නේ නම් ඒ අයයි.

8. මස්, කුකුළු, තාරු ආදී පසුන්, අලුත් මාළු, එළවලු, හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස ගම් කඩයක් නොහොත් (වෙළඳුම්පලකින් බාහිරවූ) ගම් ස්ථානයක් සඳහා බලපත්‍ර ලත් අය විසින්—

(a) ඒ වෙළඳුම් කාරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සවිකොට තබාගත යුතුයි. එසේ බලපත්‍රය සවිකිරීමට නොහැකිවූ විට ලිපියක් බලපත්‍රයේ අංකයත්, බලපත්‍රකාරයාගේ නමත්, පැහැදිලි ලෙස පින්තාරු කරනලද ලැල්ලක්, ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක සවිකිරීමට සැලැස්විය යුතුයි.

(b) ඒ ස්ථානයේ ඉඩපවිත්‍රව හා සවිපාරක්ක තත්වයක තබාගත යුතුවාත් හැර එහි නිබේන මිශුල් ඇතුළට මිදුරුකැලී දමා සිමෙන්තියෙන් වසාදුම්පිය යුතුයි.

9. ආහාර ද්‍රව්‍ය වෙළඳුම් සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථා මිලින් ගම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට මැඩි මාර ගණනක් වරදකාරයා බැව් බප්පුම් ගම් බලපත්‍ර කාරයාගේ මිසිදු ලියාපියකින් නියමකරන වෙනත් ගම් මිසිදු මකට අමතර වශයෙන් බහුයේ බලපත්‍රය අවලංගුකිරීමද, නිකානු කුලය. එසේ අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට අලාභය අයකරගැනීමට අයිතියක් තිබිය යුතුයි.

මහජන සංචාරය හා නගරලංකාර හා නොහික්වූ ලෙස හැසිරීම

10. සෑම ගෙයකම නොහොත් ඉඩමකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තම දේපල ඉඩපවිත්‍ර ලෙසත් එහි ගෙයි පිටි යාර නිකක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩුනම් ඒ මායිම දක්වා හෝ සියලුම විල්පැලෑරී, ඉතා බහුල ලෙස වැවෙත් නාවූ හෝ සවිපයට බාධකවූ හස්කොලන් ආදියෙන් හා සියලුම කැපී කැපී හෝ කුණුරෙහු හෝ මිදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි හාජන යන මේවායින් නොවෙන් තබාගත යුතුයි.

11. (1) ගම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් හෝ ගසක වෙනගම් කොටසක් ගම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්වානු විට නොහොත් ගම්කිසි ගොඩනැගිල්ලකට පදිංචිවී තිබෙන අයට හෝ ගම්කිසි දේපලකට හෝ ගම්කිසි පොදු මාවතක ගම්කාරයාගෙන් කරන අයගේ අරක්කාවීම හෝ අනතුරු එල්ලවිය හැකි තත්වයක පවත්වානු විට, ප්‍රධානතමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත හැර කරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අතර හෝ ගෙඩිය හෝ ගසේ වෙනගම් කොටස බාද ගසක්මත් කරන්නට හෝ කපා ඉවත්කර දමන්නට මිනෑම කිසිම එහි අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් හැර කරනු ලැබූ ගම් කෙනකු විසින්ම එහි දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉවත්කළ යුතුයි. එහි අය විසින් ඒ නියමයන් එහි කාලසීමාව තුළ ඉවත්කරන්නට බැරියයි කියාසිටි මේවාදී නොහොත් ඉන්මකිරීම පැහැර හැරිය මේවාදී ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද ගම් නිලධාරියකු විසින් හෝ මේගෙනරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමේ ඇතුළුවීම, ඒ දැන්වීමේ ප්‍රකාර එහි අය විසින් කළයුතුව තිබුන කවිද සුක්තවිස මිසිදු ඉවත්කළ හැකිවාත් හැර එසේ කිරීමෙන් දරන්නට සිදුවූ මියදම් එහි අයගෙන් කාර්ය සහායට එන්ට නිබේන ගසක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

12. කිසිවකු විසින් ගම්කිසි ප්‍රසිඛ ස්ථානයක අයිතියක ලියවිල්ලක් ප්‍රසිඛ කිරීම හෝ ගම් අයහා පින්තරයක් ඇදීම හෝ කැනවෙනවලින් ප්‍රබන්ධකරනලද ගම් සිත්දුම්පක් නොහොත් ගිනිකාවක් හායනාකිරීම නොහොත් ගබදනයා කිම හෝ මහාජන සහායාව දුෂාරවිස හැකි අන්දමට මේනත් ගම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

13. කිසිවකු විසින් වෙනත් ගම් කෙනකුගේ ගෙයකට නොහොත් මිදුලකට ගල් හෝ කුණු කපු විසිනොකළ යුතුයි.

පොදු මංගාවක් හා අභිපාරවල්

14. එක් එක් මංගාවක් හෝ අභිපාර මේ ප්‍රදේශය බස්සේ වැව් යා යුතුයයි කියාද එහි පළල් මෙතෙක් පියයුතුයයි කියාද කාර්ය සහාය විසින් තීරණය කරගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මංගාවක් හෝ අභිපාරක්ම හාද හෝ නැවත හාද පවත්වාගෙන යා යුතුයි.

15. (1) ගම්කිසි ගම්බද මංගාවක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියා කිරීමේ මැඩක් අරඹනකර තිබෙන විට අණබෙර ගස් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ තුන්දවසක්වත් කල්කියා දුනුමිදීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක් තුළ මහජනයා විසින් එහි මංගාව හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම සහනම් කිරීමට ප්‍රධාන තමාට බලය තිබේ.



(2) කායී සභාව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ රෝපණවිධිමය කිසියම් පොදු මාවතක හෝ අභිපාරක මනුෂ්‍ය වර්ගයක හෝ පවතින අවික රථවාහන ගමනාගමනය සීමා කිරීම හෝ නතරකිරීම නිත්‍යානුකූල වන්නේය.

16. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද මනුෂ්‍ය කෙනෙකු විසින්—

- (1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරකයක් යාව නොහොත් ඒ අසල පිහිටි මනුෂ්‍ය ඉඩමකට වුවමනා කරන සියලුම මැඩකාරකින්, කරන්නා, සතුන් හා උපකරණ ඇතිව උදේ 7 වන් සවස 5 වන් අතර කාලය දුළු ඒ මාවත හෝ අභිපාරක සවබැසියෙන් වූ යම් කණ්ඩායමක් කිරීම පිණිස ඇතුල්වීමද;
- (2) එකී මාවත හෝ අභිපාරක සවබැසියෙන් වූ යම් කණ්ඩායමක් කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකසල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණකොට ඇත්තාවූ මාවතක් හෝ අභිපාරකයක් යාව හෝ දුළු පිහිටි මනුෂ්‍ය ඉඩමකට විකිරීමද;
- (3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරමුණකොට තිබෙන යම් පොදු මාවතක් හෝ අභිපාරක සවබැසියෙන් වූ යම් කණ්ඩායමක් කරගෙන යන කාලය තුළදී ඒ කණ්ඩායම කරගෙන යාම සඳහා එකී මාවත හෝ අභිපාරක අසල ඇති ඉඩම හරහා කිසියම් භාවිතාලික පාරක් සෑදීමද;
- (4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක අරක්‍ෂාකිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත්වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අහල්, වැව්වල් හෝ බෝක්කු සෑදීමක්, අලුත්වැඩියා කිරීමක් හෝ ශුඛකිරීමක් අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට මනුෂ්‍ය ඉඩමකට ඇතුල්වීමද;

නිත්‍යානුකූල වන්නේය.  
එහෙත්: (2) ජේදයේ සඳහන් කරනලද පස්, කුණකසල හෝ ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි; (3) ජේදයේ සඳහන් කරනලද නාවකාලික පාර යම් ගොඩනැගිල්ලක් තිබෙන හෝ කොටුකර තිබෙන යම් ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙනයායුතු නොවන්නේය.

17. කිසිවකු විසින්—

- (a) තනා අවසන් කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලංහකිරීම, හානිකිරීම, අවහිරකිරීම හෝ එය පාවිච්චිකරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ
- (b) කායී සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන් කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අභිපාරකයක් වෙත අහකට හැරවීම; හෝ

නොකළ යුතුයි.  
18. (1) කුඹුරු මැදින් වැටිතිමේන යම්කිසි පොදු අභිපාරකයකින් පරිදි එකී නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා කොමිස්නේ යුතුකමයි.  
(2) සිරිත් පරිදි පොදු අභිපාරකට වුවමනා කරමිනු පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

සුදුකෙළීම

19. (a) කිසිවකු විසින් යම් ප්‍රදේශය ඇතුළත දුදුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීම හෝ මුදල් බරිවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් බරිවු ඇල්ලීමට ලක් සවබැසීම හෝ නොකළ යුතුයි.  
(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන, හෝ තමාගේ නිවෙලක ගෙනයන, දේපලක, මරුවක, පාරුවක, හෝ රථවාහනයක දුදුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් බරිවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදීමයුතු නැත.

කුකුළන් පොර කෙටවීම

20. කිසිවකු විසින් පොරකෙටවීම කුකුළන් පුරැදුකිරීම හෝ මොනම ස්ථානයකටත් කුකුළු පොර කෙටවීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

තරඟයට කරන්න විහිදුවීම

21. කිසිවකු විසින් ප්‍රසිද්ධ මාවතක හෝ අභිපාරක කරන්න රේස් දුවවීමෙහි නොයෙදිය යුතුයි.

ලී, පිලි හා ස්නාන ස්ථාන ආදිය

22. යම්කිසි පොදු ලිදක හෝ යම්කිසි ස්නාන ස්ථානයක පිරිමි, ගැණ, දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජන සඳහා යැයි කායී සභාව විසින් කොටුකරනලද කිසිම ස්ථානයකට අනිත් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

23. (1) යම්කිසි බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරිනාවූ හෝ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජියන් මෝරුණු ලැබීමට හතවන කාලසීමාවන් පසුවනකෙසේ කිසිම පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් කායී සභාව විසින් වෙන්කරනලද කිසිම ජලස්ථානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.  
(2) I මැනි ජේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා ජලය යොබාසම්පන්නවූ කිසිවකු විසින් ඒ ලිදෙන් හෝ ස්නාන ස්ථානයෙන් ලබාගෙන එය ප්‍රයෝජනය කැනීම පිණිස එයින් අභි විසිපහක්වත් ඇතට ගෙන යා යුතුයි.

24. (1) කිසිවකු විසින් පොදු ලිදක, හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම නැතක කිසිම සහකු, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම නොකළ යුතුයි.  
(2) කිසිවකු විසින් මොනම කාරණයක් නිසාවත් කිසිම පොදු ස්නාන ස්ථානයකට කිසිම සහකු දැක්වීම, එල්ලීම හෝ ගෙනයාම නොකළ යුතුයි.  
(3) කිසිවකු විසින් කිසිම පොදු ලිදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටමත් අපවිත්‍ර නොකළ යුතුයි.

25. (1) කායී සභාවේ අභ්‍යවකීන් නැම හෝ සේදීම තහනම් කර තිබෙන යම් පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් යම් ජල ස්ථානයක කිසිවකු විසින් නැම හෝ සේදීම නොකළ යුතුයි.  
(2) කායී සභාව විසින් යම් වැවක, ඇලක හෝ වෙනත් ජලස්ථානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි බස්දීම සඳහාය, නැතහොත් නැම සඳහාය, නැතහොත් මනුෂ්‍යයන්ගේ බිම සඳහාය, නැතහොත් සෑදූ නැම සඳහාය කියා වෙන්කර තිබෙනවිට, කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

26. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලිදක, මැවක හෝ වෙනත් යම්කිසි ජලස්ථානයක ජලය යම් කරන්නකයකින් හෝ පිප්පයකින් හෝ කලින් කල කායී සභාව විසින් නිශම කරනු ලබන ප්‍රමාණයට මිඩා ගෙන යා යුතු නැත.

අපරිස ආහාර පාන

27. කිසිවකු විසින් අපරිසවූ නොහොත් මිත්‍රයා ආහාරයට හුදුසුකු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට හැකිම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

28. වෙළඳුම් පිණිස කඩා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ මනුෂ්‍ය ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට හුදුසුකු බව හෝ අපරිස බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරීන්ගේ විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එහි අහාර ද්‍රව්‍ය හෝ බීම වර්ග අල්ලා තහනම් කිරීම නිත්‍යානුකූලය.

29. සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරීන්ගේ විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් 28 වැනි අගුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම් කරනවිට, බහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු හැරේ තිබියදී ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සැමීපලයක් භාජනයක බසා, සිල් කඩා අප්‍රමාදව ඒ සැමීපලය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිර්ධාරීන්ගේ ඉදිරියේ හෝ වෙනත් යම් අයකුට වෙළඳ නිර්ධාරීන්ගේ ඉදිරියේ හෝ පෙන්වීමකළ යුතුයි.

30. 28 වැනි අගුරු ව්‍යවස්ථා යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබනවිට, එකී ද්‍රව්‍ය තහනම් කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදී ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැමීපලයක් සිල් කඩා තමාට මනුෂ්‍ය කියා අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම් කරන්නා විසින්, තහනම් කළ ද්‍රව්‍යයේ සැමීපලයක් භාජනයක බසා, ඒ ද්‍රව්‍ය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල් කඩා ඒ සැමීපලය ඒ අයට දීම යුතුයි.

31. 28 වැනි අගුරු ව්‍යවස්ථා යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කළ වෛද්‍ය නිර්ධාරීන්ගේ හෝ 29 වැනි අගුරු ව්‍යවස්ථා යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් පෙන්වීම කර ලැබ සිටින වෛද්‍ය නිර්ධාරීන්ගේ හෝ එකී ද්‍රව්‍යය අපරිස කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට හුදුසුකු කියා සහතික කරන විට, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳුම් පිණිස නැතිම නැතහොත් මිත්‍රයාගේ මෙන් ප්‍රයෝජනයට ගැනීම මැලැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට හෝ සැලැස්වීම යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපරිස නොවේ යන කියා නොහොත් මනුෂ්‍ය ආහාරයට හුදුසුකු කියා වෛද්‍ය නිර්ධාරීන්ගේ සහතික කරනොත්, තහනම් කරනු ලැබූ ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අයිතිකාරයාට අපසු දියයුතුයි.



44. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිසේ රක්ෂාවේ නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලවල් අඩංගු ලැයිස්තුවක් හා තමා කිරි සපයන සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලවල් සඳහන් ලේඛනයක්ද ඕනෑම වේලාවක පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි කිරි පරිවිසේ තබා තිබිය යුතුයි.

45. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින්—

- (a) අවුරුද්දකට දෙවරක් ජුනි හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධාන මාස විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් කාලවේලාවලදීත් කිරි පරිවිසේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදු ක්‍රණ ගැඹුමෙන් එහි ලී වැඩ සබන් ගාලුණු වතුරෙන් සේදීමටද;
- (b) බිම හා කිරි කාමරයේ තබා ඇති මේසයේ උඩතට්ටුව සෑම දවසකට එක වරක් බැගින්වත් සේදීමටද;
- (c) කිරි පරිවිසේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණින් ශුඛ පවිත්‍රව හා මනා තත්ත්වයක තබා ගැනීමටද;
- (d) අවුරුද්දකට දවසකට එක වරක් බැගින්වත් සියලුම ගොම්, කුණකසල, මුත්‍රා හා සේදියන වතුර කිරි පරිවිසේත් ඉවත්කොට මහාජනයට අවහිරයක් නොවන යම් පරිද්දකින් කිරි පරිවිසේත් සුදුසු තරම් ඇතාට ගෙන ගොස් සුදුසුසේ කිරීමටද;
- (e) කණකොස, පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිසිනට ඇතුළු විය නොහැකි සුදුසු භාජනයක තැන්පත් කළීමටද;
- (f) කිරි පරිවිසේ පාවිච්චිකරන නොහොත් ඊට අසීනි සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටද;

අවශ්‍ය සියලුම විධිවිධාන සේදිය යුතුයි.

46. (1) කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින්—

- (a) ඉතා හොඳට ශුඛ පවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) විදුරුවලින්, පිගන් මැරීම්වලින්, මපදමාසු මැරීම්වලින්, බෙලෙක්ටලින් හෝ ඇනමල් හෝ තුන්තනාගම් ගාන ලද යකඩමිලින් සාදනලද භාජනයකට මිස වෙහන් වෙනම භාජනයකටවත් කිරි වත්කොට තැබීමට;
- (c) කිරි ගබඩාකර තැබීමට පාවිච්චිකරන මොනම භාජනයක් වත් කිරි කාමරයෙන් පිටත වෙන මොනම තැනකවත් තැබීමට;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මුරුල්ල හා තනපුටු හොඳට ශුඛපවිත්‍රකොට පිරිසිදු කෙන රෙද්දකින් පසදමන ලදුවද කිරිදෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදු කරන ලදුවද නිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයෙන් පිටත කිසිම තැනක තැබීමට; හෝ
- (f) කිසිම සතකුට නොහොත් කරුල්ලකුට මොනම කාරණයක් සඳහාවත් කිරි කාමරයට ඇතුළු වීමට හෝ එහි නතරවී සිටීමට; හෝ

සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

(2) කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිසේ කටයුතු සඳහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමතකරනලද්දී ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් ජලය පමණකි.

47. (1) කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිස තුළ පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදම ඉවත්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පරිවිසේ කටයුතුවලින් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා යොදවීමට ඉඩනොදීම යුතුවාත් හැර, එබඳු එක් එක් භාජනයක්, වෙබරු සාදන භාජනයක්, යොදම ඉවත් කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් පාවිච්චිකරන එක් එක් වාරයෙන් පසුව එය පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද, අවසාන වශයෙන් උණුකොට තිඛනලද වතුරෙන්ද සේදීම යුතුයි.

(2) කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් එහි භාජන හා කිරි පරිවිසේ ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍ය ශුඛ පවිත්‍රකිරීමට හනු ලබන මුරුසු පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව විනාඩි දහයක් තැබීමට කළ යුතුයි.

48. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් කිරි පරිවිසේ නිබෙන කිරි වත්කොට ඇති සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පිපානකින් සුදුසු පරිදි අරක්කාකරවා කිරි එහා මෙහා ගෙන යාමේදී එය හරක්වීම වැළැක්වීමට සියලු විධිවිධානද සේදිය යුතුයි.

49. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකර තැබීමේ හා පිළියෙළකිරීමේ කටයුත්තකින් බාහිරවූ මොනම කටයුත්තක් සඳහාවත් කිරි කාමරය පාවිච්චිකිරීම නොහොත් ඊට ඉඩදීම නොකළ යුතුයි.

50. බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමේ යෙදී සිටියා; කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බිත්තන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවක් පසුවන තුරු කිරි පරිවිසට හෝ කිරි කාමරයට ඇතුළු වීමට හෝ එහි කිරි පිළියෙළකිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ කිරි පරිවිසේ බලපත්‍රකාරයා විසින් හෝ කිරි පරිවිස හෝ කිරි කාමරය භාරගී සිටින කිසියම් අයකු විසින් ඉඩ නොදිය යුතුයි.

51. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින්, කිරි පරිවිසේ රක්ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, වසංගත රෝගයක් හෝ සමේ රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් ඇතිවුවහොත් ඒ වග වශයෙන් ප්‍රධාන තුමා වෙත දැනුම් දිය යුතු වන්නේය.

52. කිරි පරිවිසක බලපත්‍රකාරයා විසින් ක්ෂයරෝගයෙන්, දරුණු ලෙස මුරුල්ල දුමුල්ලෙන්, කුර හා කට රෝගයෙන් ඇත්තැන්කේ නම් යම් වසංගත රෝගයක් හෝ මුරුල්ලේ සෑදෙන “ඇක්ටිනොමිකෝසිස්” නම් රෝගයක් පෙළෙන යම් එළදෙනකුගෙන් ලබාගත් කිරි විකිණීම නොහොත් විකිණීමට ඉඩදීම හෝ සැලැස්වීම හෝ මනුෂ්‍ය ආහාරයක් වශයෙන් විකිණීමට අදහස්කරන යම් කිරිකට එබඳු කිරි එකතුකිරීම නොහොත් එකතුකරවීම හෝ ඊට ඉඩදීම හෝ නොකට යුතුයි.

53. ප්‍රධානතුමා විසින් කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කරන ලද්දේනම් මිස නැත්නම් කිසිවකු විසින් එක එළදෙනකු ගෙන් යුත් කිරි පරිවිසක් තබාගතයුතු නැත.

54. යම් අයකු පවත්වාගෙන යාමට අදහස්කරන කිරි පරිවිස පරීක්ෂාකර බැලීමෙන් පසු ඒ අය ලියාපදිංචි නොකළ යුතු යන නිසා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපා පවරනලද දේ වදා නිලධාරීතුමෙකු සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි නොකර සිටීමට පූර්වික.

55. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ගවමඩුව, එහි පාවිච්චි කරන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට හා;
- (b) එළදෙනුන්ගේ කිරිදෙවන අය හා කිරි බෙදා හරින්නන් නිරෝධී අය වීමටද;

අවශ්‍ය සියලුම විධිවිධාන සේදීමට වගබලාගත යුතුයි.

56. ලියාපදිංචිකරනු ලැබූ කිසිම කිරි සපයන්නකු විසින් කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ මුරුල්ල හා තනපුටු හොඳට ශුඛ පවිත්‍රකොට පිරිසිදු කෙන රෙද්දකින් සිසදමන ලදුවද, කිරි දෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදු කරන ලදුවද නිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට;

57. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ස්වදී ද්‍රව්‍යයකින් සාදන ලද්දකුද;
- (b) සුදුසු මුඛ, පිගන් හෝ ඇබ සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන වතුරෙන් සේදිය හැක්කාවූද; භාජනවල කිරි එකතුකිරීමට, රැස්කිරීමට හා බෙදා හැරීමට;

58. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, රැස්කර තැබීමට හෝ බෙදාහැරීමට පාවිච්චිකරන සෑම භාජනයක්ම එහි භාජනය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව කොට ඇල්වතුරෙන්ද, දෙවනුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකර තිඛනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

59. (1) කිසිවකු විසින් තමා—

- (a) කිරි බෙදාහරින්නකු වශයෙන් ප්‍රධානතුමා විසින් ලියා පදිංචිකරන ලද්දේනම්; හෝ
- (b) ලියාපදිංචි කරනු ලැබූ කිරි බෙදාහරින්නකු යටතේ රක්ෂාවේ නියුක්ත කිරි වෙළෙඳුන්දකු වශයෙන් ප්‍රධාන තුමා විසින් ලියාපදිංචි කරන ලද්දේ නම්; හෝ

මිස නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත වෙළෙඳුන්ට ඉදිරිපත්කිරීම, තැබීම හෝ ගෙන ගොස් හාරදීම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකට යුතුයි.

60. (1) යමකු කිරි ලබාගැනීමට අදහස් කරන කිරි පරිවිස පිහිටා ඇති ප්‍රදේශයේ විධිවිදි පරිදි සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් ඒ කිරි පරිවිස පරීක්ෂාකර බලා ඒ



72. 70 වැනි අතරු ව්‍යවස්ථා ඔට්ටේ දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යන ස්වභාවය ගැන හෝ අලුතට ඇත්තාවූ විවේක, හෝ ඔහු විසින් එකී ස්වභාවයේ රැකවීමේ යොදා ගන්නා ලද සේ කිසිවකුට හාරකරන ලද්දකු වීමට, එය ඒ බලපත්‍රකාරයාට හාරදුන්නාක් මෙන් ගැලපිය යුතුයි.

73. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කාර්යය සඳහා පාවිච්චිකරන සෑම භෞමිකාභිලේඛ කම සීම දිනපතා අතුරා ගැබ්පත්‍ර කිරීමටද;
- (b) අනුගමනයේ දෙපොළ මාසයකට එක වරක් බැහැරවත් එබඳු සෑම භෞමිකාභිලේඛ කම ජනවල සුදුසුකම් ගැනීමටද;
- (c) ඒ කාර්යය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ගැබ්පත්‍ර කිරීමටද;
- (d) සියලුම කුණ, භූමිභාගය අතුරු හා ඉවත දමන කැලිකළු, රෙඩු බොඩු හා කැටකැබ්ද ඒ කාර්යයන්ගේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍ය, අවරණයකරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කාර්යය කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කරවීමටද;

සැලැස්විය යුතුයි.

74. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලීදක් හෝ මැවක් හෝ ගංගාවක්, මගක්, ඇලක්, දොලක්, දියපාරක්, මිලක් හෝ ගොඩක්වන පිහිටි වෙනත් යම් ජලස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දුෂ්කරීම නොකළ යුතුයි.

75. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යාමට බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට හෝ සැප පහසුකම්වලට අහඹුකර විශ්වාසී පරිද්දකින් හෝ ඒ කාර්යය කරගෙන යාම සඳහා නැත.

76. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කාර්යය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගුණ—

- (a) අන්තර්ගතයකට හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසු අන්දමට ඉහළට ගොස් උඩු කුලසටම සම්මිශ්‍ර වී ව්‍යාප්තවනු ලැබීමට; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළට හෝ යටතට ලැබීමට; හෝ

සැලැස්විය යුතුයි.

77. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ භෞමික පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ භෞමික පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කාර්ය සහායී භෞමික නිලධාරීන්ට අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කිසිම කාර්යයක් කරගෙන යන්නාවූ භෞමික ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂකයන් වැඩුම්වීමට අවකාශ දිය යුතුයි.

78. අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කාර්යයක් කරගෙන යාමට බලපත්‍ර ලත් ව්‍යවස්ථාවලින් යම් අතරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උපාධිකර්ම දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයෙකුට ඒ උපාධියෙන් නියම කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍ර අවලංගු කිරීමේදී නිතර නුකුලය. ඒගේ බලපත්‍ර අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාබයක්වත් අයකර ගැනීමට අයිතිවැසියකුක් නැත්තේය.

ගෙවිල්ල

79. යම් ප්‍රදේශය ඇතුළත වූ භෞමික පදිංචිකාරයා විසින් හෝ පදිංචිකාරයකු නැත්නම් ඒ ගෙඩි අයිතිකාරයා විසින් එහි ගේ අවට ගැබ්පත්‍ර ලෙස හා භෞමික සම්පත්ත ලෙසත් කුණ බඩු හා වල් පැලෑටිවලින් කොරවත් තබාගත යුතුයි.

ගෙවල් ගැබ්පත්‍ර කිරීම

80. යම්කිසි ගෙයක් බොහෝ අවස්ථාවකින් හෝ එහි පදිංචි අයගේ හෝ අල්වැසියන්ගේ භෞමික බාධාවක තරම් කැඩී බිඳී ගිය තත්වයක තිබෙන්නාහොත් පෙනෙන කවර වීමකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙඩි අයිතිකාරයා වෙත භාර කරවනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාව තුළ ඒ අයිතිකාරයා විසින් කළ යුතුව තිබෙන යම් යම් දේ කිරීමට ඕනෑම නියමකළ හැකිය.

81. (1) 80 වැනි අතරු ව්‍යවස්ථා ඔට්ටේ දැන්වීමක් හාර කරනු ලැබූ සෑම ගෙඩියකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉටුකළ යුතු වන්නේය.

(2) 80 වැනි අතරු ව්‍යවස්ථා ඔට්ටේ දැන්වීමක නියමයන් ඉෂ්ටනොකරනු ලැබ හෝ ඉෂ්ටකිරීම පැහැරහැර තිබේ නම් ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරනට යෙදුන විඳම කාණී සහායට අයවිය යුතුව තිබෙන අයක් මෙන් අයකර ගත හැකිය.

ජල සම්පාදනය

82. (1) පොදු වතුර පසිපපවලින් හෝ ජලනලවලින් හෝ පුද්ගලික වතුර පසිපපයකින් හෝ ඊට අතරු ව්‍යවස්ථාවල නියම කර තිබෙන යම් අන්දමකින් හෝ මිහ නැත්නම් කාණී සහායී ජල කණිත්තයකින් වතුර ලබාගත යුතු නැත.

(2) කිසිවකු විසින් පොදු වතුර පසිපපයකින්—

- (a) සාමාන්‍යයෙන් අනිත් රැකෙන යා හැකි පනිවුම්වකින් හෝ එවැනි භාජනයකින් හැර කරන්නෙකින් හෝ පිපපයකින් හෝ වෙනගම් භාජනයකින්; හෝ
- (b) වතුර නාස්තිවිධානැති යම් ප්‍රකාරයකට හෝ ප්‍රමාණයකට; හෝ

වතුර ගසාගත නැත.

83. කිසිවකු විසින් මොනම පොදු වතුර පසිපපයකටවත් යම් බටයක්, නලයක්, රබර් නලයක්, පිල්ලක් හෝ එබඳු මොනම අංශුවක් උපකුමයක් නාවකාලික වශයෙන් හෝ සදාකාලික වශයෙන් සටබැසී ගොනකු යුතුයි.

84. කිසිවකු විසින් යම් පොදු වතුර පසිපපයකට අවිකරන ලද්දකු හෝ එහි කොටසක් කොට ඇත්තාවූ හෝ ඉබේ ක්‍රියා කෙරෙන ඉපියාව හෝ වෙනත් උඩු උපකුමය අනුපාතය භෞමික හෝ ඒ ඉපියාවේ පහට උපකුමයේ ඉබේ ක්‍රියාකිරීම නාවකාලික වශයෙන් හෝ සදාකාලික වශයෙන් හෝ වැලැක්විය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

85. කිසිවකු විසින් ගෙදරදොරේ කටයුත්තකින් බාහිරවූ මොනම කටයුත්තකටවත් පොදු වතුර පසිපපයකින් ජලය ලබාගත යුතු නැත.

86. සමහර රෝගයකින් හෝ බඩ්බඩන රෝගයකින් හෝ විශාල රෝගයකින් පෙළෙන්නාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තකිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් පොදු වතුර පසිපපයකින් වතුර ගතයුතු නැත.

87. කිසිවකු විසින් එවකට කාණී සහාය කෙරෙහි පවර ඇත්තාවූ හෝ කාණී සහායෙන් නඩත්තුකරනු ලබන්නාවූ යම් ජලගෙයක, වතුර පසිපපයක, දිය උල්පතක, ජල භාජනයක, ජල නලයක හෝ වෙනත් ජල කණිත්තයක හෝ ඒ අසල නැම හෝ තම ශරීරයෙන් යම් කොටසක් සේදීම හෝ යම් සහකු හෝ රථවාහනයක්, රෙදිපිළි, උපකරණ හෝ වෙනත් මොන අන්දමේ වුවද ද්‍රව්‍ය සේදීම හෝ නොකට යුතුයි.

පුද්ගලික ජල නල හා සම්පූර්ණ සටබැසියෙන් වූ අවශ්‍යතා

88. මීට යාකොට ඇති උප ලේඛනයේ දක්වන “A” පෙරලමේ ප්‍රකාරයට දුර්වලකරනු ලබන ඉල්ලුමක් පිටප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් ගැනුම් කිසිවකු විසින්—

- (a) යම් පුද්ගලික දේපලකට කාණී සහායී ප්‍රධාන ජල මාර්ගයකින් හෝ කණිත්තයකින් අලුත් ජල සේවයක් හෝ යම් අලුත් වතුර පසිපපයක් පිහිටුවීම හෝ ඒ සඳහා යම් කණිත්තයක් පටන්ගැනීම; හෝ
- (b) කාණී සහායී ප්‍රධාන ජල මාර්ගයකට හෝ ජල කණිත්තයකට සමබන්ධකොට තිබෙන යම් වතුර පසිපපය වෙනස් කිරීම, දික්කිරීම, ගැබ්පත්‍ර කිරීම හෝ අලුත් කිරීම හෝ එබඳු යම් කටයුත්තක් සඳහා යම් වැඩක් පටන් ගැනීම; හෝ

නොකට යුතුයි.

89. 88 වැනි අතරු ව්‍යවස්ථා ඔට්ටේ ප්‍රධානතුමා විසින් අනුමත කරනලද යම් කණිත්තයක් කරගෙන යා යුත්තේ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් දෙනු ලබන උපදේශවල ප්‍රකාරයටය. එතුමා විසින් අනුමත නොකරනලද කිසිම උපකරණයක් හෝ කොටසක් ඒ කණිත්තය සඳහා පාවිච්චි නොකළ යුතුයි.

90. කාණී සහායී විසින් එකම දේපලක් කොට තක්සේරු කරන ලද්දකුද එකම භූමිභාගයෙහි පිහිටියාවූ යම් දේපලකට වතුර ලබාගැනීම සඳහා කාණී සහායී ප්‍රධාන ජල මාර්ගයකට හෝ ජල කණිත්තයකට එක පසිපප මාර්ගයකට වඩා සටබැසියකු යුතු නැත.

91. පුද්ගලික ජල සම්පාදනයක් සඳහා පාවිච්චිකරන සියලුම පසිපප එක්කෝ ගල්කාර බඳු සංයෝගයකින් අවරණයකරනලද “කාසි අයත්” නම් වාත්තකුළු සකබවලින් හෝ එසේ නැත්නම් තුන්නාගම් හා තිබෙන සකබවලින් හෝ සාදා තිබිය යුතුයි. තවද ඒ පසිපපවල මහන ප්‍රමාණය හා තත්වය ප්‍රධාන තුමා විසින් අනුමතකරනලද ප්‍රකාරයට විය යුතුයි.

92. මේ අතුරු ව්‍යවස්ථා බල පැවැත්වෙන දිනට පසු—

- (a) කායී සභාවේ ජල කණිෂ්ඨතයෙන් ගෙදරදොරේ කටයුතු සඳහා සැපයෙන වතුරවලින් ගැලුම් 10 කට වැඩි ප්‍රමාණයක් අල්ලන ජලාසයක් හෝ ජලාස යම් දේපලක පිහිටුවීම හෝ සෑදීම නොකළ යුතුයි;
- (b) ඒ කණිෂ්ඨතවලින් සැපයෙන වතුර රැකිරීමට කිසිම ජලාසයක් ජලාස හෝ නාන බාල්දියක් ඒවායේ ප්‍රමාණය, සැලැස්මවල් හා ගණන පිළිබඳව ප්‍රධාන ප්‍රමාණ අනුමැතිය කැපී පෙනී නිබන්ධනයක් මින නැත්නම් කිසිම දේපලක පිහිටුවීම හෝ සෑදීම හෝ නොකළ යුතුයි.

93. යම් දේපලකට වතුර ලබාගැනීමට සවිකොට තිබෙන පසිප්ප, ජලාසය, හෝ වෙනත් උපකරණය වෙනයම් දේපලක පිහිටි පසිප්පයකට, ජලාසයකට, හෝ උපකරණයකට හෝ සබැඳියකට යුතු නැත.

94. ප්‍රධානතුමාගේ විරූප අවසරය නැතුව පුද්ගලික ජල සේවයක කොටසක් ලෙසට ඇති කිසිම පසිප්පයක් කිසිම "බොයිලරයකට" උකුකරන යනාදියකට හෝ වෙනයම් යනු සූත්‍රාදියකට එක එල්ලේම සබැඳිය නොකළ යුතුයි.

95. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ඒ සඳහා බලය ලත් යම් නිලධාරියෙකුගේ යම් අගයකු විසින් පරීක්ෂාකර බලනු ලැබ අනුමතකරනු ලබනතුරු යම් දේපලකට වතුර දීම සඳහා අවශ්‍ය සාදනලද පසිප්ප ක්‍රමයට පසිප්ප, ඉපියාවල්, කර්ම හෝ වෙනත් දේවල් අවරණය කළ යුතු නැත.

පුද්ගලික ප්‍රයෝජනය සඳහා වතුර ලබාගැනීමට සාදන පසිප්ප මාගී ප්‍රධාන ජල මාගීවලට සබැඳියකි

96. (1) 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය සාදන ලද ජල සැපයීමේ සේවයක් පරීක්ෂාකරනු ලැබ අනුමතකර තිබෙන විට දුල්ලුකරුවා විසින්:—

- (a) ප්‍රධානතුමා විසින් තක්සේරු කරනලද ප්‍රකාරයට, කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ ජල කණිෂ්ඨතවලට ඒ සේවය සබැඳියකිද යන විෂයට සහ ඒ පිළිබඳව කමිකරුවන්, උපකරණ හා පරිපාලනය සඳහා යන විෂයට;
- (b) පසිප්ප සබැඳියකිද යන ජලය සැපයීම සඳහා රුපියල් 20ක පාරිතෝෂික මුදලක් නොහොත් අතිරේක ගාස්තු වශයෙන්;

කායී සභාවේ නැත්පත්කළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ නැත්පත් කළ යුතු වශයෙන් විවිධ ප්‍රකාර ගෙවනතුරු පසිප්ප මාගීය සබැඳියකට යුතු නැත.

(3) ප්‍රධානතුමා විසින් බලය පවරනලද කායී සභාවේ නිලධාරියෙකුගේ පාලනය යටතේ මින නැත්නම් යම් පුද්ගලික දේපලකට ජලය සැපයීමට පිහිටුවනලද පසිප්ප කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ අප්‍රධාන ජල මාගීවලට සබැඳිය නොකළ යුතුයි.

අපහේ යාම වැළැක්වීම

97. (1) කායී සභාවේ ජල කණිෂ්ඨතවලට සබැඳියු යම් දේපලක පිහිටි පුද්ගලික ජල සම්පාදන ක්‍රමයක කොටසක් කොට ඇති යම් පසිප්පයක, කර්මයක, ඉපියාවක හෝ වෙනත් කොටසක පිළිවෙල, ප්‍රමාණය, පිහිටීම, ස්වභාව හෝ තත්වය යන මෙයින් පොදු ප්‍රයෝජනය සඳහා පුද්ගලික ප්‍රයෝජනය සඳහා ජල කණිෂ්ඨතයෙන් සැපයෙන වතුර අපහේ යාම, වැරදිලෙස පාවිච්චිකිරීම, හුම විරෝධී ලෙස පරිභෝජනය කිරීම හෝ උරක්වීම ඇතිවිය හැකිය යුතුය. හෝ ජල කණිෂ්ඨතයෙන් සැපයෙන වතුර විවිධ පරිදි පාලනයකිරීම හෝ බෙදාහැරීම සබැඳියෙන් අගතියක් සිදුවිය හැකිය යුතුය. හෝ විශ්වාසකරීටම හරිම සේතු සාධක තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ දේපලේ අයිතිකාරයා වෙත මිට යාකොට ඇති උප ලේඛනයේ 'B' පෙරුමයේ ප්‍රකාර දැන්වීමක් භාරදිය හැකිය.

(2) එබඳු සෑම දැන්වීමකට ප්‍රධානතුමා අපේක්ෂාකරන වෙනස් කිරීම සඳහන් කර තිබිය යුතුවන තුරු ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන කාලසීමාව ඇතුළතදී ඒ අයිතිකාරයා විසින් ප්‍රධානතුමා සත්කර්මයක වන පරිද්දෙන් ඒ දේවල් වෙනස්කළ යුතුයි.

(3) අයිතිකාරයාගේ පදිංචිය හෝ නාමය නොදන්නාවිට ඊට අදාළ දේපලේ කාටත් පෙ. නන ස්වභාවය සලකා තිබෙන විට ඒ දැන්වීම ඒ අයිතිකාරයාට විවිධ පරිදි භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

98. ප්‍රධානතුමා විසින්—

- (a) යම් දේපලක අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ දුල්ලුම පිට, හෝ
- (b) ඒ දේපලේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් මේ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට එකඟව යම් ජල සම්පාදන ක්‍රමයක සෑදීම හෝ පසිප්ප දීමට සබැඳිය යෙන් යම් යම් දේ ඉක්මනොකර හෝ වෙනස්නොකර තිබෙනම්,

(c) ජල කණිෂ්ඨත අයිතිකරුට හෝ ඒවාට හානිකරීට හෝ වතුර අපහේ නාසනිකර දැමීම හෝ වැරදි ලෙස පාවිච්චිකිරීම සබැඳියෙන වූ මේ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට විරුධව යම් ක්‍රියාවක් හෝ දෙයක් ඒ දේපල අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් කරනලදුව හෝ ඒ විධිවිධානවලට එකඟවන පරිද්දෙන් යම් ක්‍රියාවක් හෝ දෙයක් කිරීම මගහරින ලදුව හෝ තිබෙනම් එවිට, හෝ

කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ ජල කණිෂ්ඨතවලට ඒ දේපලට දමා තිබෙන පුද්ගලික ජල සම්පාදනය සඳහා වූ පසිප්ප අසබැඳියකිද යන හෝ ඒ දේපලට ජලය සැපයීම අත්හිටවීම, කලකට නැවැත්වීම හෝ අඩුකිරීම කටයුතුයි.

99. කායී සභාවේ ජල කණිෂ්ඨතවලින් පුද්ගලික ජල සේවයක් සබැඳියකට ඇති ගෙයක හෝ දේපලක පදිංචිකාරයා විසින් ඒ සේවයේ කොටසක් කොට, ඇති යම් පසිප්පයකින්, කර්මයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපහේ යන කවර විටකදී වුවත් වහාම ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි. එසේ කොට හෝ දේපලේ පදිංචිකරු පිළිබඳව වෙනසක් සිදුවූ කවර විටකදී වුවත් ඒ වෙනස සිදුවූ විටෙහි සිට පෑ ගතමුත් අවසන් ඇතුළතදී අලුතෙන් එන පදිංචිකරුවා විසින් ඒ වග ප්‍රධානතුමාට දැනුම් දිය යුතුයි.

100. යම් දේපලක පිහිටි පුද්ගලික ජල සේවයක කොටසක් කොට ඇති යම් කර්මයකින්, පසිප්පයකින් හෝ වෙනත් උපක්‍රමයකින් වතුර අපහේ යනවා පෙනෙන්නට තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ඒ සඳහා බලය පවරන ලද යම් කෙනෙකු විසින් වහාම ඒ සේවය කායී සභාවේ ප්‍රධාන ජල කණිෂ්ඨතවලට වෙනස්කළ හැකිය. ඒ දේපලේ අයිතිකරුවා විසින් හෝ පදිංචිකරුවා විසින් හෝ ඒ අපහේ යාමට හේතුව ඉවත්කරනතුරු එකී සේවය නැවත සබැඳිය නොකළ යුතුයි.

101. 97 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කාරණයක් උඩ කපා හරිනලද යම් පුද්ගලික ජල සේවයක් කායී සභාවේ ප්‍රධාන ජල මාගීවලට හෝ ජල මාගීවලට සබැඳිය කිරීමට ප්‍රධානතුමා විසින් ගණන් බලනලද විෂයට ඒ දේපලේ අයිතිකාරයා විසින් කායී සභාවට කලින් ගෙවිය යුතුයි. එයින් යම් මුදලක් ඉතුරු වූහොත් එම මුදල වහාම පසු ඒ මුදල බහුට අපහු දෙනු ලැබේ. ඇත්ත වශයෙන් විෂයවූ මුදල ගණන් බලනලද විෂයට වඩා වැඩි වූහොත් ඒ වැඩි අවසන් වූ වහාම අයිතිකාරයා විසින් ඒ වැඩිය විෂයවූ ගණන ගෙවිය යුතුයි.

102. (a) ජල කණිෂ්ඨතයේ වතුර ප්‍රමාණවත් නොවීම යනා; හෝ

(b) ප්‍රධාන ජල මාගී හෝ ජල කණිෂ්ඨත විශාලකිරීම, වෙනස් කිරීම හෝ අලුත් වැඩියා කිරීම සඳහා හෝ ප්‍රධාන ජල මාගීවලට පසිප්ප සබැඳියකිද යන සඳහා හෝ එසේ කිරීම අවශ්‍යකම නැතහොත් ප්‍රශ්නාලයට යනා; හෝ

(c) පොදු වතුර පසිප්පයකට පිටුවූ යම් අලාභයක් නිසා හෝ එහි වතුර අපහිනුම් හෝ ආපහේ යාම නිසා එසේ කිරීම අවශ්‍යකම නැතහොත් ප්‍රශ්නාලයට යනා; හෝ

(d) ගින්නක් පැන නැගීමෙන් යම් අලාභයක් සිදුවී තිබිය නැතහොත් සිදුවන්නට ඉඩ තිබිය යනා; හෝ

ඒත්තුගිය කවර මට්ටමකදී වුවත් ප්‍රධානතුමා විසින් අපහේ යන යටතේ හෝ මේ අතුරු ව්‍යවස්ථා යටතේ හෝ අයවෙන්නට තිබෙන හෝ අගතිය යුතුව තිබිය හැකි වූ යම් වතුර බද්දක් හෝ වෙනත් මුදල් අදියක් සබැඳියෙන් කිසිම අවාසියක් නැතුව කායී සභාවේ ජල කණිෂ්ඨතවලට සබැඳියු යම් ප්‍රධාන ජල මාගී යකින්, පොදු උල්පතකින්, පසිප්පයකින් හෝ වෙනත් උපකරණයකින් ජලය සැපයීම සමපුරුණයෙන්ම හෝ අඩවශයෙන් හෝ අත්හිටවීම, අඩුකිරීම හෝ වෙන අනකට හැරවීම කළ හැකිය.

103. එක් එක් පුද්ගලික සේවයේ කර්මය ගෙවන ඉපියාවන් ඒ කර්මයේ නොහොත් ඉපියාවේ සිට ප්‍රධාන ජල මාගීය දක්වා වූ වතුර ලබාගන්නා පසිප්පයේ කොටසක් කායී සභාව සතු දේපල වශයෙන් සැලකිය යුතුය; ඒ කොටස නඩත්තුකිරීම, අලුත් වැඩියා කිරීම, හෝ එහි අලුත් කැලී දැමීම සඳහා වූ විෂය කායී සභාවෙන් දිරිය යුතුයි. ඒ කොටස හැරී වෙනත් යම් අලුත් වැඩියා කිරීමක් නොහොත් අලුතෙන් කැලී දැමීමක් සඳහා වූ විෂය කායී සභාවෙන් දිරිය යුතුය. ඒ කොටස හැරී වෙනත් යම් අලුත් වැඩියා කිරීමක් නොහොත් අලුතෙන් කැලී දැමීමක් අවශ්‍ය වන්නේ ඒ සේවය පසසා ඇති දේපලේ අයිතිකාරයා හෝ පදිංචිකාරයා විසින් මනාකමින් කරනලද යම් ක්‍රියාවකින් හෝ පැහැර හැරීමකින් සිදුවූ යම් හානියක් හේතුකොටගෙන නම් එසේ අලුත් වැඩියා කිරීම හෝ අලුතෙන් කැලී දැමීම සඳහා යන විෂයට එකී අයිති කාරයා විසින් කායී සභාවට ගෙවිය යුතුය යනා ප්‍රධානතුමා විසින් ඉල්ලා සිටීමට ඒ අයිතිකාරයා විසින් ඒ මුදල කායී සභාවට ගෙවිය යුතුයි.

104. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් පුද්ගලික සේවයක් හෝ පසිප්ප සබැඳියකින් අනුමතකර තිබීම හෝ ඒ පුද්ගලික සේවය පිහිටි ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට



මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ යම් අවසරයක් හෝ සහනයක් දී තිබීම හේතුකොටගෙන, පසිඳපයේ යම් කොටසක් පිපිරීයාමෙන් හෝ පසිඳපයේ යම් කොටසකින් නොහොත් ඊට සම්බන්ධව දෙයකින් වතුර පිරීමේ යාමෙන් හෝ සිදුවන යම් අලාභයක් හැඟ මොනාම කාරණයක් සම්බන්ධයෙන් වුවද කාර්ය සහාය කෙරෙහි යම් වගකීමක් පැවරී තිබේයයි සැලකිය යුතු නොවේ.

105. (1) ජලකම්භාන්තවලට සබැඳිවූ පුද්ගලික ජල සේවයක් සපයා ඇති ඕනෑම ඉඩමක පදිංචිකරයා වෙත පැයකට නොඅඩු කාලසීමාවකට කලින් දැනුම්දී ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා එතුමා විසින් ලියෝල්ලකින් බලය පවරන ලද වෙනත් යම් නිලධාරී යෙකු විසින් ඒ සේවය සම්බන්ධයෙන් වූ පසිඳප, කම්භාන්ත හා සම්බන්ධවූ දේවල් යන මේවායේ සම්බන්ධ පරීක්ෂාකිරීම පිණිසත් ඒ සේවයෙන් සැපයෙන ජලය අපහේ යනවාද නිසා නිශ්චයකර ගැනීම පිණිසත් ඉර පැයීම හා ඉරබැසීම අනරවු ඕනෑම මේවාට එකී දේපලට ඇතුළුවිය හැකිය.

(2) යම් කාරණයක් නිසා එකී දැන්වීම ඒ දේපලේ පදිංචිකර යාට පුද්ගලික වශයෙන් දෙන්නට හෝ බාරදෙන්නට නුදුරුවත් වූවිට ඒ දේපලේ කාටත් පෙනෙන තැනක ඒ දැන්වීම අලවා තැබීම මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් වන්නේය.

106. මේ අතුරු ව්‍යවස්ථා යටතේ කාර්ය සහායට ගෙවිය යුතු මුදල් ප්‍රධානතුමාට හෝ එකී මුදල් භාරගැනීමට බලය දෙන ලද කාර්ය සහායේ නිලධාරියාට කාර්ය සහායේ කාර්යාලයේදී ගෙවිය යුතු වන්නේය.

අලුත් මාර් කඩ

107. ඒ සඳහා ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් අලුත් මාර් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොපල යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිසිවැනිවැනිදිට අවසාන වන්නේය.

108. යම් අලුත් මාර් කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන ස්භාගය පහත දැක්වෙන නිසමයන්ට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍ර යක් ලැබීමට අයිතිවැනිකමක් නැත, එනම්:—

- (a) ඒ ස්භාගය මනා තත්ත්වයකින් හොඳට ව්‍යායාමය හා හොඳට අලාභය ඇතුළු තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළවීමට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වැඩි ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්ති හෝ කපලාරුකොට හෝ විදුරුගඩොල් අල්ලා හෝ නිබෙන කොටස් හැර අවශ්‍ය කොටස් හුණු බඳුමෙන් කපලාරුකොට සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) සිමර්ට් වහල්පල පොළොවේ සිට අඩුගණනේ අඩි 6ක් වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදු හුණු හෝ හා තිබිය යුතුයි;
- (e) බාල්දියකට තිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාදුද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරුකොට ඇත්තාදුද කාණුවකට හේරුවන ලෙස එහි බිම් සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්භාගයේ අලුත් මාර් තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගමවලින් හෝ වෙනත් දියසිරව රඳු නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්භාගය යම්කිසි වැසිකිලියක සිට, අශුච්චිලියක සිට පෝරගොඩක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පහසක්වත් ඇතින් පිටතට තිබිය යුතුයි;
- (h) ඒ ස්භාගය ඇතුළත හෝ ඊට එක එල්ලේම සම්බන්ධව පරිද්දෙන් හෝ කිසිම අශුච්චිලියක්, වැසිකිලියක් හෝ අර් වලක් පිහිටා තිබිය යුතු නැත.

109. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Fish Stall" (බලපත්‍රලත් අලුත් මාර් කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල, හා දෙමළ යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

110. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර් කු, පුකි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත්, අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ

මාර් කඩය කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලාරු කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශ්‍ය කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදු හුණු ගැවීමටද ඒ ලී වැඩවල තෙල් සායම් හා තිබෙන නම් එකී වකවානුවලදී සබන් හා උණුමතුරෙන් සේදවීමටද සැලැස්විය යුතුයි.

111. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑමදම බලපත්‍රයේ සඳහන්කර තිබෙන යම් මේවාටකදී එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලා පු නොහොත් සිමෙන්ති හෝ කපලාරු කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාර් කැපීමට අධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් මතුපිටද හොඳින් ලවා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මාර් එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අශුමට හොඳට බප දමා තබාගත යුතු වන්නේය.

112. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාර් ගබඩාකර තබාගැනීම සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මේවලදීද මනා තත්ත්වයකින් ගැබ්පත්ත ලෙසත් යම් කාණුවකින්, වැසිකිලියකින් අශුච්චිලියකින් හෝ වෙනත් අපහසුතා දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

113. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගයේ රක්ෂාවේ කිසියක අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා අඩුගණනේ එක පිහික්කමක්ද ඒ ස්භාගයේ තබා ගතයුතු වන්නේය.

114. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගය මිනිසාගෙන් තොරව තබාගත යුතු වන්නේ හැර සියලුම මිතුල් විදුරු කැබලිවලින් පුරවා දමෙන්නිදමා කපලාරුකොට වසා දැමීමට සැලැස්විය යුතුයි.

115. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්භාගයෙහි මොනම සහකුවත් කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

116. කිසිවකු විසින් මාර් කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පිහික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

117. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලගද පෙළු සිරියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමෙහි යෙදී එවියාවූ නි වකු ජූසින් මාර් කඩයකට ඇතුළුවීම හෝ එහි මාර් ගබඩා කිරීමේ සකස් කිරීමේ හෝ විකිණීමේ සටහන්තකට සම්බන්ධවීම හෝ ඒ මාර් සබයට නොහොත් මාර් කඩය දිට මාර් ගෙන යෑමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

118. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 115, 116 සහ 117 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

119. කිසිවකු විසින් බලපත්‍ර ලත් අලුත් මාර් කඩයක මාර් ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බඩුවක්, රෙදිපිලි, පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

120. අලුත් මාර් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාර් කඩය කොටසක් කොට ඇත්තාදුද ඒ ලීටමටම පිහිටියාවූද සිම ස්භාගයක් එය බිමේ සිට වහලේ සිලීම දක්වා වූ පාවිච්චි බිත්තියකින් ප්‍රබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්භාගයේ බිම මතුපිට වැඩි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට නොඅඩු වන තරම් වැඩි ප්‍රමාණයක් ඇති පිටතට විවෘතකළ හැකි ජනෙල්ලයක් සපයනු ලැබූ තිබෙනොත් මිස නැත්නම්, නිදු ගැනීමේ ස්භාගයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නොවේ.

121. මාර් කඩයක සෑම බලපත්‍රකාරයා විසින්ම ඒ මාර් කඩය තුළ බිමට බසින වතුර හොඳටම සෑහෙන තරම් තබා ගත යුතු වන්නේය.

122. අලුත් මාර් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාර් විකිණීම සඳහා දින පහා විවෘතව තබාගත යුතු වන්නේය.

වචනානි නිරූපනය

- 123. මේ අතුරු ව්‍යවස්ථාවල—
- "ප්‍රධානතුමා" යනුවෙන් කාර්ය සහායේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- "කාර්ය සහාය" යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහාය අදහස් කරනු ලැබේ;



ජලසම්පාදන ක්‍රමයක් සම්බන්ධයෙන් "ගෛරදෛරේ කටයුතු" යන පදයට කුලියට දීම පිණිස අයවසන්, ගවයන් හෝ රථවාහන කාබාගෙන ඇති කල්හි ඒ අයවසන් හෝ ගවයන් සඳහා හෝ ඒ රථවාහන සේදීම සඳහා හෝ වුවමනාකරන ජලය හෝ යම් කම්මන්තයක් ද්‍රව්‍ය නිෂ්පාදනයක් හෝ වෙළඳමත් සඳහා හෝ ජල උල්පත් හෝ පිත්‍රම් කටයුතු සඳහා හෝ යම් වැඩි අමුණක කම්මන්තයක් සඳහා හෝ ජලය සැපයීමක් ඇදුණු නොවේ;

"අප්‍රියවු හෝ අන්තරාසදයකට කම්මන්තය" යනුවෙන් 68 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ඕනෑ කම්මන්තයක් අදහස් කරනු ලැබේ;

"ගම් ප්‍රදේශය" යනුවෙන් නුවරඑළි දිස්ත්‍රික්කයේ උඩපලාන ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

A පෝර්මය

අංකය : \_\_\_\_\_, උඩපලාන ගම් කාර්ය සහායී ප්‍රධානතුමා වෙතටයි, මීට යාකොට ඇති උපලේඛනයේ සඳහන් ප්‍රකාරයට \_\_\_\_\_

\_\_\_\_\_ කොමසාරිස් විදේශීය නොමිමර \_\_\_\_\_ දරන ගෙට පුද්ගලික ජලාම්පාදන සේවයක් සඳහා කවුන්තාන්සේගේ අනුමතිය ලියවිල්ලකින් දෙන මෙන් මෙයින් ඉල්ලුම් කර සිටිමි.

ජලය වුවමනාවී නිලධන්ගේ ගෛරදෛරේ කටයුතු හෝ වෙනත් කටයුතු සඳහාද යනවගය : \_\_\_\_\_

දේපල පාවිච්චිකරන්නේ කුමන කටයුත්තකටද : \_\_\_\_\_, කැන්පත් කරනලද මුදල : \_\_\_\_\_

ඉහතින් සඳහන් කරනලද උපලේඛනය

Table with 7 columns: පුද්ගලික දේපල සම්පත් ලද පරිපථ, කාරණ, ජල වැය කි, and sub-columns for මාස, වර්ෂ, දින, මාස, වර්ෂ, දින, මාස, වර්ෂ, දින.

වෙනත් කරුණු — පැහැදිලි ලෙස ලියනු මැනවි. \* අයිතිකාරයාගේ අත්සන : \_\_\_\_\_, \* අයිතිකාරයාගේ නම : \_\_\_\_\_, \* අයිතිකාරයාට ලියුම් ලැබෙන පිලිවෙල : \_\_\_\_\_, \* පදිංචිකාරයාගේ අත්සන : \_\_\_\_\_, \* පදිංචිකාරයාගේ නම : \_\_\_\_\_, ඉල්ලුම්කරු.

\* වුවමනා නැති වචන කපාදමනු

B පෝර්මය

\_\_\_\_\_ ගම්සභා කාර්යාලයේදීය, දින : \_\_\_\_\_.

පලදුම් තිබෙන සේවයක් වෙනස්කිරීමට කරන දැන්වීම \_\_\_\_\_ විදේශීය නොමිමර \_\_\_\_\_ දරන ගෙයි අයිතිකාරයා වෙතටයි.

ඉහත සඳහන් දේපලට සම්බන්ධ නිබන්ධ වතුර පයිප්ප පරීක්ෂා කර බලන ලදුම් ඒවායේ යම් යම් දෝෂ දක්නට නිබන්ධ බැවින් එවාට මෙහි පහත සඳහන් වෙනස්කිරීම් හෝ අලුත්වැඩියා කිරීම් අවශ්‍ය කිරීමට සහතික කරමි. ඒවා ස්ථාවරව සිටින කරන මෙන් කවුන්තාන්සේට මෙයින් දැනුම් දෙමි.

මේ නිවේදනයට ලැබී දවස් \_\_\_\_\_ ක් ඇතුළත මාසකට වන පරිදි එක් වෙනස් කිරීම් හා අලුත්වැඩියාවල් නොකළොත් කවුන්තාන්සේගේ දේපලට සම්බන්ධ නිබන්ධ පයිප්ප ජලකම්මන්තයන් අසම්බන්ධ කරනු ලැබේ.

මා සතු වන පරිදි ඒ නල මාසීය අලුතෙන් දමනතුරු වෙනස්කරනතුරු හෝ අලුත්වැඩියා කරනතුරු එය ජලකම්මන්තයට හැවන සම්බන්ධ කරනු නොලැබේ.

වෙනස්කිරීම් හා අලුත්වැඩියා කිරීම් : \_\_\_\_\_, ගම් කාර්ය සහායී ප්‍රධානතුමා.

L. G. D — GE 14/9/3. (විමි 1950 ක්‍රි. අප්‍රේල් මස 28 වැනි දින අඟහල 10,098 දරණ ලබකාණුවේ ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අතුරු ව්‍යවස්ථාවල සංශෝධන අනුච්ඡේදය.)

ගම්සභා අභ්‍යන්තර

ගම්සභා අභ්‍යන්තර (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ කැලණිය ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහායී විසින් සම්පාදිතව, 1947 ක්‍රි. අප්‍රේල් මස 24 වැනි දින අඟහල 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතව එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් භෞමික හා ප්‍රදේශ පාලන පිලිබඳ අමාත්‍ය තමා කෙරෙහි පාවිච්චි තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථිර කරනලද අතුරු ව්‍යවස්ථා.

ඒ. බ්‍රිලිම්, කන්තන්තර, භෞමික හා ප්‍රදේශ පාලනය පිලිබඳ අමාත්‍ය කාර්යාලයේ ස්ථාවර ලේකම්වරයා.

විමි 1950 ක්‍රි. අප්‍රේල් මස 19 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

- 1. මේ අතුරු ව්‍යවස්ථාවල — "බේකර්" යන්නෙන් මිනිසුන්ගේ කැම සඳහා අභ්‍යන්තරයේ ලෙස විකිණීම පිණිස පාන්, මිනිසුන්ගේ හෝ රජකැවිලි වැනි ප්‍රවෘත්ති ලබන ස්ථානද, ඒ කැම වැනි පිලිගෙන කරන ස්ථාන හා ඒට උවමනා බඩුබාහිරදිය ගබඩාකර තිබෙන ස්ථානද අදහස් කරනු ලැබේ; "ප්‍රධානතුමා" යනුවෙන් කාර්ය සහායී ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ; "කාර්ය සහායී" යනුවෙන් කැලණිය ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සහායී අදහස් කරනු ලැබේ; "අභ්‍යන්තර" යනුවෙන් ගම්සභා අභ්‍යන්තර (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ; "ගම් ප්‍රදේශය" යනුවෙන් කැලණිය ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

බේකර්

2. (1) ඒ සඳහා භෞමික පිලිබඳ මෙහිදී නිර්ධාරිතවූයේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් සිදුකරනු ලබන බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් බේකර්ගේ පිහිටුම් හෝ පිහිටුවා තිබෙන බේකර්ගේ පවත්වාගෙන යෑම් වෙතින් එහි පාන් ප්‍රවෘත්ති විකිණීම භෞමික යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද සෑම බල පත්‍රයක්ම එය 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසාන වන්නේය.

3. බේකර්ගේ වශයෙන් පාවිච්චිකිරීමට බලාපොරොත්තු වන භෞමිකායිලි පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවැසීමක් නැත. එනම්:—

- (a) ඒ භෞමිකායිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත්, හොඳට එලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි; (b) සිත්ති හුණු බඳුමෙන් කපලාලාකොට ඒවායේ සුදුහුණු හා තිබිය යුතුයි; (c) බිම සිමෙන තිබිය යුතුයි; (d) ඒ ස්ථානයේ සෑහෙන තරම් වැසිකිලි පහසුකම් හා කාණු ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතුයි; (e) වගලින් කුණු හා දුටුලි වැවීම වළක්වාලීම—සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිලිලිමත් තිබිය යුතුයි; (f) කිසියම් කුණු වලක සිට, සැමදුම තිබෙන පෝරගොඩක සිට වැසිකිලියක සිට හෝ අවරණයකරනු නොලැබූ කාණුවක සිට අභි පණහක් ඇතුළත ඒ ස්ථානය පිහිටා නොතිබිය යුතුයි; (g) ඒ ස්ථානයේ පිරි පදම්කර ඇතිම සඳහා පමණක් අඟි 12 ක් දිගුවූද, අඟි 10 ක් පළල්වූද ප්‍රමාණයකට අඩුනොවූ මතුපිට බිම් ප්‍රමාණයක් ඇති වෙනම කාමරයක් සාදා තිබිය යුතුයි; (h) දෙරවල් හා ජනෙල් ඇති පිරි පදම්කරන කාමරයේ අඩු ගණනේ පැනි දෙකකින්වත් පිටත නිදහස් ලෙස වාතාශ්‍රය ඇතිවීම සඳහා පළලින් අඟි හතකට අඩු නොවූ ප්‍රමාණයකට ඉඩ පහසු සලස්වා තිබිය යුතුයි; (i) පෝරණු කාමරයේ දෙර පිරි පදම්කරන කාමරය ඇතුළත එක එල්ලේම විවෘත වන ලෙස පිලිගෙන කර තිබිය යුතුයි.

4. බේකර්ගේ බලපත්‍රකාරයා විසින්—

(a) බේකර්ගේ පාවිච්චිකරන හෝ බේකර්ගේ අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් වුවමනා ද්‍රව්‍ය පිරිසිදු ව තබාගැනීමට සලස්වන්නටද;

- (b) බේකර්ගේ මේසවල උඩතට්ටු හොඳින් සකස්කොට පරතරයක් නැතිවනසේ සවිකරනලද ලාලිවලින් හෝ අනතුරුදැයක් නොවන දිග බිහොනන්නා ද්‍රව්‍යයකින් පිලියෙලකරවා ඒ මේස දිනපතාම සුරැකවා පිරිසිදු කරවන්නටද;
- (c) අඩුම ගණනේ පැය විසිහතරකට එක වරක් බැගින්වත් බේකර්ගේ බිම අනුනාවා එකී කුණු වහාම මුඛියක් ඇති වූද, සිදුරු රහිතවූද භාජනයකට දමීමට දිනපතා ඉවත්කරමින්තටද;
- (d) බේකර්ගේ පිහිටි භූමිභාගය පිරිසිදු ව නබාගැනීමටත් යම් කිසි කාණුවකින් වැසිකිලියකින් හෝ කුණුවලකින් හා එබඳු වෙන යම් භවකිරියකින් නිදහස්ව නබාගැනීමට සලස්වන්නටද;
- (e) බේකර්ගේ පාවිච්චි කරන ශීටි පොළොවේ සිට අඩුම ගණනේ අඩි තුනක්වත් උස ඇති මේසයක් මත තැබීමට සලස්වන්නටද;
- (f) බේකර්ගේ පිහිටා ඇති භූමිභාගයෙන් සිසඵම කුණකසල ඉවත්කරවා දිනපතාම කාණු සෝදවන්නටද;
- (g) ඒ භූමිභාගයේ පිරි පදම්කර අනෙක කාමරයෙන් පිවන පාත් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ට පහසු වෙන් පැමිණිය හැකි යම්කිසි ස්ථානයක අඩු ගණනේ පහික්කම් දෙකක්වත් කැබීමට සලස්වන්නටද;
- (h) පාත් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අයවලුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ ස්ථානයේ පිරිසිදු වතුර, පිරිසිදු තුවාය, නියමපාතු ගුවකිරීමේ ක්‍රීරාසු හා සබන් යන මේවා තැබීමට සලස්වන්නටද;
- (i) බේකර්ගේ සමාජයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථාවල පිටපතක් බේකර්ගේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සලස්වන්නටද;

මිනැය.

5. බේකර්ගේ කටයුතුකාරයා විසින්—

- (a) බේකර්ගේ නිදහැනීමේ ස්ථානයක් වශයෙන් හෝ කිසියම් සහකූ හෝ බේකර්ගේ කටයුතුවලට උවමනා කරන ඔවුන්ටත් තොරවූ වෙන කිසිම බඩුවක් තබාගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චි කිරීමට ඉඩකැරීම;
- (b) නිසිපරිදි සාදනලද්දීද මැස්සන්ට ඇතුල්විය නොහැකි වූද පිරිසිදුවූද විදුරු පෙට්ටිවල තබා මිස යම්කිසි පාත්, විස්කෝතු හෝ රසකැවිලි වැනි වෙළඳුමට තැබීමට ඉඩකැරීම;
- (c) පාත්, විස්කෝතු හෝ රසකැවිලි වැනි සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවකුට ඒ සඳහා අපර්ඝ්‍රී හා අයහපත්වූ පිරි, වතුර හෝ වෙනයම් ද්‍රව්‍යයක් පාවිච්චිකිරීමට ඉඩ කැරීම;
- (d) බිම ගුවපවිත්‍ර කිරීම පිණිස පහසුවෙන් එහා මෙහා ගෙන යා නොහැකිවූ කිසියම් ලී බඩුවක් හෝ උපකරණයක් බේකර්ගේ ඇතුළත තබාගැනීම හෝ පාවිච්චිකිරීම; හෝ
- (e) බේකර්ගේට අයිතිවූ භූමිභාගයකි කිසිවකුට කිසියම් සුදුවක් කිරීමට හෝ නොහික්කුණු උලස හැසිරීමට ඉඩදීම; හෝ

හොකළ යුතුයි.

6. පාත්, විස්කෝතු හෝ රසකැවිලි වැනි සෑදීමේ හෝ පිවිචීමේ කටයුතුවල යෙදී සිටින සෑම අයකු විසින්ම ඒ කටයුතුවල යෙදීමට පෙර තමන්ගේ අත් සෝදගෙන පසුව, කිහිලි හා ශරීරයන් වැසෙන පරිද්දෙන් පිරිසිදු වූ වැස්මක් ඇඳ (ඕසෙහි) තොප්පියක් හෝ කලප්පවක්ද පැළඳිය යුතුයි.

7. කිසිවකු විසින් බේකර්ගේට අයිති භූමිභාගය ඇතුළත කෙළඟැසීම සඳහා සපයා තිබෙන පහික්කමක් ඇතුළට මිස වෙන නැතහොත් කෙළ නොහැසිය යුතුයි.

8. බෝවෙන රෝගයකින් හෝ සමෝරෝගයකින් හෝ ව්‍යංගක රෝගයකින් පෙළෙන හෝ උගදී පෙරන හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට උගදී සාන්තුකිරීමේ යෙදී සිටි කිසිවකුට එකී රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරණු ලැබීමට ගතවන කාලය පසුවනතෙක් බේකර්ගේට ඇතුල්වීමට හෝ පාත්, විස්කෝතු හෝ රසකැවිලි වැනි සෑදීමේ හෝ පිහික්කම් කටයුතු වලට සහභාගිවීමට හෝ බේකර්ගේ භාරව සිටින අය විසින් ඉඩ නොදිය යුතුයි.

9. (1) සුදුසු හැම විටෙකදී හා පිරි ඇතිම හෝ පාත් පිවිචීම කරනු ලබන මිනැම මේලාවකදී ප්‍රධානතමාට හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද මිනැම නිලධාරියෙකුට හෝ බේකර්ගේට ඇතුල්වී පරීක්ෂා කිරීමට නීති ප්‍රකාර බලය තිබේ.

(2) බේකර්ගේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ප්‍රධානතමා විසින් බලය පවරනලද

යම් නිලධාරියෙකුට බේකර්ගේට ඇතුල්වී පරීක්ෂා කිරීමට ඉඩදී ඒ ප්‍රධානතමාට හෝ එකී නිලධාරියාට ඒ සඳහා මිනැකරන සෑම උපකාරයක්ම දිය යුතුයි.

10. බේකර් පිලිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උපායවිධාන වරදකාරයා කරනු ලැබූ බලපත්‍ර කාරයෙකුට ඒ උපායවිධාන මගින් නියමකරන බලයක් මිනැම දඩුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමටද නීතිප්‍රකාර බලය තිබේ; තවද එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා සහ හෝ කෝපි කඩ

11. (1) ඒ සඳහා සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ රෙස්ටෝරන්ට් ප්‍රධානතමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හෝ කෝපි කඩයක් පිරිවූවීම හෝ වෙළඳුම පිණිස පවත්වා ගෙන යාම හෝ රනාකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරනලද්දී නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසාන වන්නේය.

12. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හෝ කෝපි කඩයක් පැවැත්වීමට බලාපොරොත්තුවන ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත, එනම්:—

- (a) ඒ ගොඩනැගිලි ගොදුරු වානාශ්‍රය ඇතිවන ලෙසත්, ගොදුරු එලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කපුලාල කොට ඒවායේ සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් කුණු හා දුම්බලි වැනි වළක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිවිලිමක් සපයා තිබිය යුතුයි.

13. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) ඊට අයිති භූමිභාගය ගුවපවිත්‍ර ලෙසත්, සවිපදයක තබාගැනීමට සලස්වන්නටද;
- (b) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හෝ කෝපි කඩේ පාවිච්චිකරන හෝ ඊට අයිති සියලුම උපකරණ ලී බඩු හෝ වෙනත් බඩු බාහිරදිය පිරිසිදුව නබාගැනීමට සලස්වන්නටද;
- (c) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හෝ කෝපි කඩේ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම කුණු රෙණු හා දුම්බලි අනුනාවා දිනපතා දවසට දෙවරක් බැගින් ඉවත් කරවන්නටද;
- (d) එබඳු ගොඩනැගිලිවල වෙළඳුමට තබා තිබෙන සියලුම කේස්, රසකැවිලි හා වෙනත් අහාර පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දේදී විදුරු පෙට්ටිවල තැන්පත් කරවන්නටද;
- (e) සියලුම අහකදමන පෝරණු, කෝපිරෙණු හෝ කිරි හා කෑම වලින් ඉතිරිවන කොටස් හොදට හෝන්තුවෙන පියනයක් හෝ මුඛියක් ඇති මැස්සන්ට ඇතුල්විය නොහැකි භාජනයකට එකතුකරවා දිනපතා දවසට දෙවරක් බැගින් එකී භූමිභාගයෙන් ඉවත්කරවන්නටද;
- (f) කෑමක් හෝ බිමක් සෑදීමේදී, පිහික්කම් දී හා පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනයට ගනු ලබන සියලුම උපකරණ සෑම පැ විසිහතරකට එකවරක් බැගින්වත් සබන් හා චිතුරෙන් සෝදවන්නටද;
- (g) කිසිවකු විසින් කෑමක් හෝ බිමක් පාවිච්චිකිරීමට ප්‍රයෝජනයට ගන්නාලද සෑම උපකරණයක් හෝ භාජනයක්ම එසේ ප්‍රයෝජනයට ගත් විහාම වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනයට ගැනීමට පෙර සෝදවන්නටද;
- (h) පරීක්ෂාකර බැලීමට සුඵවත්වන පරිද්දෙන් ඒ ස්ථානයේ වැඩකරන සියලුදෙනාගේම නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිලිවෙලවල් සඳහන් ලැයිස්තුවක් සියලු කල්කීම එකී තැබීමට සලස්වන්නටද;

මිනැය.

14. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින්—

- (a) කිසියම් ඉවත දමන හෝ රෙණු, කෝපි රෙණු හෝ කෑම වලින් අහක දමන වෙනත් අතුරු කොටස් බලපත්‍ර ලත් ස්ථානයේ බිම ඉතිරවන්නට; හෝ
- (b) බලපත්‍ර ලත් ස්ථානයේ කිසියම් සුදුවක් හෝ නොහික්කුණු හැසිරීමක් ඇතිවීමට; හෝ

ඉඩනොදිය යුතුයි.

15. බන් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක, හෝ හේ හෝ කෝපි කඩයක ගලපත්‍රකාරයා විසින් හැම කල්හිම එහි වැඩ කරන අයට මෙන්ම ඒ ස්ථානයට පැමිණෙන අමුත්තන්ට පහසුමින් ප්‍රයෝජනයට ගතහැකිවන පරිද්දෙන් ඒ බලපත්‍ර ලත් ස්ථානයේ අඩුමගණයේ පවත්නාම දෙකක්වත් තැබීමට සැලැස්විය යුතුයි.

16. කිසිවකු විසින් බන් කඩයක හෝ රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක භූමිභාගය ඇතුළත කෙළවැසීම සඳහා සපයා තබන පසික්කමක් ඇතුළුව මිස වෙහා තැනක කෙළ නොගැසිය යුතුයි.

17. බන් වෙහ රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ ව්‍යංග රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලගදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලගදී සාන්තු කිරීමෙහි යෙදී සිටින කිසිම කෙනෙකුට එකී රෝගය බන්වීමට හා රෝග බීජයන් මෝරනු ලැබීමට වුවමනා කාලසීමාවන් පසුවන කෙක් බන් කඩයක; රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක තාරව පිරින කිසිවකු විසින් එබඳු ස්ථානයකට ඇතුල් වීමට හෝ එහි කිසියම් කුමක් හෝ බිමක් සෑදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සංවිකිලිවීමට හෝ ඉඩනොදිය යුතුයි.

18. සුදු පු හැමවිටකදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂක මාට් හෝ ප්‍රධාන තමා විසින් ලියවිල්ලකින් බලපා පවරනලද ඕනෑම නිලධාරියෙකුට හෝ ඕනෑම බන් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවකට හේ හෝ කෝපි කඩයකට, ඇතුල්වීමට නීති ප්‍රකාර බලය තිබේ. තවද ඕනෑම බන් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ හේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ එබඳු නිලධාරියෙකුට ඒ භූමිභාගයට ඇතුල්වී පරීක්ෂා කිරීමට ඉඩදී ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බන් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හෝ හේ හෝ කෝපි කඩ පිටුපසට මේ අතුරු වෘත්තීයවල මේ අතුරු වෘත්තීයවලට කඩකිරීම, හිංසා, පෙරැන් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උපායකදී වරදකරණ කරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයකුට ඒ උපායය මගින් නියමකරන මෙන්ම ඕනෑම දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමටද නීතිප්‍රකාර බලය තිබේ. එසේම බලපත්‍ර අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අසකරවැනිවම අයිතිවාසිකමක් නැත.

පොල්ලෙලි කොටු

20. ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි ගම් ප්‍රදේශ වැඩක, ගංගාවක, කලසුක හෝ මෝරක පොල්ලෙලි පෙහවීම පිණිස කිසිම කොටුවක් සෑදීම හෝ පවත්වාගෙනයාම නොකට යුතුයි.

21. ගම් කොටුවලට, මෝරකට හෝ වැව් අමුණ කණිත්ත යනට අවනිත පාත්‍රය කොටුවක් සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත්කොට යුතුයි.

22. 20 වැනි අතුරු වෘත්තීයවලට නිකුත්කරන සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

මහජන සෞඛ්‍යය සහ භයරූකාර, නොහික්මුණු ලෙස හැසිරීම

23. සෑම කෙනෙකුම නොහොත් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී හෙයින් සිටි යාය නිසක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩුනම් ඒ මායිම දක්වා හෝ තම වේදපල ගුවපවිභූමිත් සියලුම වල් පැලෑටි, ඉතා බහුල ලෙස බෝගන්වා වූ සහිතව බාවකවුගස්කාලන් අදියෙන් හා සියලුම කැලකපල හෝ කුණු රෙඬු හෝ මදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි භාජන ගත වේවායින් තොරවත් තබාගත යුතුයි.

24. කිසිවකු විසින් ගම්කිසි ප්‍රදේශ ස්ථානයක අයිතිකරු ලියවිල්ලක් ප්‍රසිද්ධකිරීම හෝ ගම් අසහස පින්තූරයක් ඇදීම හෝ කිසිම මිනවමින් ප්‍රබන්ධකරනලද ගම් සිංදුවක් නොහොත් කිසිකවක් ගාසනාකිරීම නොහොත් ගබ්දිගතා කීප හෝ මහාජන සහසතාව දූෂණ ව්‍යහැකි මෙන්ම ගම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

25. කිසිවකු විසින් වෙනත් ගම් කෙනෙකුගේ සෞඛ්‍යයට නොහොත් මිදුලකට හල් හෝ කුණකපල පිසි නොකළ යුතුයි.

අන්තර්ගතයක ලෙස නැමි තිබෙන හස්

26. (1) ගම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් හෝ ගසක මිනනම් කොටසක් ගම්කිසි ගොඩනැගිල්ලකට අලාභ පාහියක් සිදුවන හැටිට හෝ සිදුවන්න පුරවිච්චන හැටිට පවත්නාවූ නොහොත් ගම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ ගම්කිසි පොදු මාවතක මහනාගමනය කරන අයගේ අරකාවට හෝ අනතුරු ඵලවියහැකි තත්වයක පවත්නාවූ

කොයිතම විවෘත වුවත් ප්‍රධානතමා විසින් ඒ ගස පිහිටි ඉංග්‍රීසි පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනගම් කොටස බැඳ ගත හැකි කරනට හෝ හපා ඉවත් කර දමනට මනා, නිසා එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට සිදුකළ හැකිය.

(2) මේ අතුරු වෘත්තීයවලට හෝ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමෙන් කර තිබෙන නිමැවුමට එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉඩමකල යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉඩකරනට බැරියයි සිතාසිටි විටකදී නොහොත් ඉෂ්ටකිරීම පෞරුහැරිය විටකදී ප්‍රධානතමා විසින් හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපා පවරනලද ගම් නිලධාරියෙකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන්කරනලද ඉඩමට ඇතුල්වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළ යුතුව තිබුණ කාරක කටයුත්තක් වුවද ඉෂ්ට කළ හැකිවන ගැටළු එසේ කිරීමෙන් දුරන්ට සිදුවූ විටදී එකී අයගෙන් කායී සහාවට එන්ට තිබෙන ගණයක් පරිද්දෙන් අය කරගත හැකිද වන්නේය.

මාවත හා අභිපාරවල්

27. එක් එක් මාවත හෝ අභිපාර මේ මේ ප්‍රදේශය බස්සේ වැව් ගා සුනුසි කිසිදු එහි පලල මෙහෙත්තෙ සුනුසි සිසාද කායී සහාව විසින් නිර්ණය කරගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අභිපාරක්ම සාදා හෝ නැවත සාදා පවත්වා ගෙන යා යුතුයි.

28. (1) ගම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අලුත්වැසියා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙනවිට අරඹකරගත් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණයෙන් තුන් දටසක්වත් කල්හිදීදී මෙන් පසු ඒ කටයුතු සඳහා දිවිමනා කරන තරම්වූ කාලයක් තුළ ගොජනගා විසින් එකී මාවත හෝ අභිපාර පාලිවිකරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතමාට බලය තිබේ.

(2) කායී සහාව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ බන්ජනාවකින් බලපා පවරන තිබෙනවිට, ප්‍රධානතමා විසින් කිසියම් පොදු මාවතක් හෝ අභිපාරක ඕනෑම වේසියක හෝ පසිකතියක අඩික රච්චාගත ගමනාගමනය සීමාකිරීම හෝ නතරකිරීම නිසානුකූල වන්නේය.

(3) ගම්කිසි පොදු මාවතක් නොහොත් අභිපාරක් සම්බන්ධයෙන් (2) වැනි ඡේදය යටතේ සීමාකිරීමක් හෝ තහනම්කිරීමක් පණවා තිබෙනවිට, ප්‍රධානතමා විසින් ඒ තහනම්කිරීම නොහොත් සීමාකිරීම දැන්වෙන දැන්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ ගත භාෂාවලින් පිළියෙල කරවා එකී මාවත නොහොත් අභිපාර පවත්ගැනා ස්ථානයෙන් අවසානවන ස්ථානයෙන් වෙනත් ගම් මාවතක් නොහොත් අභිපාරක් සමඟ සංවිකිලිවන ස්ථානයක් කාවත් පෙහෙන ලෙස ප්‍රදේශය කරවීමට සැලැස්විය යුතුවන්නේය.

(4) කිසිවකු විසින් (3) වැනි ඡේදය යටතේ ප්‍රදේශය කර තිබෙන ගම් දැන්වීමක නියමයන් උල්ලංචනය නොකට යුතුයි.

29. ඒ සඳහා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලපා පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

(1) සාදා නිමවන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ ගම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ගාමි නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනා කරන සියලුම වැඩකරයින්, කරන්න, සතුන් හා උපකරණ ඇතිව උද් 70ත් සවස 50ත් අතර කාලය තුළ ඒ මාවත හෝ අභිපාර සංවිකිලියන්වූ ගම් කණිත්තයක් කිරීම පිණිස ඇතුල්වීමද;

(2) ඒ කණිත්තය කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණකපල හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරඹුණකොට ඇත්තාවූ මාවතක් හෝ අභිපාරක් ගාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට විසි කිරීමද;

(3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරඹුණ කොට තිබෙන ගම් පොදු මාවතක් හෝ අභිපාරක් සංවිකිලියන්වූ ගම් කණිත්තයක් කරගෙන ගත කාලය තුළදී ඒ කණිත්තය කරගෙන ගෑම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම හරහා කිසියම් නාවකාලික පාරක් සෑදීමද;

(4) ගම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් හෝ ආරකාකිරීම් පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත්වැසියාකිරීම් පිණිස හෝ සෑදීම පිණිස ගම්කිසි කාණු, දිය අලුල් හෝ බෝක්කු සෑදීමක්, අලුත්වැසියා කිරීමක් හෝ ලැබී කිරීමක් අවශ්‍ය වන්නේනම් මේ කිරීමට ඕනෑම ඉඩම කට ඇතුල්වීමද; සිසානුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණකසල හා වෙනත් ද්‍රව්‍ය නිසිකාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි. (3) වැනි ඡේදයේ සඳහන් කරනලද කාමකාලික භාර යම්කිසි ගොඩනැගිල්ලක් නිධන ඉඩමකට හෝ කොටුකර නිධන ඉඩමකට හෝ මිදුලකට උඩින් සෑදිය යුතු නැත.

30. කිසිවකු විසින්—

(a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, අලාභකිරීම, අවහිරකිරීම, බලෙන් අල්ලා ගැනීම හෝ වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ

(b) කාංචි සහායවී අවසරය පිට මිස හැත්තම් එසේ තනා අවසන්කරනලද හෝ තනාගෙනයන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අභිපාරකක් වෙත අනකට හැරවීම; හෝ නොකළ යුතුයි.

31. (1) කුඹුරු මැදින් වැටී නිධන යම්කිසි පොදු අභිපාරක සිරින් පරිදි එහි නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු නිමයන්ගේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) එබඳු කිසිම අභිපාරක ඊට සිරින් පරිදි වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවීමට හෝ කිසිවකු විසින් කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

සුදුකෙළීම

32. (a) කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුදුමිලින් හෝ කඩදාසිවලින් සුදුකෙළීම හෝ මුදල් බිඳුණුමෙන් කිසිම ක්‍රිඩාමික් කිරීම, හෝ වෙනත් බිඳුණු ඇල්ලුම්වලට සහභාගී වීම හෝ නොකළ යුතුයි.

(b) කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන, හෝ තමා භාරයේ තිබෙන ගෙයක, දේපලක, ඕරුවක, පාරුවක, හෝ රථවාහනයක දුදුමිලින් හෝ කඩදාසිවලින් සුදුකෙළීමට හෝ මුදල් බිඳුණුමෙන් කිසිම ක්‍රිඩාවක් කිරීමට හෝ ඉබ්දිය යුතු නැත.

කුකුළන් පොර කෙටවීම

33. කිසිවකු විසින් පොර කෙටවීමට කුකුළන් පුරුදුකිරීම හෝ ඒම ප්‍රදේශය තුළ මොනම ස්භාගයකවත් කුකුළු පොර කෙටවීමෙහි යෙදීම හෝ නොකළ යුතුයි.

තරඟයට කරත්ත විසිදුවීම

34. කිසිවකු විසින් ප්‍රසිඛ මාවතක හෝ අභිපාරක කරත්ත රේස් දුවවීමෙහි නොයෙදිය යුතුයි.

අපරීත අභාර පාන

35. කිසිවකු විසින් අපරීතවූ නොහොත් මනුෂ්‍ය අභාරයට නුසුදුසු කිසිම අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳුමට තැබීම නොහොත් ඉදිරිපත්කිරීම නොකළ යුතුයි.

36. වෙළඳුම පිණිස තබා තිබෙන්නාවූ නොහොත් ඉදිරිපත් කොට තිබෙන්නාවූ මිනුම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය අභාරයට නුසුදුසු බව හෝ අපරීත බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් යම් අයකු විසින් හෝ එබඳු අභාර ද්‍රව්‍යය හෝ බීම වැනි අල්ලා තහනම්කිරීම නීත්‍යානුකූලය.

37. සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා නොවූ වෙනත් යම් නිලධාරියකු හෝ අයකු විසින් 36 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරන විට, බහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම්කළේ යම් කෙනෙකු හා රේ කිසියදිද බහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, එය වැසෙනහේ සිල් තබා අර්ධව ඒ සැම්පලය සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරී තුමා නොහොත් වෙනත් යම් අයකු වෙත වෛද්‍ය නිලධාරීතුමා ඉදිරියේ පෙන්වීමකළ යුතුයි.

38. 36 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ යම් අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබන විට, එකී ද්‍රව්‍ය තහනම්කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල් තබා තමාට මිනුම් කිරීමට අල්ලා ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍ය විනාශකර දැමීමට නොහොත් එය වෙළඳුම පිණිස තැබීමට නැතහොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රදානයට ගැනීමට වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ අභාර ද්‍රව්‍යය නොහොත් බීම අපරීත නොවේ යන කියා නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කියා

39. 36 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරීතුමා හෝ 37 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අභාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත්කර තිබෙන වෛද්‍ය නිලධාරීතුමා හෝ එකී ද්‍රව්‍යය අපරීත කියා නොහොත් මනුෂ්‍යභාරයට නුසුදුසු කියා සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍ය විනාශකර දැමීමට නොහොත් එය වෙළඳුම පිණිස තැබීමට නැතහොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රදානයට ගැනීමට වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ අභාර ද්‍රව්‍යය නොහොත් බීම අපරීත නොවේ යන කියා නොහොත් මනුෂ්‍යභාරයට සුදුසු කියා

වෛද්‍ය නිලධාරීතුමා සහතිකකරනොත්, තහනම්කරනු ලැබූ එබඳු අභාර ද්‍රව්‍යය නොහොත් බීම වැනි අයිතියකාරයාට අපහරණය යුතුයි.

40. ස්වාභාවික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලීයාමෙන් හෝ සර්පයකු විසින් දෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බිල්ලකු විසින් සපාකකු ලැබීමෙන් හෝ මලාඩු නොහොත් වගාමාගෙකු විසින් මරණ ලැබූවාට සහකුගේ වස් විකිණීම හෝ වෙළඳුමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

කිරි පවිච්චි හා කිරි විකිණීම

41. (1) කිසිවකු විසින්—

(a) 42 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර දරන්නකු හෝ 55 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළඳුමකු; හෝ

(b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ 61 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලැබූ සලකාගැනීමේ කාර්යාලයක් දරන්නකු; හෝ

මින්හේ නම් මිස හැත්තම් ගම් ප්‍රදේශය තුළ නිපදවනලද කිරි කිසිම විටෙක ඒ ප්‍රදේශය තුළ විකිණීමට නැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙන ගොස්දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) 63 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ කාර්යාලයක් නිකුත්කරනු ලැබූ ලියාපදිංචිකරු කිරි බෙදා හරින්නකු මින්හේ නම් මිස හැත්තම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම විටෙක ඒ ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි විකිණීමට නැබීම, විකිණීම, විකිණීමට ඉදිරිපත්කිරීම, ගෙන ගොස් දීම, ඇවිද විකිණීම හෝ වෙළඳුමට ගෙනයාම හෝ නොකළ යුතුයි.

42. ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස හැත්තම් කිසිවකු විසින් ඊටදෙනුත් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිච්චියක් පවත්වාගෙන යායුතු නැත.

43. බලපත්‍රය නිකුත්කරනු ලැබීමට ධූර්වකරන ස්භාගය පහත දැක්වෙන නියමයන්ට එකඟව තිබෙනොත් මිස හැත්තම් කිසිවකුට එළඳෙනුත් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පවිච්චියක් තබාගැනීම සඳහා බලපත්‍රයක් නිකුත්කරනු නොලැබේ.

(1) ඒ භූමිභාගයේ ගවයන් නතරකිරීමට අදහස්කරන සෑම ගොඩනැගිල්ලක් හෝ ඔවුන්ගේ—

(a) ගබඩාල්, ගල්, කබොක් හෝ ලියෙන් සාදා තිබිය යුතුයි;

(b) එහි බිත්තිවලත්, කැලුම්වලත් සුදුසුකම හා තිබිය යුතුයි;

(c) කල් පවතින ද්‍රව්‍යයකින් සාදනලද වහලක් ඇතුළු තිබිය යුතුයි;

(d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති ධකාන්ක්‍රීවලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගබඩාල් හෝ ගල් අල්ලා තිබිය යුතුයි;

(e) මුහු, සේදියන වතුර, හා වෙනත් කුණු වතුර වසනලද භාජන එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළුව ගලා යෑමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති ධකාන්ක්‍රීවලින් හෝ ගල්කාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගබඩාල් අතුරුනලද කාණු ඇතුළු තිබිය යුතුයි;

(f) කිරි පවිච්චියේ කඩාගැනීමට අදහස්කරන එලදෙනුත්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එලදෙනකුට අඩුගණනේ දිගින් අඩු කොට පලලින් අභි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අභිභාරයකට වාතාවරණ ඉඩ පහසුකම් බැගින්ද ඇතුළු තිබිය යුතුයි.

(2) කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස්කරන ගොඩනැගිල්ල හෝ ඔවුන්—

(a) හරක්මඩුවේ සිට නොහොත් වෙනත් ගොඩනැගිල්ලේ සිට අභි විසිපහකට අඩුනොවූ දුරකින් හා යම්කිසි වැසිකිලිපහක සිට වැසිකිලි වළක සිම, අලු වළක සිට, සදකාලික පෝරගොඩක සිට හෝ පොළුව යට තනන ලද ආනාවරණ කාණුවක සිට අභි එකසියයකට අඩුනැති දුරකින්ද පිටිටා තිබිය යුතුයි;

(b) ගල්, ගබඩාල් හෝ කඩුක්ගල්වලින් සාදා කපලොරුකොට ඇතුළු සුදුසුකම ගානලද උසින් අභි හතකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;

(c) එලිමහනට හෙරු නිධනලෙස අඩුගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;

(d) සිමෙන්ති දමනලද බිමක් හා වටකුරුකරනලද බිත්ති මුඵ (බිත්ති පොළුවට සටහන්වන ස්භාගද) ඇතුළු තිබිය යුතුයි;

(e) ඇතුළු දුච්චි වැටීම වළක්වාලීමට හැකි සුලභවිද්ද හෙල් සායම් කරනලද ලැම්බලින් සාදනලද සිලිමක් ඇතුළු තිබිය යුතුයි;

- (f) පොළොව මිටිට මේ සිට අඩුගණනේ අභි ගයක්වත් උසින් පිහිටි වහල්පල ඇතුළු කිසිදු ගුණයි;
- (g) අඩුගණනේ ජනේලයක් හා දොරකද, බිම වැඩි ප්‍රමාණයෙන් පහලොවෙන් එක පංගුවකට අඩුතොවන ජනේල වැඩි ප්‍රමාණයක්ද, එක් එක් ජනේලය හා දොර මැස්සන්ට ඇතුළුවීම නොහැකි ලෙස දැල්වලින් ආවරණය කරනලද්දමු හා අඩුගණනේ එක දොරකට ප්‍රතිවිරුද්ධව පිහිටුවන ලද්දකට ජනේලයකද ඇතුළු කිසිදු ගුණයි;
- (h) කිරිගරුඬ, ගල්ලෑලි, තුන්තනාගම් හෝ ප්‍රධානතමා මිසින් පිළිගත් දියසිරුම් නොපෙරෙන ස්වභාවයකින් යුත් වෙනම ප්‍රවෘත්තියක් සහ වෙනත් ආවරණය කරනලද මේසයකද, ශුච්‍යවිත්‍රවි තබාගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල තැබීමට සුදුසු රක්කයක්ද ඇතුළු කිසිදු ගුණයි.

44. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් ඒ ස්භාගයෙන් පිටත කාරුවන් පෙනෙන තැනක "Licensed Dairy" (බලපත්‍රලත් කිරි පරිච්ඡේද) යන වචනත් එහි සිංහල හා දෙමළ අනුවාදත් පැහැදිලි ලෙස අදිනලද ලෑල්ලක් සවිකර තැබිය යුතුයි.

45. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් කිරිපරිච්ඡේද රක්‍ෂාවේ නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලට අඩංගු ලැයිස්තුවක් හා තමා කිරි සපයන සියලුම අය වලුන්ගේ නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලට සඳහන් ලේඛනයක්ද මනාම වෙලාවක පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි කිරි පරිච්ඡේද කඩාගත යුතුයි.

46. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින්—

- (a) අවුරුද්දකට දොරකද පුනි හා දොරකද යන මාසවල දීන් ප්‍රධානතමා මිසින් ලියවිල්ලකින් නිශ්චය කරනු ලබන වෙනත් යම් කාරුච්ච්‍යවලටදීන් කිරි පරිච්ඡේද කොටසක් කොට ඇති සෑම කාරුච්ච්‍යම බිත්තිවල සුදුසුකම ගැනීමටත් එහි ලි වැඩි සබන් හා උණුවනුරෙන් සේදීමටද;
- (b) බිම හා කිරි කාමරයේ තබා ඇති මේසයේ උඩ තම්බුම් සෑම දවසකට එක වරක් බැගින්වත් සේදීමටද;
- (c) කිරි පරිච්ඡේද සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුන් ශුච්‍යවිත්‍රව හා මනා තත්ත්වයක තබාගැනීමටද;
- (d) අඩු ගණනේ දවසකට එක වරක් බැගින්වත් සියලුම ගොම, සුණුකපු, මුත්‍ර හා සේදියන වතුර කිරි පරිච්ඡේදයේ ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන යට පරිදිදෙකින් කිරි පරිච්ඡේදයේ සුදුසු තරම් ආකාරයට ගෙනගොස් සුදුසුකම කිරීමටද;
- (e) තණකොළ පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණට ඇතුළුවීම නොහැකි සුදුසු ආපනයක කැපත් කරවීමටද;
- (f) කිරි පරිච්ඡේද පාමිවිකරන නොහොත් ඊට අයති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටද;

අවශ්‍ය සියලුම විධිවිධාන යෙදිය යුතුය.

47. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින්—

- (a) ඉතා හොඳට ශුච්‍යවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි මත්කිරීමට;
- (b) විදුරුවලින්, පිහන් මැටිවලින්, බපදමාපු මැටිවලින්, බෙලෙක්වලින් හෝ ඇනමල් හෝ තුන්තනාගම් ගානලද යකඩවලින් සාදනලද භාජනයකට මිස වෙනත් මොනම භාජනයකටවත් කිරි මත්කොට තැබීමට;
- (c) කිරි සබ්බාකර තැබීමට පාමිවිකරන මොනම භාජනයක් වත් කිරි කාමරයෙන් පිටත වෙන මොනම තැනකවත් තැබීමට;
- (d) කිරිදෙමන මේලාව එක්කම ඊට මත්කොත් එලදෙනගේ මුරුල්ල හා කනපුටු හොඳට ශුච්‍යවිත්‍ර කොට පිරිසිදු කොන් රෙද්දකින් පිසදමන ලද්දේ, කිරිදෙමන අයගේ අත් හොඳට සේද පිරිසිදුකරන ලද්දේ කිබෙතොත් මිස නැත්නම් කිසිම එලදෙනකුගෙන් කිරිදෙමීමට;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයෙන් පිටත කිසිම තැනක තැබීමට; හෝ
- (f) කිසිම සතුට නොහොත් කුරුල්ලකුට මොනම කාරණයක් සඳහා වත් කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි නතරවී සිටීමට; හෝ සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

48. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් කිරි පරිච්ඡේද කටයුතු සඳහා සැපයිය යුත් ප්‍රධානතමා මිසින් අනුමතකරනලද්දකට ජලසම්පාදන ක්‍රමයකින් ලබාගත් ජලය පමණකි.

49. (1) කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් කිරි පරිච්ඡේද ක්‍රම පාමිවිකරන කිසිම කාරණයක්, වෙබරු භාජනයක්, වෙබරු සාදන ගත්තුයක්, යොදාගත් ඉවත්කරන ගත්තුයක් හෝ වෙන උපකරණයක් කිරි පරිච්ඡේද කටයුතුවලින් බාහිරව වෙනත් කටයුත්තක් සඳහා යොදවීමට ඉඩ නොදෙන යුතුවත් හැර, එබඳු එක් එක් භාජනය, වෙබරු සාදන භාජනය, යොදාගත් ඉවත්කරන ගත්තුයක් හෝ වෙනත් උපකරණයක් එය පාමිවිකරන එක් එක් වාරයෙන් පසුව පසුබුට ඇල්වනුරෙන්ද, දෙවනුව උණුවනුරෙන්ද හා සෝබාවලින්ද, ශුච්‍යවිත්‍ර වශයෙන් උණුකොට නිවනලද වනුරෙන්ද සේදිය යුතුයි.

(2) කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් එහි භාජන හා කිරි පරිච්ඡේද ප්‍රයෝජනයට ගන්නා ද්‍රව්‍ය ශුච්‍යවිත්‍ර කිරීමට ගනු ලබන මුද්‍රා සුදු පාමිවිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව මිනාඩි දහයක් තැබීමට කළ යුතුයි.

50. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් කිරි පරිච්ඡේද කිබෙන කිරි මත්කොට ඇති සෑම භාජනයක්ම පිරිසිදු වැස්සෙකින් හෝ පිහන්කින් සුදුසු පරිදි ආරක්‍ෂාකරවා කිරි එයා මෙහා ගෙන යාමේදී එය නරක්වීමට වැළැක්වීමට සියලු විධිවිධාන යෙදිය යුතුයි.

51. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් කිරි ගබඩාකර තැබීමේ හා පිලියෙලකිරීමේ කටයුත්තකින් බාහිරව මොනම කටයුත්තක් සඳහා වත් කිරි කාමරය පාමිවිකරීම නොහොත් ඊට ඉඩදීම නොකළ යුතුයි.

52. බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ යම් රෝගයකින් පෙළුන්නාවූ හෝ ලගදී පෙරිනාවූ හෝ එබඳු රෝගයකින් පෙළුන කෙනෙකුට ලගදී සාන්තකිරීමේ යෙදීමට කිරි කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවක් පසුවනතුරු කිරි පරිච්ඡේද හෝ කිරි කාමරයට ඇතුළුවීමට හෝ එහි කිරි පිලියෙල කිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීමට හෝ කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් හෝ කිරි පරිච්ඡේද හෝ කිරි කාමරයක් භාරව සිටින කිසිම අයකු මිසින් ඉඩ නොදිය යුතුයි.

53. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින්, කිරි පරිච්ඡේද රක්‍ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, වසංගත රෝගයක් හෝ යම් රෝගයක්, හදිසකුණෙන් හෝ ඒ පිලිබදව යම් සැකයක් ඇති වුවහොත් ඒ වග වහාම ප්‍රධාන තමා වෙත දැනුම්දිය යුතු වන්නේය.

54. කිරි පරිච්ඡේද බලපත්‍රකාරයා මිසින් සායරෝගයෙන්, දරුණු ලෙස මුරුල්ල දැවීලෙන් කුර හා කට රෝගයෙන්, ඇත්තුකස් නම් ගම් වසංගත රෝගයෙන් හෝ මුරුල්ලේ සෑදෙන "ඇක්ටිනොමිකෝසිස්" නම් රෝගයෙන් පෙළුන යම් එලදෙනකුගෙන් ලබාගත් කිරි විකිණීම නොහොත් විකිණීමට ඉඩදීම හෝ සැලැස්වීම, හෝ මනුෂ්‍ය ආහාරයක් වශයෙන් විකිණීමට අදහස්කරන යම් කිරිකට එබඳු කිරි එකතු කිරීම නොහොත් එකතුකරවීම හෝ ඊට ඉඩදීම හෝ නොකට යුතුයි.

55. ප්‍රධානතමා මිසින් අවුරුද්දපතා සෑම බලපත්‍රලත් කිරි පරිච්ඡේදකම අයිතිකාරයා වෙත බහු ගවනේ රක්‍ෂාවේ නියුක්ත එක් එක් කිරි වෙළෙන්දා වෙතුව වත් ඒ අගයෙන් නම් හා මාපට ඇඟිල්ලේ සලකුණත් බලපත්‍රකාරයාගේ ජමත් කිරි පරිච්ඡේද ලියාපදිංචිකිරීමේ අයිතියක් අඩංගු ලියාපදිංචිකිරීමේ කාරුච්ච්‍යකට බැගින් කිතුන්කළ යුතුයි. ප්‍රධානතමා මිසින් බලපත්‍රකාරයා වෙත දැනුම් දිය යුතු මිසින් ඒ අග පරීක්ෂාකර කාරුච්ච්‍ය ලැබ බහු බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ යම් රෝගයකින් නොපෙළුන්නකු යයි සහතික කරනු ලබන තුරු එබඳු ලියාපදිංචිකිරීමේ කාරුච්ච්‍යක කී නිකරනු නොලැබේ. එබඳු ලියාපදිංචිකිරීමේ කාරුච්ච්‍යක වෙන කෙනෙකුට පැවරිය නොහැකිය.

56. (1) ප්‍රධානතමා මිසින් හෝ ප්‍රධානතමා මිසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද මනාම නිලධාරියකු මිසින් මනාම කිරි පරිච්ඡේද බලපත්‍රකාරයකු ගත් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකුගෙන් ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකු ගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දකුගෙන් හෝ එයට නියම මුදල ගෙවා විග්‍රහකර මැලීම පිණිස කිරි සැමපලයක් මනාම මේලාවක මුල්ලා ඊට මැටිගෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිසිම කිරි පරිච්ඡේද බලපත්‍රකාරයකු මිසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දකු මිසින් ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නකු මිසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකු මිසින් නිකරනු ලැබූ කිරි වෙළෙන්දකුගේ (1) වැනි දෙන ගවනේ කාරනලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යු යි.

57. එක එක එලදෙනකුගෙන් ලත් කිරි විකිණීමට හෝ වෙළඳුම පිණිස ඉදිරිපත්කිරීමට කැමති සෑම අයකු විසින්ම තමා ලියාපදිංචිකරනු කිරි සපයන්නා වශයෙන් කාරුච්ච්‍ය සහායේ පොත්වල සවසන් කරවාගත යුතුයි.

58. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපා පවරනලද වෛද්‍ය නිලධාරියකු විසින් එලදෙන, සෞභාග්‍ය හා උපකරණ පරීක්ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අය කිරී සපයන්නකු වශයෙන් ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේප කරන හැකිය.

59. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී සපයන්නකු විසින්ම—

(a) ගවඥ, පළි පාවිච්චිකරණ උපකරණ හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට; හා

(b) එලදෙනුන්ගේ කිරී දෙවන අග හා කිරී බෙදාහරින්නන් කිරීගේ අග විමටද;

අවශ්‍ය සියලු පිරිසිදුවන යෙදවීමට වග බලාගත යුතුයි.

60. ලියාපදිංචිකරනු ලැබූ කිරී සපයන්නකු විසින් කිරී දෙවන වේලාවට එක්කම ඊට හේතුවෙන් එලදෙනගේ බුරුල්ල හා කනපුටු හොඳට ගුඩාපවිත්‍රකොට පිරිසිදු කෙන රෙද්දකින් පිරිසිදු ලද්දකින් කිරී දෙවන අගයේ අග් හොඳට සෝදා පිරිසිදු කරන ලද්දකින් කිරී දෙවන අග් හා නැත්නම් තමාට අයිති එලදෙනගේ කිරී දෙවනට සැලැස්වීම හෝ ඉබ්දීම නොකළ යුතුයි.

61. ලියාපදිංචිකරනු ලැබූ කිරී සපයන්නකු විසින් ඉල්ලීමකොට ප්‍රධානතුමාගෙන් නොමිලයේ ලබාගත් හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිරීවකු විසින් ලියාපදිංචි කළ කිරී සපයන්නකු වෙනුවෙන් කිරී බෙදාහරින යුතු නැත.

62. (1) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී සපයන්නකු විසින්ම—

(a) සබ්බද ද්‍රව්‍යයකින් සාදන ලද්දකුද;

(b) සුදුසු වූවකු, පිටත් හෝ ඇබ් සපයා ඇත්තාද;

(c) දිනපතා පැහැන වතුරෙන් සේදීම හැකිකාදුද, භාජනවල කිරී එකතුකිරීමට, රැස්කිරීමට හා දොහැරීමට සැලැස් විය යුතුයි.

(2) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී සපයන්නකු විසින්ම කිරී එකතුකිරීමට, රැස්කර තැබීමට හෝ බෙදාහරිමට පාවිච්චිකරන සෑම භාජනයකම එකී භාජනය පාවිච්චිකරනු ලබන එක් එක් වරයෙන් පසුව පළමුකොට ඇල්වතුරෙන්ද, දෙවනුව උණ වතුරෙන් හා හෝබාවලින්ද අමිසාන වශයෙන් උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

63. (1) ගම් ප්‍රදේශය ඇතුළත ගම් ස්ථානයක තබා, ඒ ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරී විකිණීමට බලාපොරොත්තු වන සෑම අයකු විසින්ම, කිරී බෙදාහරින්නකු වශයෙන් තමා කාසි සහායේ පොත්වල ලියාපදිංචිකරවා ගතයුතුයි.

(2) එබඳු ලියාපදිංචිකිරීමක් සඳහා කිසිදු ගාස්තුවක් හෝ මුදලක් අයකරනු නොලැබේ.

64. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී බෙදාහරින්නකු විසින්ම ඒ බෙදා හරින්නා යටතේ කිරී විකිණීම හෝ ගෙනගොස් භාරදීම සඳහා රකායේ සොදාගෙන නිබන එක් එක් කිරී වෙළෙන්දාවනුවෙන් ප්‍රධානතුමාට හා අවුරුදුපතා ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍ර නිකුත් කරවාගත යුතුයි.

65. (1) කිරී නිපදවනු ලබන කිරීපවිටි පිහිටා ඇති ප්‍රදේශයෙහි විසිදු ප්‍රකාර සංඝාපිත ප්‍රදේශයකාරී සහාය වී ප්‍රධානතුමා විසින් 63 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ කිරීපවිටි පරීක්ෂාකර බැලීමෙන් පසුව ගම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරී බෙදා හරින්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට ක්‍රමලේඛය සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචි කිරීමට ක්‍රමලේඛය ප්‍රකාශකරන හැකිය.

(2) ගම් බෝවෙන රෝගයකින්, ව්‍යංග්‍ය රෝගයකින් හෝ සම රෝගයකින් තොරව සිටින්නේය කියා ප්‍රධානතුමා විසින් බලපා පවරනලද වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්ෂාකර බලා සහතික කරනු ලබන 64 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමාට ගම් කිරී වෙළෙන්දකුට ලියාපදිංචිකිරීමේ කාඩ්පතක් නිකුත්කිරීමද එලදෙනම ප්‍රතික්ෂේපකළ හැකිය.

66. 64 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන සෑම ලියාපදිංචිකිරීමේ කාඩ්පතකම පහත සඳහන් කරුණු අඩංගුවිය යුතුයි:—

(a) කාඩ්පතේ නම හා ලියාපදිංචිකිරීමේ අංකය;

(b) වෙළෙන්දාගේ නම හා බහුතර මහජන ඇතිල්ලේ සලකුණ.

67. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරී වෙළෙන්දකු විසින් හා මේ අනුරූ ව්‍යවස්ථා යටතේ හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් නිකුත් කරනු ලැබ සිටින සෑම අයකු විසින්ම කිරී විකිණීමට තමානිට; විකිණීමට ඉදිරිපත්කිරීමදී, හෝ විකිණීම සඳහා කිරී ගොස් භාරදෙනවිට; නොහොත් විකුණන විට හෝ ඇමිදීමේ කිරී විකුණනවිට, ලියාපදිංචිකිරීමේ කාඩ්පතක තමා ලග තබාගත යුතු වන්නේ හැර ප්‍රධානතුමා විසින් ඒ සඳහා ලියවිල්ලකින් විසිදු පරිදි බලපා පවර ඇති ඕනෑම නිලධාරියකු විසින් එය පෙන්කුම් කරන්නට ඕනෑම කියා ඉල්ලා සිටිය විට එය ඉදිරිපත්කළ යුතු වන්නේය.

68. කිරීවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

(a) "Skimmed Milk" ගත ඉංග්‍රීසි පදය හා එහි සිංහල හා දෙමළ අනුචාරක ලියනලද ලේඛනයක් පට අලවා ඇති භාජනයක වත්කරනු ලැබ, විකුණන අවස්ථාවේදී එය ගොදා ඉවත්කරනලද කරී සතුවත් ප්‍රකාශකරනු ලැබූ නිබන්දා මිස නැත්නම් ගොදා ඉවත්කරන ලද කිරී; හෝ

(b) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් මිශ්‍ර කරන ලද්දකු කිරී; හෝ

(c) දිගපිටම නොපවත්නා සුළු සමීකිසි සබ්බද ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවශනලද කවිල් ඇති බෝතලවල දමනලද කිරී;

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ විකිණීම සඳහා ගෙනගොස් භාරදීම හෝ විකිණීම හෝ ඇමිදීම විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් හෝ හෝ කෝපි හෝ දන් කඩසක ඒ ස්ථානයේදීම පාවිච්චිකිරීම පිණිස හෝ, කෝපි නොහොත් කොකෝවා සමග මිශ්‍රකරනලද කිරී මේ අනුරූ ව්‍යවස්ථා සඳහා මිශ්‍රකිරීමක වශයෙන් සලකනු නොලැබේ.

69. බලපත්‍රකාරයා විසින් කිරී පවිටි හා කිරී වෙළඳු පිලිබදවු මේ අනුරූ ව්‍යවස්ථාවල සිංහල පිට පතක්ද, බලපත්‍රය; රුදුකොට කිරී පවිටි සතු කාටත් පෙහෙන ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

ගම්බදු, ගාල් හා නැවතුම්පලවල්

70. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිරීවකු විසින් මහාස්ථානයේ ප්‍රයෝජනය සඳහා ගවඥවක්, ගාලක් හෝ නැවතුම්පලක් පිහිටුවාගෙන සාම හෝ පවිටිව්‍යාගෙන යාම නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 76 වැනි අනුරූ ව්‍යවස්ථාව යටතේ අවලංගු කරනු නොලැබුවහොත් එය සකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චයවෙහිදට අවශ්‍ය වන්නේය.

71. ගම්බදුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගම්බදුවේ, ගාලේ හෝ නැවතුම්පලේ අයිතිකු හැකි ගාස්තුවල සටහනක් සිංහලෙන් ලියවා ගම්බදුවේ, ගාලේ හෝ නැවතුම්පලේ කාටත් පෙහෙන ස්ථානයක ප්‍රදේශය කරවීමට සැලැස්විය යුතුයි.

72. ගම්බදුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

(a) ගම්බදුවේ, ගාලේ හෝ නැවතුම්පලේ භූමිභාගය නොබා සම්පන්න තත්ත්වයක තබාගත යුතු වන්නේ;

(b) ගම්බදුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ නොමනා ගැසිරීමක් හෝ ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

73. සෑම ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍රකාරයා විසින් එහි කරත්ත නතරකර තැබීම සඳහා විශේෂ ඉඩම් කැබල්ලක් සපයා තිබිය යුතුයි.

74. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් කිරී පරිදි බලපා පවරනලද ඕනෑම අයකු විසින් සෑම සුදුසු වේලාව දීම ඕනෑම ගම්බදුවකට, ගාලකට හෝ නැවතුම්පලකට ඇල්ව පරීක්ෂාකර බැලීම නිත්‍යනුකූල වන්නේය. නවද බලපත්‍ර කාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් බහුට අවශ්‍ය සියලුම අධාර දිය යුතුයි.

75. ගම්බදු ගත රෝගයක් පවත්නා කාලයකදී මහජනයාගේ සීන පිණිස ගම් බලපත්‍රයක් තහනම්කිරීම අවශ්‍යවන්නේ නම් ප්‍රධානතුමා විසින් ගම්බදුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහාම ඕනෑම බලපත්‍රයක් යම්කිසි කාලසීමාවකට අවලංගු කිරීම නිත්‍යනුකූල වන්නේය.

76. ඕනෑම බලපත්‍රකාරයකු ගම්බදු, ගාල් හා නැවතුම් පලවල් සබ්බදු මේ අනුරූ ව්‍යවස්ථාවලින් ගෙස් කඩකිරීම හා නොබෙහි වරට හෝ ඊට පසු වාරයක ගම්බදු උසාවියක් මගින් වරදකරයාකරනු ලැබුවහොත් ඒ උසාවියෙන් නියමකරන ලබන වෙනත් ගම්බදුවකට අමතර වශයෙන් බහුතර බලපත්‍රය අවලංගුකිරීමද නිත්‍යනුකූල වන්නේය. නමුදු එසේ අවලංගු කිරීම නිසා මොනම ඇඟහෙන්නවත් අයකර ගැනීමට බලපත්‍ර කාරයාට අයිතිවාසිකමක් නැත.

රථවාහන හා සතුන් පිලිබද බද්ද

77. (1) අභ්‍යුපතෙන් 47 වැනි වගන්තිය යටතේ අයකරනු ලබන රථවාහන හා සතුන් පිලිබද බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ ගම්බදු රථවාහනයක් හෝ සතුකු අයිතිව හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම මිට යාකොට ඇති පළමුවන උප ලේඛනයේ A පෙර්ට්මේස් ප්‍රකාර විහාර උප ලේඛනයක් ප්‍රධානතුමාට සැපයිය යුතුයි. මේ පෙර්ට්මේස් සහා කාසිලයෙන් ලබාගත හැකිය.



(2) අඥපනතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින්, 1950 වර්ෂය වෙනුවෙන්, ඒ උපලේඛනය සමුදානකොට 11:50 හේ පුනි මස 3 වැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතුමා වෙත යැවිය යුතුය. ඊට පසු හෝ පසු අවුරුද්දක් වෙනුවෙන් එකී අයගෙන් එබඳු උපලේඛනයක් අවශ්‍ය නැත.

78. අඥපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, 77 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවාට සෑම අයෙක්ම, කලින් දැනුම්දෙනු ලැබීමක් නැතුව,

(a) ඒ උප ලේඛනයේ සඳහන් රථවාහන හා සතුන් සඳහා වූ බද්ද 1950 සහ අවුරුද්ද වෙනුවෙන් 1950 හේ අගෝස්තු මස 31 වැනිදා මැද ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙති; තවද

(b) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උපලේඛනයේ සඳහන් කරන ලදුව, එකී වර්ෂයේ දවස් තිහකට වැඩි කාලයක් තමාට අයිතිව හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ එකී රථවාහන හා සතුන් සඳහා වූ බද්ද, එකී එක් එක් අවුරුද්දේ මාර්තු මස පස්වනවැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත්වෙති.

79. (1) 77 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයුවාට පසු ගම්පහවතු විසින් ඒ උපලේඛනයේ සඳහන් නොකරන ලද්දවූද අඥපනත යටතේ බද්දට යටත්ව ද ගම් රථ වාහනයක් හෝ සතුකු අත්පත්කරගෙන, කඩාගෙන හෝ පාවිච්චිවීමට ගෙන තිබෙන නම් එක්කෝ ඉහතින් සඳහන් අතුරු ව්‍යවස්ථා යටතේ ගම් උපලේඛනයක් සපයා නැත්තාවූ ගම් කිසිවකු විසින් එකී බද්දට යටත්ව ගම් රථවාහනයක් හෝ සතුකු පළමුවන වරට අත්පත්කරගෙන, කඩාගෙන හෝ පාවිච්චිවීමට ගෙන තිබෙන නම් එවිට ඒ අය විසින් එබඳු ගම් රථ වාහනයක් හෝ සතුකු අත්පත්කරගැනීමේ හෝ කඩාගැනීමට නොහොත් පාවිච්චිකිරීමට පටන්ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී මීට යාකොට ඇති පළමුවැනි උප ලේඛනයේ සඳහන් A පෙරමයේ ප්‍රකාරයට ලියවිලිකිත් වූ දුන්විමකින් එසේ අත්පත්කර ගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුය.

(2) අඥපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව, මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදයේ සඳහන් ලියවිලිකිත් වූ ලේඛන සැපයුවාට සෑම අයෙක්ම, එකී ලේඛනය සැපයූ අවුරුද්ද වෙනුවෙන් ඊට පසු සෑම අවුරුද්දක් වෙනුවෙන්ද එකී ලේඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතිව හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ රථවාහන හා සතුන් සඳහා වූ බද්ද, ඒ සඳහා ප්‍රධාන තුමා විසින් තමාට දැනුම්දෙනු ලබන ගම් කාරයින්ට අදාළ නඩු ගෙවීමට බැඳී සිටියි.

80. (1) 77 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 79 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිකිත් වූ ලේඛනය හෝ සැපයුවාට පසු, ඒ උප ලේඛනයට ඇතුළත් කළාවූ හෝ ලේඛනයේ සඳහන් කළාවූ හෝ ගම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කරගත් වූ බද්ද ගෙවීමට බැඳීමෙන් තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නන් අපවල් අපවල් හේතූන් කියා යැයි දැක්වෙන ලියවිලිකිත් වූ දුන්විමක් වහාම ප්‍රධාන තුමා වෙත යැවිය යුතුය.

(2) 77 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 79 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිලිකිත් වූ ලේඛනය හෝ සැපයුවාට පසු ඒ රථවාහනය හෝ සතුකු කඩාගැනීම හෝ පාවිච්චිකිරීම නතරකළාට නොහොත් ඒ දිනට අදාළ අදාළ වාසිකම් අත්පත්කරගත් සෑම අයකු විසින්ම ලියවිලිකිත් වූ දුන්විමකින්, තමා ඒ සතුකු ගම් රථවාහනය කඩාගැනීම හෝ පාවිච්චිකිරීම නතරකළ බව නොහොත් ඒ ගැන අයිතිවාසිකම් අත්පත් වූ විෂයට ප්‍රධානතුමා වෙත දැනුම්දිය යුතුය.

81. ගම් කිසිවකු විසින් ගම් රථවාහනයක් සඳහා වාර්ෂික බද්ද ගෙවූ විට ප්‍රධානතුමා විසින් ඒ රථවාහනය වෙනුවෙන් ඒ අයට මීට යාකොට ඇති පළමුවැනි උප ලේඛනයෙහි "B" පෙරමයේ ප්‍රකාරයට ඒ ඒ රථවාහන සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද කනඩු නිකුත්කරන අවුරුද්ද දක්වන ලෙසට, රථවාහන ඊට පෙරමයේ ඒ ඒ රථ වාහනය පිළිබඳවූ අංකයේ සටහන්කොට ඇති කනඩුවක් නිකුත් කළ යුතුය. එබඳු ගම් කනඩුවක් පාවිච්චිවීම නිසා හෝ වෙන ගම් ලෙසකින් හෝ නොපැහැදිලිව නොහොත් මැකී ගොස් තිබෙන හෝ ඒ කනඩුව අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට අපහු භාරදිය යුතුය. තවද බහු විසින් සහ විධිපහක් ගෙවූ විට බහුට අලුත් කනඩුවක් නැවත ලබාගැනීමට අයිතිවාසිකම් තිබේ. එබඳු ගම් කනඩුවක් නැතිව හෝ සොරගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙන ගම් ලෙසකින් ප්‍රධානතුමාට ඒත්තුගැනීමට සැලැස්වීමට හෝ එතුමා විසින් අයිතිකාරයාගේ ඉල්ලීම පිටත් බහු විසින් සහ පණගන්වන ලදුවටින් අලුත් කනඩුවක් නිකුත් කළ හැකිය.

82. සෑම රථවාහනයක අයිතිකරු විසින් හෝ භාරකරු විසින්, 81 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රථවාහනය වෙනුවෙන් නිකුත්කරන ලද කනඩුව, ඒ රථවාහනයේ කාටත් පෙනෙන නැතක සපු කළ යුතුය.

83. ප්‍රධානතුමා විසින් හෝ එදාගෙන් ලියවිලිකිත් බලය ලත් ඕනෑම නිලධාරියකු ප්‍රභූ හෝ ඕනෑම මාසක හෝ පාරක ගමනාගෙනයාහි යෙදී තිබෙන රථවාහනයක්, ඒ රථවාහනයෙහි 83 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට කිසි ගුණ කනඩුව පරීක්ෂාකර බැලීම පිණිස පාවිච්චි නතරකිරීම නිසා කනඩු ලිවෙන්නේය. තවද ප්‍රධානතුමා විසින් හෝ එකී නිලධාරියා විසින් ඉල්ලීමක් කර සිටින විට එකී ඕනෑම රථවාහන භාරකාරයා විසින් ඒ රථය පදවන්නා විසින් හෝ ඒ රථය නවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට එකී කනඩුව පරීක්ෂාකර බැලීමට ඉඩදිය යුතුය.

අලුත් හා අත්පත්කරගත් කනඩු

84. (1) පහත දැක්වෙන කනඩු අලුත් හා අත්පත්කරගත් කනඩු වශයෙන් සලකනු ලැබේ:—

- (a) කොමිස්නර්ස් නොහොත් කාන්ති පොහොර සෑදීම,
- (b) ඕනෑම සෑදීම,
- (c) සබන් සෑදීම,
- (d) සතුන්ගේ ලේ නොහොත් මලකුණු උණකිරීම,
- (e) පුළුන් විඳීම,
- (f) දුම දඬු පොහොර සෑදීම,
- (g) රබර් විඳීම නොහොත් සෑදීම,
- (h) මාට් අයිස් දැමීම,
- (i) ගම් පදනම්කර ගන්නා කඩාගැනීම,
- (j) රබර් ෆීඩ් නොහොත් ක්‍රෙප් දුම් ගැස්සීම හා සෑදීම,
- (k) ගම් ගබඩා කිරීම,
- (l) ඇට ගබඩා කිරීම,
- (m) කාන්ති පොහොර නොහොත් කාන්ති පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ නි තුනකට වඩා ගබඩාකිරීම,
- (n) ස්වි හෝ කරවල ගබඩාකිරීම,
- (o) නොග ගණන් විකිණීම සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය හා සිල්ලර බඩු ගබඩාකිරීම,

(2) පහත දැක්වෙන කනඩු අත්පත්කරගත් කනඩු වශයෙන් සලකනු ලැබේ:—

- (a) කොල්ලකිරීම හෝ වෙනත් පැරිලි අදි දවන ද්‍රව්‍යවලින් හෝ වාහන වලින් හෝ ඉලාක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යාන්ත්‍ර පාවිච්චිකරනු ලබන කනඩුකරය,
- (b) හුණු පිච්චිම නොහොත් ගබඩාකිරීම,
- (c) මීරන් විඳීම හෝ ගබඩාකිරීම,
- (d) හුණුලේ ලබාගැනීමට වළවල් ගැරීම,
- (e) යහනු හුණුදියෙන් තෙල් හිඳීම,
- (f) යහනු හුණුදියෙන් පොල්තෙල් හිඳීම,
- (g) කොප්පර සෑදීම,
- (h) සෝඩා ලැමනඩ් අදි බීම වැනි සෑදීම,
- (i) පොල් කපා මියලා සකස්කිරීම,
- (j) කෙඳි වැනි නෙලීම නොහොත් සකස්කිරීම,
- (k) හිනිපෙට්ටි සෑදීම,
- (l) කඩුක්, ගල් හෝ බොරු හෝ කරවල ලබාගැනීම සඳහා ගල්වළවල් ගැරීම,
- (m) කොප්පර ගබඩාකිරීම,
- (n) පිදුරු ගබඩාකිරීම,
- (o) කපු පුරන් (හුල් අදිය) ගබඩාකිරීම.
- (p) හිනිකෙලි කනඩුකර ගන රකි සෑදීම,

(3) පහත දැක්වෙන කනඩු අලුත් හා අත්පත්කරගත් කනඩු වශයෙන් සලකනු ලැබේ:—

- (a) කෙඳි සාමකිරීම,
- (b) ගබඩාල් හා උර් පිච්චිම.

85. (1) සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන් පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නන් නම් මිස නැත්තම් කිසිවකු විසින් අලුත් කිසිදු කනඩුකරයක් හෝ අත්පත්කරගත් කනඩු කිසියම් කනඩුකරයක් කරගෙන යායුතු නැත.

(2) සෑම බලපත්‍රකරුම 94 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එන්වැනිදාට අවසාන වන්නේය.

86. (1) අලුත් කිසිදු කනඩුකරයක් හෝ අත්පත්කරගත් කනඩු කිසියම් කනඩුකරයක් කරගෙන යාමට බලාපොරොත්තු වන ස්ථානයේ සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන් අනුමත කරනු ලැබූ,



(2) ඒ සඳහා ප්‍රයෝජනවත් ගැනීමට බලාපොරොත්තුවන සියලුම ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට එකඟවූද, නිබන්ධනයක් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට ඉඩ නොදෙන බවට තීරණය කරනු ලැබේ. ඒ නියමයන් කවරේද යත්—

- (a) ගොඩනැගිලි ලිපි සාදා ගැනීම සඳහා සුදුසු වූ හැර එය ඇතුළුව හොඳට හුලා වැදෙන ලෙසත් හොඳට එළි වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් කිරීම යුතුයි;
- (b) ඒ ගොඩනැගිලි ලේ වහල කල්පවනින ද්‍රව්‍යයකින් සාදා එහි බිම සීමාන්ති දමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිලි ලේ වහල පල පොළොවේ සිට අඹි හසකට නොඅඩු විය යුතුයි;
- (d) ඒ ගොඩනැගිලි ලේ සෑම කාමරයකම විවෘත කළ හැකි වූ ජනෙල් සවිකොට තිබිය යුතු වූ හැර, ඒ ජනෙල් විවෘත කළ විට ඒ විවෘත වී පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංඟුවකට අඩු නොවිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිලි ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඹි හසකට නොඅඩුවූද, ගඩොල්, ගල්, හෝ කබොක්කල් වලින් සාදන ලද්දේද තිබිය යුතුයි;
- (f) ඒ බිත්තිවල ඇතුළු පැති බිම සිට අඹි හසකට අඩු නොවූ උසට සීමෙන් තියෙත් කපලොරු කරනු ලැබ අවශ්‍ය ශක්‍ය කොටස් හුණු බිඳුමෙන් කපලොරු කරනු ලැබ සුදු හුණු ගෘහ ලද්දේද තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිලි ලේ ලිවූ බිම කෙල් හා සම්බන්ධ ලද්දේ හෝ සුදු හුණු ගෘහ ලද්දේ හෝ තිබිය යුතුයි.

87. (1) යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක සේනාවන් බලපත්‍රයක් නිකුත් කරන ලද කාලසීමාවක් ඇතුළත වූ ඕනෑම දිනකදී, ඒ අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිලි ලක් 86 මැනී අතුරු ව්‍යවස්ථාවේ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම්, සෞඛ්‍ය සම්බන්ධ පිලිබද සෞඛ්‍ය නිලධාරියාගේ රෙකමන්ඩ්ට ප්‍රධාන නුමා විසින් බලපත්‍රකාරයා වෙත භාරකරමින් ලබන දැන්වීමකින් ඒ දැන්වීම සඳහන් කර තිබෙන දිනට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිලි ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් බලපත්‍ර කාරයා විසින් කළ යුතු වූ සෑම දෙයක්ම කරනට ඕනෑම කිසියම් ක්‍රමයක් නිවේදනය කළ හැකිය.

(2) I මැනී පේදය යටතේ දැන්වීමක් භාරකරන ලද යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක කාර්යයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින්, එහි සඳහන් කාලසීමාව ඇතුළතදී එකී දැන්වීමේ නියමයන් ඉටුකිරීමට පැහැර හැරිය යුතු නැත.

88. 87 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ ඕනෑම දැන්වීමක් යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක කාර්යයක් කරගෙන යාම සඳහා හෝ අලුතට ඇත්ත වූ විටක නොහොත් ඒ සභාගේ බලපත්‍රකාරයා විසින් රක්‍ෂාවේ ප්‍රොද්ධාගෙන සිටින යම් කිසිවකුට භාරකරන ලද්දේදී මිලට ඒ දැන්වීම ඒ අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක සඳහා බලපත්‍ර ලත් අය වෙත භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

89. යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක කාර්යයක් කරගෙන යාමට බලපත්‍රයක් ලත් අය විසින්:—

- (a) ඒ කම්බාහස සඳහා පාවිච්චි කරන සෑම ගොඩනැගිලි ලකම බිම දිනපතාම අනුභා ශුචිපවිත්‍ර කිරීමටද;
- (b) අඩුගණයේ දොළොස් මාසයකට එක වරක් බැගින් වත් එබඳු සෑම ගොඩනැගිලි ලකම බිත්තිවල සුදුහුණු ගැනීමටද;
- (c) ඒ කම්බාහස සඳහා පාවිච්චි කරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුචිපවිත්‍ර ව තැබීමටද;
- (d) සියලුම කුණු, භූමිභාග අනුභා ඉවත් දමන කැලිකාසල රෙඹුබොවු හා කැට කැබලිද ඒ කම්බාහසේ මේහන් යම් යම් කාටුසු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද; ආමරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කම්බාහස කරගෙන යන භූමිභාගයෙන් ඉවත්කර විමටද.

සැලැස්විය යුතුයි.

90. යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් කිසියම් ලීදක්, වැලක්, ගංගාමක්, මගක්, ඇලක්, දොලක්, දිවපාරක්, මිලක් හෝ ගොඩබිමක පිහිටි ජල සන්නායක අපවිත්‍ර කිරීම හෝ දූෂණකිරීම නොකළ යුතුයි.

91. යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කරදරයක් විය හැකි යම් පරිද්දකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම් වලට අහඹුකර මිස හැකි පරිද්දකින් ඒ කම්බාහස කරගෙන යා යුතු නැත.

92. යම් අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහසක කාර්යයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කම්බාහස කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත් වන අයුරකට හෝ අන්තර්ගතයකට වාතය හා ගෑස්:—

- (a) අන්තර්ගතයකට හෝ අයුරකට විපාකයක් ඇති නොවී සුදුසු අන්දමකට ඉහළට හෝ පහළට හෝ සම්මුඛ ව්‍යාප්ත වී යනු ලැබීමට, හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් නොහොත් උසු කරන උපකරණයක් ඇතුළට යවනු ලැබීමට හෝ, සැලැස්විය යුතුයි.

93. සෑම සුදුසු මේලාවලදීම ප්‍රධාන නුමාට හෝ සෞඛ්‍ය සම්බන්ධ පිලිබද සෞඛ්‍ය නිලධාරියාට හෝ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ ප්‍රධාන නුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම නිලධාරියකුට අයුරකට හෝ අන්තර්ගතයකට යම් කිසි කම්බාහසක කාර්යයක් කරගෙන යන්නාවූ ඕනෑම සභාගතයකට ඇතුළුවී පරීක්ෂා කර බැලීමට නීතිප්‍රකාර මලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ සභාගත භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

94. අයුරකට හෝ අන්තර්ගතයකට කම්බාහස පිලිබදව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් දෙවරක් හෝ ඊට වැඩි වාරයකින් කඩකිරීම නිසා වරදකාරයා බවට ඔප්පුවී තිබෙන යම් බලපත්‍රකාරයකුට ගම්බද උසාවියකින් නියම කරන වෙනත් යම් බලවමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍ර අවලංගුකිරීමටද ඒ ගම්බද උසාවියට නීතිප්‍රකාර මලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන බලපත්‍ර කාරයාට අලාභයක් අසකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

මස් වෙළඳුම

95. ඒ සඳහා ප්‍රධාන නුමා විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් කිසිම කාලයක් හෝ (වෙළඳුම්පලකින් බාහිර වූ) සභාගතයක් මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වෙහිදී අවසාන වන්නේය.

96. බලපත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තුවන සභාගත පහත දැක්වෙන නියමයන්ට එකඟව පවතින්නේ නම් මිස නැත්නම් 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ගොඩනැගිලි ලිපි මනා ක්‍රමයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළත් කිරීම යුතුයි;
- (b) ඒ ගොඩනැගිලි ලේ වහල කලක් පවතින යම් ද්‍රව්‍යයකින් සාදා තැබිය යුතුයි. බිම දිමෙන් නිදමා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිලි ලේ වහල පල පොළොවේ සිට අඹි හසකට අඩු නොවිය යුතුයි;
- (d) ඒ සභාගත යම් අගුණිවලක සිට සෑමදාම පවත්නා පෝර ගොඩක සිට වැසිකිලියක සිට හෝ අභාවරණ කාණුවක සිට අඹි පණහක් ඇතුළත පිහිටා නොතිබිය යුතුයි.

97. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම නමට අයත් ඒ සභාගතයේ පවතින කාටන් පෙනෙන නැතහැකි “Licensed Meat Stall” යන පදය හා එහි සිංහල අනුමාද්‍ය පැහැදිලි ලෙස ලියන ලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

98. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම—

- (a) ප්‍රධාන නුමාට හෝ එකුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද යම් කෙනෙකුට සුදුසු ගැම කල්ගිම් පරීක්ෂා කර බැලීම හැකිවන පරිද්දෙන්, නමට රක්‍ෂාවේ නියුක්ත සියලුම අයවලුන්ගේ (මස් විකුණන්නන්ද ඇතුළුව) නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිලිවෙලවල් දැක්වෙන ලැයිස්තුවක් ඒ සභාගතයේ තබා තිබීමටද;
- (b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා තිබෙන හෝ සීමෙන් තියෙත් කපලොරු කරනු ලැබ තිබෙන යම් යම් කොටස් හැර අවශ්‍ය කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී ප්‍රධාන නුමා විසින් ලියවිල්ලකින් නියම කරන වෙනත් යම් යම් කාලවලදීත් සුදුහුණු ගැනීමටද;
- (c) එක් එක් අවුරුද්දේ මාර්තු, සහ ජූනි, යන මාසවලදීත් ප්‍රධාන නුමා විසින් ලියවිල්ලකින් නියම කරන වෙනත් යම් යම් කාලවලදීත් එහි ලියවෙත් කළ වැඩ කොටස් වල සුදුහුණු ගැනීමට හෝ ඒ කොටස්වල කෙල් සායම් හා තිබෙන නම් ඒවා සබස් හා උණු වී තුරන් කේදවීමටද;
- (d) සෑම දවසකට එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති මේලාවට එහි බිම, බිත්තිවල ගොඩාල් අල්ලා තිබෙන හෝ සීමෙන් තිබෙන ගොඩාල්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටන් උලා සෝදා දැමීමටද;

- (e) මස්කඩේ පාරිච්චිකරන සියලුම කොටස මලකඩ නොකන අන්දමට හොඳට බර දමා තබාගැනීමටද;
- (f) ඒ ස්ථානයේ හැම කොටසක්ම හා සියලුම ලී බඩු, උපකරණ, හා මේවලට ශබ්දපිත්තවත් මහා තත්ත්වයකින් තබාගැනීමටද;
- (g) ඒ ස්ථානයේ සතිපරාක්ක ප්‍රතිපත්ති අනුව සාදනලද ආශ්‍රිත ආදායම් කඩා කිසීමටද;
- (h) ඒ ස්ථානයේ කුලු මිනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි නැතහොත් අඩුමයෙන් එක පඩික්කමක්වත් තබා කිසීමටද;
- (i) සියළුම කුණු කසල තුන්තරාගම්වලින් හෝ හැල්වකසිය යකඩවලින් හෝ සාදනලද්දීද මූලිකයක් සහිතවද භාජනයකට දම්බවා දම්සකට එක වරක් බැගින් එය ඒ ස්ථානයෙන් ඉවත්කරවා ශබ්දපිත්ත කිරීමටද;
- (j) ඒ ස්ථානයෙහි බීමට සුදුසු ජලය සැපයෙන තරම් පැවසීමටද; හා
- (k) මේ අතුරු ව්‍යවස්ථාවලදී ඉංග්‍රීසි, හා සිංහල පිටපතක් රහු කරවා ඒ ස්ථානයේ කාටත් පෙනෙන නැතහොත් එල්ලා තැබීමටද;

සැලැස්විය යුතුවන්නය.

98. (1) මේ එක්කර මලකට ඇති ජේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙවිටියක හෝ රථයක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මිදුවන සිට යම් කාලයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙනයා යුතු නොවේ.

(2) (a) මස් ගෙනයාම සඳහා පාරිච්චිකරන හැම පෙවිටියකම ආතුල් පැන්ත තුන්තරාගම් හෝ පෙරෙන ස්වභාව නොමැති ද්‍රව්‍ය වැනියක් සවිලකට පිලියෙලකර තිබිය යුතුවන හැර එය පිහනකින්ද යුක්තවිය යුතුයි.

(b) මස් ගෙනයාම සඳහා පාරිච්චිකරන සෑම රථයකම—

- (i) මස් අවිච්චන් රාජ වඩාලෙන් අරිසිසිදුවීම වළක්වාලීමට වහලක්ද;
  - (ii) මහජනයාට මස් නොපෙනෙන පිණිස රථයේ විවෘතව පවත්නා එක් එක් කොටුවේ අවරණයක්ද;
  - (iii) මස් රැස්කිරීම සඳහා ඇතුළත තුන්තරාගම් හෝ වෙන නොපෙරෙන ද්‍රව්‍යයක් සහිතවන ලද කොට්ඨාසයක්ද තිබිය යුතුයි.
- (3) (1) වැනි ජේදයේ සඳහන් නියමයන් උලුමිසනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උලුමිසනය කිරීම ගැන වගකිවයුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියමිතවූ අයයි. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලබන්නේ නම් ඒ අයයි.

99. කිසිවකු විසින් 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම ස්ථානයක කෙළඟැසීමට සපයා ඇති පඩික්කමකට මිස වෙන නැතහොත් කෙළඟැසිය යුතු නැත.

100. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩේ මිත්තයෙන් කොරව තබාගැනීමටද, මිත්තයේ වාසය ඇතිවිය හැකි ස්ථාන සුදුසු පරිදි සංස්කරණය කිරීමටද අවශ්‍ය සියලුම මිනිසිවන යෙදිය යුතුයි.

101. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම අයකු විසින් ඒ බලපත්‍ර ලත් ස්ථානය නිදහැනීමේ හෝ යම් සහකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබාගැනීමේ හෝ ස්ථානයක් වශයෙන් පාරිච්චිකරණයට ඉඩදිය යුතු නැත.

102. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙර්නාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරනු ලැබීමට ගතවන කාලය පසුව යනතෙක්, 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයකට ඇතුල් වීම හෝ ඒ ස්ථානයෙන් මස් ගෙනයාම හෝ ඒ ස්ථානයට මස් ගෙනාමද ඇතුළුව ඒ ස්ථානය සබ්බකියෙන් වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකට යුතුයි.

103. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරවී දිවන අය විසින් හෝ යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනකුට ඒ රෝගය බෝවීමට හා රෝගබීජයන් මෝරනු ලැබීමට ගතවන කාලය පසුවනතෙක් ඒ ස්ථානයට ඇතුල්වීමට හෝ ඒ ස්ථානයෙන් මස් ගෙනයාම හෝ ඒ ස්ථානයට මස් ගෙනාමද ඇතුළුව ඒ ස්ථානය සබ්බකියෙන් වූ කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩදිය යුතු නැත.

104. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර ලත් මිනෑම කෙනකු විසින් හෝ සුදුසු වැරදි කල්හිම 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයකට ඇතුල්වී පරීක්ෂාකිරීම නිතරනුකූලය. ඒ ස්ථානයේ බලපත්‍රකාරයකු විසින් හෝ ඒ ස්ථානය භාරවී සිටින අය විසින් බහුට අවශ්‍ය සෑම අධාරයක්ම දිය යුතුයි.

105. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම බලපත්‍රකාරයෙකු විසින් ගම්බද මස්මඩුවේදී හෝ බලපත්‍ර ලත් මස් මරන්නෙකු විසින් හෝ ජේපියෙසකුන් මැරීමේ අභ්‍යුත්තරයෙන් (201 වැනි පරිච්ඡේදයේ) 14 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලද්දේකු විසින් හෝ මරනලද සහකුගේ මස් හැර වෙන කිසිම මසක් ඒ ස්ථානය තුළ විකිණීම හෝ විකිණීමට තැබීම හෝ නොකළ යුතුයි.

106. 95 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය මස් විකිණීම සඳහා දිනපතා පෙරවරු 7 සිට පෙරවරු 10 දක්වාත් පස්වරු 3 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

මාරු වේලදාම

107. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නියුක්තරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසිම කඩකට හෝ (මෙළඳම් පලකින් බාහිරවූ) ස්ථානයක් මාරු විකිණීම පිණිස පාරිච්චිකරණය කළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නියුක්තරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසාන වන්නේය.

108. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට අදහස්කරණ ස්ථානය පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවෑදෙකමක් නැත. එනම්:—

- (a) ඒ ස්ථානය මහා තත්ත්වයකින් හොඳට මානාලය හා හොඳට ආලෝකය ඇඟව තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළවීමට එක් එක් කාමරයේ මතුපිට බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන වැනි ප්‍රමාණයක් ඇති විවෘතකළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන තරම් උස ඇඟව තිබිය යුතුයි. සිමෙන්ති යෙන් කපලොරුකොට හෝ විදුරු ගබොල් ඉල්ලා හෝ තිබෙන කොටස් හැර අවශ්‍ය පොටස් හුණු බදුමෙන් කපලොරුකොට සුදුසුකම හා තිබිය යුතුයි;
- (c) සියළුම වහල්පල පොළවේ සිට අඩුමයෙන් අඩි 6ක්වත් උස්විය යුතුයි.
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල නෙල් සායම හෝ සුදුහුණු හෝ සා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබ්බකියකට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලොරුකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම් සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෙදකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අලුත් මාරු තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තරාගම්වලින් හෝ වෙනත් දියසිරව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ අවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට, අඟුම්වලක සිට, පෙර්ගොඩක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩුමයෙන් අඩි පහකින්වත් ඇතිත් පිහිටා තිබිය යුතුයි.
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එක එල්ලේම සබ්බකියෙන් පරිද්දෙන් හෝ කිසිම අඟුම් වලකින්, වැසිකිලියක් හෝ අළු වලකින් පිහිටා තිබිය යුතු නැත.

109. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානයෙන් පිටත කාටත් පෙණෙන නැතහොත් නම හා "Licensed Fish Stall" "බලපත්‍ර ලත් අලුත් මාලු කඩ" යන වචනපැහැදිලි ලෙස ඉංග්‍රීසි හා සිංහල යන භාෂාවලින් ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

110. අඩුමයෙන් අවුරුද්දකට හතර වතාවක්වත් මාරු කු ජුනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත්, 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාලුකඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් ඉල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලොරුකරනු ලැබූ යම් මේ කොටස් හැර අවශ්‍ය කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදුසුකම ගැනීමටද, ඒ ලී වැඩවල නෙල් සායම හා තිබෙන නම් එහි මකවානුවලදී සබන් ගා උණුවනුයේත්, සේදවීමටද, සැලැස්විය යුතුයි.

111. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකම එක වරක් බැස්ස බලපත්‍රයේ සඳහන් කාලසීමාවලදී එහි බිමද, බිත්ති, උරුමයද, ගබඩාල් අල්ලාපු නොහොත් සීමෙන්තියෙන් කපුරුකරනු ලැබූ කොටස්ද, මෙහෙල මතුපිට හා මාදු කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලදී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද මතු විසින් මාදු එල්ලා තැබීමට පාවිච්චිකරනා සියළුම කොටු මලකඩ නොකො අගමට හොඳට මසදමා තබාගෙන යුතු වන්නේය.

112. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාදු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා චිකිත්සා සඳහා පාවිච්චි කරන මෙවලම්ද මනා තත්වයක යුක්තව පවත්වා ගැනීම යම් කාණුවකින්, වැසිකිලියකින්, අගුළු මලකඩ හෝ වෙනත් ප්‍රාග්ධන දොසකින් හැරෙන දුර්ගන්ධයකින් හොඳින් තබාගෙන යුතු වන්නේය.

113. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ රසායන නිසල කාමර පහසුකම් ප්‍රශ්න ජනග ගතගැනීමට පරිද්දෙන් අදාළ ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණුබාල්දියක් හා අඩුකමයෙන් එක පහික්කමක්ද ඒ ස්ථානයේ තබාගෙන යුතු වන්නේය.

114. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ මිනිසුන් හොඳට තබාගෙන යුතු වන්නේ සෑම මිනිස් දකිනට ලැබුණේ ඒ විශාල වීදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපුරුකොට වසාදීමට සැලැස්විය යුතුයි.

115. මොනම කාරණයක් නිසාවත් කිසිවකු පසින් 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක මොනම සකසුමක් තුරුල්ලකුවත් තබාගෙන යුතුයි.

116. කිසිවකු පසින් 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පහික්කමක් ඇතුළට මින එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

117. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ නම් රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලෙඩ පෙළී සිටියාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලෙඩදී සාන්තකිරීමෙහි යෙදී සිටියාවූ කිසිවකු පසින් 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිම ස්ථානයකට ඇතුල්වීම හෝ එහි මාදු ගබඩාකිරීම, සකස්කිරීම හෝ චිකිත්සා කටයුත්තකට සාධකවීම හෝ ඒ ස්ථානයකට නොහොත් ස්ථානයේ සිට මාදු ගෙනයාමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

118. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් කොසි කෙනෙකුටවත් 115, 116, හා 117 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉදහිඳ යුතු නැත.

119. කිසිවකු විසින් 107 වැනි අතුරු ව්‍යවස්ථාව බලපත්‍ර ලත් ස්ථානයක මාදු ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ චිකිත්සාවට පාවිච්චිකරන දේවල් සෑර තිබීම ලී බඩුවක්, රෙදි පිලි ආදියක්, නිදහස් නා. පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගෙන යුතුයි.

120. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයේම කොටස් කොට ඇත්තාවූද ඒ මට්ටමට පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිටීම දක්වාම පාවිච්චි කිරීමට බලපත්‍ර ලත් වෙනත් කාරණා ලැබී හා එහි ස්ථානයේ බිම මතු 3ට වැඩි ප්‍රමාණයෙන් පහසුකම්වත් එක පංචුවකට නොඅඩු වන තරමේ වැඩි ප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළ හැකි ජනේලයක් සපයනු ලැබූ නිවෙහොත් මිස නැත්නම්, නිදහස්වීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

121. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානය තුළ බිමට බිහිව වතුර හොඳටම සෑහෙන තරම් තබාගෙන යුතු වන්නේය.

122. 107 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩා මාදු චිකිත්සා සඳහා දිනපතා විවෘතව තබාගෙන යුතු වන්නේය.

**පලතුරු හා එලවලු වෙළඳම**

123. ඒ සඳහා ප්‍රධානතමාගෙන් නිසිපරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කඩාකම හෝ (වෙළඳම පලකින් (ආකීරවූ) ස්ථානයක් පලතුරු හෝ එලවලු චිකිත්සා පිණිස පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වෙහිදට අවසාන වන්නේය.

124. බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ස්ථානය පහසු සඳහන් තිබෙන්නට එකතුව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට 123 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් ලැබීමට අයිති වාසියක් නැත.

- (a) ඒ ගොඩනැගිල්ල හොඳගැටි සාදා නිසි සුභවාත් හැර එය ඇතුළට හොඳට සුදා වැදෙන ලෙසත්, හොඳට එල්ල වැටෙන ලෙසත් සාදනුයුතු යුතුය. තවද එහි සෑම කමරයකම විවෘත කළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහසුකම්වත් එක පංචුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු මිස යුභවාත් හැර ඒවායේ පිහත් ගබඩාල් අල්ලා හෝ සීමෙන්තියෙන් කපුරුකොට හෝ තිබෙන තැන් හැර තිකුත් සියලු කොටස් හුණු බදුමෙන් කපුරුකරනු ලැබ සුදුසුකම හා නිසි සුභවාත්;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල අඩුකමයෙන් පොළොවේ සිට අඩි හික් වත් මිස යුභවාත්;
- (d) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ හෙල් සාමකාරනු ලදුව හෝ සුදුසුකම ගත ලදුව නිසි සුභවාත්;
- (e) ඒ ගොඩනැගිල්ලේ බිම සෑම තැනම සීමෙන්ති දමා නිසි සුභවාත්;
- (f) පලතුරු හෝ එලවලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුන්තනාම හෝ දෙසිරුම් බි නොගන්නා වෙනම ද්‍රව්‍යයකින් හෝ අවරණකර නිසි සුභවාත්;
- (g) ඒ ගොඩනැගිල්ලේ සහිතකර කටයුත්තක් අනුව සාදන ලද කුණුබාල්දියක් හා සෑහෙන තරම් වැසිකිලි පහසු කිරීම සපයා නිසි සුභවාත්;
- (h) ඒ ගොඩනැගිල්ලේ යම් වැසිකිලිවල කට වැසිකිලිවල කට පෝරහොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩු ගණනේ අඩි පහසකවත් ඇතිත් පිහිටා නිසි සුභවාත්;
- (i) කිසිම වැසිකිලි වලක්, වැසිකිලිකක් හෝ අලවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතිව හෝ නොතිබිය යුතුයි;

**භූකුල කඩ**

125. ඒ සඳහා ප්‍රධානතමා විසින් විධිවිධ පරිදි නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කඩකම හෝ (වෙළඳම පලකින් (ආකීරවූ) ස්ථානයක් භූකුලක් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වෙහිදට අවසාන වන්නේය.

126. භූකුල කඩකම සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ පසින්ම අනවශ්‍ය අපහසුකම් සිදුනොවන යම් පරිද්දකට සාදනලද කුඩාවල ඒ පසින් තබාගෙන යුතු ය.

**වැසිකිලි සෑදීම**

127. (1) අසමල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුයයි නිසා, කාණු සහාම විසින් යම් ප්‍රදේශයක සිටා නිසමකර තිබෙන කවර පිටකද වූත්, ප්‍රධානතමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත කාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමක් ඒ දැන්වීමේ සඳහන්කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කාණු සහාම විසින් තීරණය කොට ඇති ප්‍රකාරයට දැ නිමයෙන්ම එකඟවීම යම් යම් කාණු ආදිය සාධකයකට දැ දේපොලේ අසමල් ස්ථානයේ සාදනට ඕනෑයයි අණකළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බදුකාරයෙකු විසින්ම තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දසයක් තිහක් ඇතුළතදී භූමි අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නිමයෙන්ම එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

128. ප්‍රධානතමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිදක සිට අඩි සියයක අඩි මානවශය තුළ වැසිකිලි මිලක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ හොකට යුතුය.

**සුද්ගලික වෙළඳම පලවල් හා කඩපලවල්**

129. 1 ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් සුද්ගලික වෙළඳම පලක් හෝ කා පලක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම නොකළ යුතුයි.

- (2) (1) වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්—
- (a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති දේවෙහි උප ලේඛනයේ සඳහන් පෝරමයේ ප්‍රකාරයට මිස යුතුයි.

- (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි.
- (c) 131 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදිට අවසානයේ යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්ම ගාස්තුව රුපියල් සියයකි.

130. පුද්ගලික වෙළඳුම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තු වන භූමිභාගය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරී තුමා විසින් අනුමත කරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම් පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවිය නොහැකි නැත.

131. මේ අතරු ව්‍යවස්ථාවලින් යම් අතරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයක් කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චය කරනු ලැබූ විට 129 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගු කිරීම හේතු කොටගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අසකරගැනීමට අයිතිවිය නොහැකි නැත.

132. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධාන තුමා විසින් 129 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.

133. 1941ක් වූ සැප්තැම්බර් මස අඩක 8,796 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලද්දේ වූ රථවාහන හා සතුන් පිළිබඳව බද්ද වෙනුවෙන් වූ අතරු ව්‍යවස්ථා මෙයින් අවලංගු කරනු ලැබේ.

**පසුබුද්ධි උපදේශන**

නොමිමරය: \_\_\_\_\_

ඡන්දයක කොමසාරිස් නොමිමරය: \_\_\_\_\_

**A පෙර්මය**

**කැමැත්තිය ගම් ප්‍රදේශයේ ගම් කාණ්ඩ සභාව**

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් වූ අතරු ව්‍යවස්ථාවට ප්‍රකාරයට සැපයිය යුතු රථවාහන සහ/හෝ සතුන්ගේ ලේඛනයයි.

අයිතිකාරයාගේ නම: \_\_\_\_\_

ගම: \_\_\_\_\_

රථවාහන හෝ සහ සතුන්ගේ විස්තර	ගණන	වෙනත් විස්තර
	ඉලක්කම් වලින්	(බයිසිකලයක් නම් සාදන ලද අගයේ නොමිමරය සඳහන් කරනු)

කරත්ත, තිරික්කල, හෝ ජීන් ඊසෝස් කරත්ත හැර ඕනෑම අන්දමක වාහන	..	..
ඕනෑම අයුමක වූ (ගොන් දෙන්නා බඳින) බරකරත්ත හෝ තිරික්කල	..	..
බරබාහ කරත්ත හෝ තිරික්කල	..	..
ජීන් ඊසෝස් කරත්ත	..	..
බයිසිකල්	..	..
අලියෝ	..	..
අඹයෝ	..	..
අඹකරයෝ	..	..
වූරුවෝ	..	..

මගේ දැනීමේ හැටියට ප්‍රවේශය ලේඛනය නිවැරදි බැව් සහතික කරමි.

දුනම: \_\_\_\_\_ අයිතිකාරයාගේ අත්සන: \_\_\_\_\_

**B පෙර්මය**

කරත්තයක්, තිරික්කලයක් හෝ ජීන් ඊසෝස් කරත්තයක් හැර වෙන ඕනෑම අයුමක සෑම වාහනයක් සඳහා	..	V. C. K. C.
ඕනෑම අයුමක වූ සෑම (ගොන් දෙන්නා බඳින) බරකරත්තයක් හෝ තිරික්කලයක් සඳහා	..	V. C. K. D.
සෑම (නවීනෝනා බඳින) බරබාහ කරත්තයක් හෝ තිරික්කලයක් සඳහා	..	V. C. K. S.
සෑම ජීන් ඊසෝස් කරත්තයක් සඳහා	..	V. C. K. R.
සෑම බයිසිකලයක් සඳහා	..	V. C. K. B.

තහවුම් පාට හා හැඩය ප්‍රධාන තුමා විසින් නිර්ණය කරන යුතුයි.

**දෙවෙනි උපදේශනය**

**බලපත්‍ර පෙර්මය**

පුද්ගලික වෙළඳුම්පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාම පිණිස වූ බලපත්‍රයයි

පදිංචි නමැති අයට මෙහි පහත සඳහන් දින සිට 19\_\_\_ දෙසැම්බර් මස නිස්එක් වැනි දින දක්වා සෑම අවස්ථාවකදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව කැමැත්තිය ගම් ප්‍රදේශයේ \_\_\_\_\_ පිහිටා තිබෙන \_\_\_\_\_ කියන ඉඩමේ පුද්ගලික වෙළඳුම්පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

ගම් කාණ්ඩ සභාවේ ප්‍රධාන තුමා,

කැමැත්තිය ගම් ප්‍රදේශය

**ප්‍රවේශන බලපත්‍රයේ කොන්දේසි**

1. පුද්ගලික වෙළඳුම්පලේ/\*කඩපලේ අගයකුහැකි ගාස්තු හා කුලීවල ලැබිය යුත්තේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙළ කොට වෙළඳුම්පලේ/\*කඩපලේ සියලුදෙනාටම පෙනෙන ස්වභාවයක ප්‍රදේශයක කර තැබිය යුතුයි.

2. කාණ්ඩ සභාව විසින් හෝ කාණ්ඩ සභාව විසින් සම්පාදනය කරනු ලැබූ කිසිම අතරු ව්‍යවස්ථාවක් යටතේ හෝ කඩගැනීම තහනම් කියා ප්‍රකාශ කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳුම්පලේ/\*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස නඩාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

3. පුද්ගලික වෙළඳුම්පලක/\*කඩපලක බලපත්‍රකාරයා විසින් පලතුරු, එලවලු, මස්, මාලු හෝ මේන් අහාර ද්‍රව්‍ය අපිරිසිදු, හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්වභාවයක නොතිබෙන ලෙසට අවශ්‍ය වූ සෑම දෙයක්ම කළ යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු හා මැස්සන්ට ඇතුල් විය නොහැකි ලෙස පොදුගැටියට සාදන ලද්දේ වූ විදුරු පෙට්ටිවල බහා මිස පිසනු ලැබූ කිසිම අහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොහැකි යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙරළන වූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාත්තු කිරීමේ හිමි දෙනු ලැබූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝගයකින් යත් මෝරණු ලැබීමට හනවන කාලසීමාවක් පසුව නොකර වෙළඳුම්පලේ/\*කඩපලේ කිසිම කඩකාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීමට හෝ එහි හානරවි සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයකවත් විකිණීමට හැකිවීමට හෝ බලපත්‍ර කාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපලේ භූමිභාගය ගුඩපවිත්‍ර කොට, කුණු කැමුම්වලින් නොරට නඩාගත යුතු වාත් හැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනස්ම අවස්ථාවක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අඟුරා ඉවත දමන කුණුබුරු හා සියලුම කුණුකැපු පුව්වා දුම්මට හෝ වෙනත් විදියකින් සුදුස්සක් කර ඉවත් කිරීමට සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපලේ භූමි භාගයෙහි සාමය ආරක්ෂා කළ යුතුයි.

9. කුණුකැපු හා රෙවුදුම්ම පිණිස බලපත්‍රකාරයා විසින් පොදුට හේන්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකි වූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් අනුමත කරන ලද විනිශ්චය වැඩිකිලි සෞභෞත තරම් ගණනක් වෙළඳුම්පලේ/\*කඩපලේ භූමිභාගය තුළ සෑදූ තිබිය යුතුයි.

11. ගම්කිසි වසංගත රෝගයක් පැතිරී පවත්නා කාලයකදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිර්ධාරී තුමාගේ රෙකමන පිට ප්‍රධාන තුමා විසින් මේ බලපත්‍රය අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් හැඟ බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අයකරගැනීමට අයිතිවිය නොහැකි නැත.

\* වුවමනා නැති වුවහොත් කපා දමනු

(1950ක්වූ ජූනි මස 16 වැනි දින අංක 10,111 දරණ ගැසට් පත්‍රයේ පළවූ ඉංග්‍රීසි අතරු ව්‍යවස්ථාවල සියලු අනුච්ඡේද)

L. G. D.—GC 14/37/4.

ගම්සභා ආඥාපණන

ගම්සභා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, වයඹ පළාතේ ගලාමහ දිස්ත්‍රික්කයේ මුත්තේස්සරම්පත්තු ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයේ සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිරිකරනලද අතරු ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනායු, සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ වැඩබලන ස්ථාන ලේකම්තුමා.

මේ 1950ක්වූ ජූනි මස 6 වැනි දින කොළඹදීය.

අතරු ව්‍යවස්ථා

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද

1. (1) ආඥාපණනේ 47 වැනි වගන්තිය යටතේ අදාළ කරනු ලබන රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ ගම් රථවාහනයක් හෝ සතුකු අයිතිව හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම ඒ සඳහා කාර්ය සභාව විසින් නියම කර තිබෙන ප්‍රකාරයට වූ උප ලේඛනයක ඒ රථවාහනය හෝ සතු සම්බන්ධයෙන්වූ තොරතුරු ප්‍රධානතුමා වෙත දැනුම් දිය යුතුයි.

(2) මේ අතරු ව්‍යවස්ථාවේ (1) වෙනි ඡේදයේ සඳහන් කළ උප ලේඛනයේ භාරදෙනු ලැබූ අය විසින් තමාට එය ලැබී ගත් දිනක් ඇතුළතදී එය සම්පූර්ණයෙන් ප්‍රධානතුමා වෙත අපසු යැවිය යුතුයි.

2. 1 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කළ උප ලේඛනය සම්පූර්ණයෙන්ම අපසු යැවීමට පසු, ගම් කිසිවකු විසින් ඒ උප ලේඛනයේ සඳහන් නොකරනලද ගම් රථවාහනයක් හෝ සතුකු හෝ අත්පත්කරගෙන හෝ තබාගෙන හෝ පාවිච්චියට ගෙන හෝ තිබේ නම් ඒ අය විසින් එබඳු ගම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කරගැනීමේ හෝ තබාගැනීමට නොහොත් පාවිච්චිකිරීමට පටන්ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී ඒ බව ලියවිල්ලකින් ප්‍රධානතුමාට දැනුම් දී ඒ රථවාහනය හෝ සතු සම්බන්ධයෙන් සැබෑවුද නිවැරදිවූ තොරතුරු සැපයිය යුතුයි.

3. වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 2 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින්වූ දැන්වීම හෝ සැපයුමට පසු ආඥාපණනේ 47 (3) වැනි වගන්තිය යටතේ ඒ උප ලේඛනයේ හෝ දැන්වීමේ හෝ සඳහන් කළ ගම් රථවාහනයක් හෝ සතුකු සම්බන්ධයෙන් බද්ද ගෙවීමට බැඳීමෙන් තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නේ අසම්පූර්ණ අසම්පූර්ණ හෝ නිසායයි දැක්වෙන ලියවිල්ලකින්වූ ඉල්ලීමක් මහාම ප්‍රධානතුමා වෙත යැවිය යුතුයි.

4. ආඥාපණනේ 47 වැනි වගන්තිය යටතේ රථවාහන හා සතුන් වෙනුවෙන් කාර්ය සභාවෙන් පණවා තිබෙන වාර්ෂික බද්ද කාර්ය සභාවට අයත් කාර්යාලයේදී හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ගම් කිසිවකුට හෝ එක් එක් අවුරුද්දේ මාරු මස නිෂ්චය වැනියට හෝ ඒට මත්තෙන් හෝ ගෙවිය යුතුයි.

එහෙත් 1 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද උප ලේඛනය හෝ 2 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ලියවිල්ලකින්වූ දැන්වීම හෝ ගම්කිසි අවුරුද්දක මාරු මස නිෂ්චය වැනියට පසුව සපයා තිබෙන කවර අවස්ථාවකදී වුවත් ඒ උප ලේඛනයේ හෝ දැන්වීමේ හෝ සඳහන් කරනලද එක් එක් රථවාහනය හෝ සතු වෙනුවෙන්වූ බද්ද එකී උප ලේඛනය හෝ දැන්වීම එසේ සැපයූ දින සිට මාසයක් ඇතුළතදී ගෙවිය යුතු වේ.

5. (1) ගම් කිසිවකු විසින් ගම් රථවාහනයක් සඳහා වාර්ෂික බද්ද ගෙවූ මට ප්‍රධානතුමා විසින් ඒ රථවාහනය වෙනුවෙන් ඒ අයට මීට ශාකෛව ඇති උප ලේඛනයෙහි ඒ ඒ රථවාහන සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතරු, කුඩාව නිකුත්කරන අවුරුද්ද දැක්වෙන ඉලක්කම්ද, රථවාහන රීජිස්ටරයේ ඒ ඒ රථවාහනය පිළිබඳව ආකෘති සටහන් කොට ඇති තහවුරු කිරීමක් සිදු කළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලැබූ ගම් තහවුරු කිරීමේ පාවිච්චිය නිසා හෝ වෙන ගම් ලෙසකින් හෝ නොපැහැදිලි නොහොත් මැකි හෝ තිබෙනවාත් ඒ තහවුරු අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට අපසු භාරදිය යුතුයි. කවර බහු විසින් ගත වූ පසුගස් ගෙවුමට බහු අලුත් තහවුරු කිරීම නැවත ලබා ගැනීමට අයිතිවාසිකම් තිබේ.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලැබූ ගම් තහවුරු කිරීමේ හෝ සොයාගෙන තිබෙන බැඳීම් දිරීමේ සහතිකයකින් හෝ වෙන ගම් ලෙසකින් ප්‍රධානතුමාට ඒ තහවුරු කිරීමට සැලැස්වූ හොත් එතුමා විසින් අයිතිකාරයාගේ ඉල්ලීමට පිටත් බහු විසින් ගත පණක් ගෙවනු ලැබූ විටත් අලුත් තහවුරු කිරීමක් නිකුත්කළ යුතුයි.

6. 5 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ තහවුරු කිරීමක් නිකුත්කරනු ලැබූ මහාම රථවාහනයක අයිතිකරු විසින් ගස් භාරකරු විසින් එය ඒ වාහනයේ කාටත් පෙනෙන තැනක සම්බන්ධ කළ යුතුයි.

7. ප්‍රධානතුමා විසින් ගස් එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් මහාම නිලධාරියකු විසින් හෝ මහාම මාවතක හෝ වාරක ගමනාගමනයෙහි යෙදී තිබෙන රථවාහනයක්, ඒ රථවාහනයෙහි 6 වැනි අතරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සම්බන්ධ කිරීම යුතු තහවුරු පරිච්ඡාකර බැලීම පිණිස නවත්වා නතරකිරීම නීත්‍යානුකූල වන්නේය. කවර එකී මහාම රථවාහන භාරකාරයා විසින් ඒ රථවාහන නවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට එසේ පරිච්ඡාකර බැලීමට ඉඩදීම යුතු වන්නේ ගැරථට අවශ්‍ය සියලුම ආවරණ බහුට දිය යුතු වන්නේය.

- 8. මේ අතරු ව්‍යවස්ථාවල—
- “ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- “කාර්ය සභාව” යනුවෙන් මුත්තේස්සරම් පත්තු ගම් ප්‍රදේශයේ ගම්කාර්ය සභාව අදහස් කරනු ලැබේ;
- “ආඥාපණන” යනුවෙන් ගම්සභා ආඥාපණන අදහස් කරනු ලැබේ.

උපලේඛනය

- කරත්තයක්, නිරික්කලයක් හෝ ඒත් රිකෝක් කරත්තයක් හැර වෙන මහාම අංශක සෑම වාහනයක් සඳහා .. S. M. P. C.
- මහාම අංශකයක සෑම (ගොන්දන්තා බිඳින) බරකරත්තයක් හෝ නිරික්කලයක් සඳහා .. S. M. P. D.
- සෑම (තනියොනා බිඳින) බරබාහ කරත්තයක් හෝ නිරික්කලයක් සඳහා .. S. M. P. S.
- සෑම ඒත් රිකෝක් කරත්තයක් සඳහා .. S. M. P. R.
- සෑම බිසිසිකලයක් සඳහා .. S. M. P. B.
- තහවුරු පටා හා ගැඹුර ප්‍රධානතුමා විසින් තීරණය කරගත යුතුයි.

L. G. D.—GC 14/51/6.

ගම්සභා ආඥාපණන

ගම්සභා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලම්බිය කොරලේ ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයේ සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සිරිකරනලද අතරු ව්‍යවස්ථා.

පී. ඩී. ප්‍රනායු, සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලන පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ වැඩබලන ස්ථාන ලේකම්තුමා.

මේ 1950ක්වූ ජූනි මස 24 වැනි දින කොළඹදීය.

අතරු ව්‍යවස්ථා

ගාල්

1. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගාලක් පිහිටුවීම නොහොත් පවත්වාගෙන යාම නොකට යුතුයි.

2. ගාලක් සම්බන්ධයෙන්වූ සෑම බලපත්‍රයක්ම පහසු දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි, එනම්:—

- (1) බලපත්‍රකාරයා විසින් ගාලේ අංකය ගැනී කුලීවල හා ගාලුවල ලේඛනයක් සංගලෙන් ලියවා ගාලේ කාටත් පෙනෙන තැනක ප්‍රදීනාග කරවිය යුතුයි;
- (2) ගම්කිසි මසංගත රෙගයකින් හෝ සම මෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලහදී පෙළෙන නොහොත් එබඳු රෝගයකින් පෙළෙන නොහොත්වූ ලහදී සාන්දකිරීමෙහි යෙදී සිටියාවූ කිසි වකුට ඒ රෝගය බෝවීමට හා රෝගීත්වයට මෝරු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනකෙක් ගාලේ මොනම ස්ථානයකවත් නතරව සිටීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි;

L.G.D.—GB 14/25/5.

ගම්සභා ආඥාපණන

ගම්සභා ආඥාපණනේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, ගාලු දිස්ත්‍රික්කයේ ඕපාන ගම් ප්‍රදේශයේ ගම්කාරයී සභාව විසින් සම්පාදිතව, 1947 ක්‍රි.ව. සැප්තැම්බර් මස 24 වැනි දින අඛණ 9,773 දරන ගැහවි අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් සංශෝධනය හා ප්‍රදේශ පාලනය පිළිබඳ ආමාන්‍යතමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථිර කරන ලද අතුරු ව්‍යවස්ථා.

පී. ඕ. ප්‍රනාන්දු,  
සංශෝධන හා ප්‍රදේශ පාලනය පිළිබඳ ආමාන්‍ය කාර්යාංශයේ  
වැඩබලන ස්ථාන ලේකම් නැත.

වම් 1950ක්‍රි.ව. ජූනි මස 26 වෙනි දින  
කොළඹදිස්.

අතුරු ව්‍යවස්ථා

1. මේ අතුරු ව්‍යවස්ථාවල—

“බේකරී” යනුවෙන් මිනිසුන්ගේ කැම සඳහා ආහාරයක් ලෙස විකිණීම පිණිස පාන් විස්කෝන්තු හෝ රසකැවිලි වැනි දුම්බරු ලබන ස්ථානද, ඒ කැම මිනි පිලියෙලු කරන ස්ථාන හා ඊට වුවමනා බඩුබාගිරිදිය හබබාකර තිබෙන ස්ථානද අදහස් කරනු ලැබේ;

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්යසභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාර්ය සභාව” යනුවෙන් ඕපාන ගම් ප්‍රදේශයේ ගම්කාරයී සභාව අදහස් කරනු ලැබේ.

බේකරී

2. (1) ඒ සඳහා සංශෝධන පිළිබඳ ලේඛන නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් බේකරියක් පිහිටුවීම හෝ පිහිටුවා තිබෙන බේකරියක් පවත්වාගෙන යාම හෙවත් එහි පාන් දුම්බරා විකිණීම නොහැකි යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද සෑම බලපත්‍රයක්ම 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එකවැනිදිනට අවසාන වන්නේය.

(3) බේකරියක් වශයෙන් පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති, නම් 2 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට ඒ සඳහා බලපත්‍ර ගත් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ගොඩනැගිලි හොදට වානශ්‍රය ඇතිවන ලෙසත් හොදට එලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කපලොරුකොට ඒවායේ සුදු හුණු හා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) ඒ ස්ථානයේ වැසිකිළි පහසුකම් හා කාණු ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතුයි;
- (e) වහලින් කුණු හා දුම්බර වැනි වළක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිම්ලිමක් තිබිය යුතුයි;
- (f) කිසිම කුණුවලක සිට, සෑමදම තිබෙන පෝර ගොඩක සිට, වැසිකිළියක සිට හෝ අවරණයකරනු නොලැබූ කාණුවක සිට අභි පණහක් ඇතුළත ඒ ස්ථානය පිහිටා නොතිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ පිටි පදම්කර ඇතිම සඳහා පමණක් අභි දෙපහක් දියවූද, අභි දහයක් පලල්වූද ප්‍රමාණයකට අඩුනොවූ මුදු පිට බිම් ප්‍රමාණයක් ඇති වෙනම කාමරයක් සාදා තිබිය යුතුයි;
- (h) දෙරවල් හෝ ජනෙල් ඇති පිටි පදම්කරන කාමරයේ අඩු ගණනේ පැති දෙකකින්වත්, පිටත නිදහස් ලෙස වානාශ්‍රය ඇතිවීම සඳහා පසුලින් අභි හතකට අඩු නොවූ ප්‍රමාණයකට ඉඩ පහසු සලස්වා තිබිය යුතුයි;
- (i) පෝරණු කාමරයේ දෙර පිටි පදම්කරන කාමරය ඇතුළට එක එල්ලේම විවෘතනොවන ලෙස පිලියෙලුකර තිබිය යුතුයි.

4. බේකරියක බලපත්‍රකාරයා විසින්—

(a) බේකරියේ පාවිච්චිකරන හෝ බේකරියට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් වුවමනා ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමට සලස්වන්නාවිද;

- (3) බලපත්‍රකාරයා විසින් ගාලු ශුඛපවිත්‍ර ලෙසත් සතිපාරකක නත්තියකත් තබාගත යුතුයි;
- (4) බලපත්‍රකාරයා විසින්, ගාලේ තිබෙන සියලුම කුණුකහළ නොහොත් රබු බොඩු, මිස්සන්ගේ බෝවීම හෝ යම් අවහිරයක් සිදුවීම හෝ වැළැක්වෙන යම් පරිද්දේ කින් වළලාදැමීමට නොහොත් පුරුස්සාදැමීමට සැලැස් විය යුතුයි;
- (5) බලපත්‍රකාරයා විසින් ගාලු තුළ සාමය අරඹා කටයුතුයි;
- (6) බලපත්‍රකාරයා විසින් ගාලේ කිසියම් සුදුවක් කිරීමට හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට හෝ ඉඩනොදිය යුතුයි;
- (7) බලපත්‍රකාරයා විසින් කිසිවකුට ගාලු ඇතුළත වසංගත රෝගයකින් පෙළෙන කිසිම භවයකු තබාගැනීමට ඉඩ නොදිය යුතුයි;

3. වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී පොදු සහපන පිණිස ගාලක් සඳහා යම් බලපත්‍රයක් කලකට අවලංගු කිරීම අවශ්‍යකයයි හැරෙන්නම් ප්‍රධානතුමා විසින් එය තාවකාලික වශයෙන් අවලංගුකරන හැකියි.

4. කිසිවකු විසින් මිනිසුන් පදිංචි ගෙදරක සිට යාර පණහක් ඇතුළත ගාලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොහැකි යුතුයි.

5. 2 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ගම් කොන්දේසියක් කඩකිරීම නිසා දෙවෙනි වරට හෝ ඊට පසු මාරගකදී ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියෙන් නියමකරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද බලපත්‍රයක් අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට නිතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය අවලංගු කිරීම නිසා බලපත්‍රකාරයාට ගම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

ගවයන්, එච්චන් හා උරන් ගාල්කිරීමට බැඳ හැකිම

6. ගම් දේපලක පදිංචිකාරයා විසින්, මිනිසුන් වසන ගෙයක සිට අභි පණහක් ගත් ඊට වැඩි ගණනක හෝ ඇතින් පිහිටි කොරටුවක දමා මිස නැත්නම් කිසිම ගවයකු, එච්චකු හෝ උරකු තබාගෙන නොහැකි යුතුයි.

7. ගම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය ඇතුළත වාසයකරන ගම් කිසිවකුට ගත් ගම්කිසි ප්‍රතිඵලයක් පාවිච්චි කරන ගම් කිසිවකුට හෝ කන්දෙස්කිරියාවක් ඇතිවන පරිද්දෙන් ගවයන්, එච්චන් හෝ උරන් සඳහා කිසිම කොරටුවක් තබාගත යුතු නැත.

8. ගම්කිසි ගවයන්, එච්චන් හෝ උරන් තබාගෙන ඇති ගම් දේපලක නොගොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් වුවමනාකරන ගම් ගම් අතර කාලවේලාවල් තුළ ඒ දේපලේ නොහොත් ගොඩනැගිල්ලේ සෑම කොටසක්ම හොදට ශුඛපවිත්‍රව තබාගැනීමට සැලැස්විය යුතුයි.

9. ගම්කිසි ගවයන්, එච්චන් හෝ උරන් තබාගෙන ඇති ගම් දේපලක නොහොත් ගොඩනැගිල්ලක පදිංචිකාරයා විසින් සෑම සුදුසු මේලාවලදීම ඒ දේපල නොහොත් ගොඩනැගිල්ල පරීක්ෂා කර බැලීම සඳහා ප්‍රධානතුමාට හෝ එතුමාගෙන් විවිධ ප්‍රකාර බලයලත් මනාම නිලධාරියකුට හෝ නිදහසේ ඇතුල්වීමට ඉඩදිය යුතුයි.

දඩාවෙන් යන ගවයන්

10. ගම් ප්‍රදේශය තුළ ගම්කිසි පොදු මාවතක හෝ අභි පාරක දඩාවෙන් හැසිරෙන සියලුම ගවයන්, බැච්චන් හා එච්චන් අල්ලා බැඳගත්වීම ඒ සඳහා කාර්ය සභාව විසින් පිහිටුවා තිබෙන සඟුන් දමන කොටුවට දැමිය යුතුයි.

11. දඩාවෙන් යන සඟුන් දමන කොටුවේ බදිනලද ගම් සහකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයහපු යුතු වූ යාකුට පහත දැක්වෙන ලෙස ගණන් බැලිය යුතුයි:—

දම්සකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට යන 50 යි.

(කෑම සපයනලද්දේ නම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කෑම සඳහා යන 25 යි.

12. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කාර්ය සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කාර්ය සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් විලම්බිය කෝරළේ ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.



- (b) බේකර්ගේ මේසවල උඩතට්ටු හොඳින් සකස්කොට පරතරයක් නැතිවන සේ සමකරනලද ලැලිවලින් හෝ අනතුරුදායක නොවන දිග බී නොගන්නා ද්‍රව්‍යයකින් හෝ පිලිසෙලු කරළා ඒ මේස දිනපතාම සුරැදුම් මිරිසිදු කරවන්නටද;
- (c) අමුම් ගණනේ පැය පිසිහතරකට එක වරක් බැහින්වත් බේකර්ගේ බිම අතුභාවා එකී කුණු වහාම මුසියක් ඇතිවූද සිදුරු රහිතවූද භාජනයකට දමීමවා දිනපතා ඉවත්කරවන්නටද;
- (d) බේකර්ගේ පිහිටි භූමිභාගය පිරිසිදුව තබා ගැනීමටත් යම්කිසි කාණුවකින්, වැසිකිලිපාතින් හෝ කුණුවලකින් හා එබඳු වෙන යම් අවහිරයකින් නිදහස්ව තබා ගැනීමට සලස්වන්නටද;
- (e) බේකර්ගේ පෘෂ්ඨවලට පිරි පොළොවේ සිට අමුම් ගණනේ අඩි තුනකටත් උස ඇති මේසයක් මත තැබීමට සලස්වන්නටද;
- (f) බේකර්ගේ පිහිටා ඇති භූමිභාගයෙන් සියලුම කුණුකපළ ඉවත්කරවා දිනපතාම කාණු සෝදවන්නටද;
- (g) ඒ භූමිභාගයේ පිරි පදම් කර අනන්‍ය කාමරයෙන් පිටත පාත් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අවලංගුත් පහසු වෙන් පැමිණිය හැකි යම්කිසි ස්ථානයක අමුම්ගණනේ පහික්කම් දෙකක්වත් තැබීමට සලස්වන්නටද;
- (h) පාත් සෑදීමේ කටයුතුවල යෙදී සිටින අවලංගුත් පහසු ප්‍රයෝජනය සඳහා සහයෝගී පිරිසිදු වතුර, පිරිසිදු භවය, නිශ්පාදන ඉඩකඩ මේ මුරුසු හා සවන් සහ මේවා තැබීමට සලස්වන්නටද;
- (i) බේකර්ගේ සබකයෙන් මුළු අතුරු වෘත්තවලට පිටපතක් බේකර්ගේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සලස්වන්නටද;

මිනැය.

5. බේකර්ගේ බලපත්‍රකාරයා විසින්—

- (a) බේකර් නිදා ගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ කිසියම් සහකු හෝ බේකර්ගේ කටයුතුවලට මුළුමනා කරන බඩුමලින් නොරවු වෙන කිසිම බඩුවක තබා ගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පෘෂ්ඨවලට ඉඩකඩවලට;
- (b) කිසිපරිදි සාදනලද්දකදී, මැස්සන්ට ඇඳුම්වල නොගැනී වූද, පිරිසිදුවූද, විදුරු පෙට්ටිවල දමා මිස යෂ්කිසි පාත්, විස්කෝන හෝ රස කැපීම් වඩි වෙළඳමට තැබීමට ඉඩකඩවලට;
- (c) පාත්, ස්කෝන හෝ රසකැපීම් වඩි සෑදීමේ කටයුතුවල යෙදී සිටින කිසිවකුට ඒ සඳහා අවර්ණ හා අහසපත්වූ පිරි, වතුර හෝ වෙනගම් ද්‍රව්‍යයක් පෘෂ්ඨවලට ඉඩකඩවලට;
- (d) බිම ඉඩවලට කිරීම පිණිස පහසුවෙන් එහා වෙහා ගෙනයෑ නොගැනීම් කිසියම් ලී බඩුවක් හෝ උපකරණයක් බේකර්ගේ ඇතුළත තබා ගැනීම හෝ පෘෂ්ඨවලට තැබීමට හෝ;
- (e) බේකර්ගේ අයිතිවූ භූමිභාගයෙහි කිසිවකුට කිසියම් සුදුවක් කිරීමට හෝ නොහික්මුණු ලෙස ගැසිරීමකට ඉඩදීමට හෝ;

නොකට යුතුයි.

6. පාත්, විස්කෝන හෝ රසකැපීම් වඩි සෑදීමේ හෝ පිම්බීමේ කටයුතුවල යෙදී සිටින සෑම අයකු දේන්ම ඒ කටයුතු වල යෙදීමට පෙර කම්පියන් අත් සෝදා ගෙන, පසුව කිසිලී හා ගිරිසන් වැනි පරිද්දෙන් පිරිසිදුවූ සුදු වැස්මක් ඇඳ (හිසෙහි) නොපියක් හෝ තලපාවක්ද පැළඳිය යුතුයි.

7. කිසිවකු විසින් බේකර්ගේ අයිති භූමිභාගය ඇතුළත කෙළහැසිම සඳහා සපයා තිබෙන පහික්කම් ඇතුළත මිස වෙන තැනක කෙළ නොගැසිය යුතු යි.

8. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වංගන රෝගයකින් පෙළෙන හෝ පෙරින හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට පාත්තු කිරීමේ යෙදී සිටි කිසිවකුට එකී රෝගය බෝවීමට හා රෝග බෝවීමේ රෝගීන්ගේ රුහු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් බේකර්ගේ ඇතුළතට හෝ පාත්, විස්කෝන හෝ රසකැපීම් වඩි සෑදීමේ කටයුතු වලට සාබැසීමට හෝ බේකර්ගේ භාරව සිටින අය විසින් ඉඩ නොදිය යුතු යි.

9. (1) සුදුසු හැම මට්ටමකට පිරි ඇතිම හෝ පාත් පිම්බීම කරනු ලබන මිනැම වේ. පාවකදී ප්‍රධානතමාට හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිර්දේශයට හෝ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද මිනැම නිර්දේශයකට හෝ බේකර්ගේ ඇතුළති පරීක්ෂා කිරීමට නීති ප්‍රකාර බලය තිබේ.

(2) බේකර්ගේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිර්දේශයට හෝ සෞඛ්‍ය පරීක්ෂකයාට හෝ ප්‍රධානතමා විසින් බලය පවරනලද යම් නිර්දේශයකට බේකර්ගේ ඇතුළති පරීක්ෂා කිරීමට ඉඩදී ඒ ප්‍රධානතමාට හෝ එකී නිර්දේශයට ඒ සඳහා මිනැකරන සෑම උපකාරයක්ම දිය යුතුයි.

10. බේකර් පිලිබඳව මේ අතුරු වෘත්තවලින් යම් අතුරු වෘත්තවලක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උපාමයකදී වරදකාරයා කරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයකුට ඒ උපාමය මගින් නියමකරන වෙනත් මිනැම දඩුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමද නිත්‍යකරු වන්නේය. එසේ බලපත්‍රය අවලංගුකිරීමට හා බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අගකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හා හේ සහ කෝපි කඩ

11. (1) ඒ සඳහා සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිර්දේශයට හෝ රෙකමිදරුවක් පිට ප්‍රධානතමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නාත්නම් කිසිවකු විසින් කිසියම් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් පිහිටුවීමට හෝ පවත්වා ගෙනයාමට හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු වෘත්තවලට යටත් නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම 19 වැනි අතුරු වෘත්තවලට යටත් කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

12. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් සඳහා පෘෂ්ඨවලට බලාපොරොත්තුවන ගොඩනැගිල්ල පහත සඳහන් නියමයන්ට අනුකූලව නොගැනී නම් 11 වෙනි අතුරු වෘත්තවලට යටත් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත, එනම්:—

- (a) ඒ ගොඩනැගිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත් හොඳට එළිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කපලා රූකොට ඒවායේ සුදු හුණු යා තිබිය යුතුයි;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (d) වහලින් කුණු හා දුම්ලි වැරිම වළක්වාලීමට සුදුසු ද්‍රව්‍ය වලින් සාදනලද සිවිලිමක් සපයා තිබිය යුතුයි.

13. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින්—

- (a) ඊට අයිති භූමිභාගය ඉදිරිපසට ලෙසත් සනිපදයක තත්ත්වයකින් තබාගැනීමට සලස්වන්නටද;
- (b) බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩ පෘෂ්ඨවලට හෝ ඊට අයිති සියලුම උපකරණ, ලී බඩු හෝ වෙනත් බඩු බාහිරින් පිරිසිදුව තබා ගැනීමට සලස්වන්නටද;
- (c) බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ හේ හෝ කෝපි කඩ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම කුණු රෙහු හා දුම්ලි අතුභාවා දිනපතා දවසකට දෙවරක් බැහින් ඉවත්කරවන්නටද;
- (d) ඒ ස්ථානයේ වෙළඳමට තබා තිබෙන සියලුම කේස්, රසකැපීම් හා වෙනත් අහාර, පිරිසිදුවූ මැස්සන්ට ඇඳුම් විය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දකදී විදුරු පෙට්ටිවල තැන්පත් කරවන්නටද;
- (e) සියලුම අහසදමන හේරෙහු, කෝපිරෙහු හෝ කිරි හා කැමවලින් ඉතිරිවන කොවස් හොඳට හේන්තු වන පිහතක් හෝ මුසියක් ඇති මැස්සන්ට ඇඳුම්වල නොගැනී භාජනයකට එකතු කරවා දිනපතාදවසකට දෙවරක් බැහින් එකී භූමිභාගයෙන් ඉවත්කරවන්නටද;
- (f) කුමක් හෝ බිමක් සෑදීමේදී, විකිණීමේදී හා පෘෂ්ඨවලට කිරීමේදී ප්‍රයෝජනයට ගනු ලබන ප්‍රයෝජන උපකරණ සෑම පෘෂ්ඨවලටම එකවරක් බැහින්වත් සවන් ගා වතුරෙන් සෝදවන්නටද;
- (g) කිසිවකු විසින් කුමක් හෝ බිමක් පෘෂ්ඨවලට ප්‍රයෝජනයට ගන්නාලද සෑම උපකරණයක් හෝ භාජනයක්ම එසේ ප්‍රයෝජනයට ගත් වහාම වෙනත් අයකු විසින් එය ප්‍රයෝජනයට ගැනීමට පෙර සෝදවන්නටද;
- (h) පරීක්ෂාකර බැලීමට පූර්වවන පරිද්දෙන් ඒ ස්ථානයේ වැඩ කරන සියලුදෙනාගේම නම් හා බඩුන්ට ලියුම් ලැබෙන පිලිවෙලට සඳහන් ලැයිස්තුවක් සියලු කල්හිම එහි තැබීමට සලස්වන්නටද;

මිනැය.

14. බත්කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ හේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින්—

- (a) කිසියම් ඉවතදමන හේරෙහු, හෝ කෝපි රෙහු හෝ කුමක් වලින් අහස දමන වෙනත් අතුරු කොටස් බලපත්‍රයට ස්ථානයේ බිම ඉතිරිවන්නට; හෝ



(b) බලපත්‍ර ලත් ස්භාගයේ කිසියම් සුදුවත් හෝ නොතික්වුනු හැසිරීමක් ඇතිවීමට; හෝ

ඉඩනොදිය යුතුයි.

15. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ ස්භාගයට පැමිණෙන ඉඩුත්තන්ට හා එහි මැඩකරන අයට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකිවන පරිද්දෙන් ඒ බලපත්‍රලත් ස්භාගයේ ඉඩුගණනේ පවත්නාම් දෙකකවත් හැමකල්හිම එහි තබා තිබීමට සැලැස්විය යුතුයි.

16. කෙළවැසීම සඳහා සපයා තිබෙන පවත්නාමක් ඇතුළුව මෙය කිසිවකු විසින් බත්කඩයක හෝ රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක සුමනාගය ඇතුළත කෙළ නොගැසිය යුතුයි.

17. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළුණහොත් හෝ පෙළුණාටු හෝ එබඳු රෝගයකින් පෙළුණ නොගෙන සාන්තකිරීමේ යෙදී සිටියාටු කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝගකීරණය මෝරණු ලැබීමට වුවමනා කාරකවීමට පසුවනතෙක් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් භාරම් සිටින කිසිවකු විසින් ඒ ස්භාගයට ඇතුල්වීමට හෝ එහි කිසියම් කැමක් හෝ බිමක් සෑදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබැඳිවීමට හෝ ඉඩනොදිය යුතුයි.

18. සුදුසු හැම විටෙකදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ප්‍රධාන තමා මිසින් පිලිබඳව කිසිම බලපත්‍රලත් ඕනෑම නිලධාරියෙකුට හෝ ඕනෑම බත්කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට, හෝ තේ හෝ කෝපි කඩයකට ඇතුල්වීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද ඕනෑම බත්කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ප්‍රධානතමාට හෝ නිලධාරීන්ට ඒ භූමිභාගයට ඇතුල්වී පරීක්ෂා කිරීමට ඉඩදී ඒ සඳහා බහුම වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

19. බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හෝ තේ හෝ කෝපිකඩ පිලිබඳව මේ අතරු ව්‍යවස්ථාවල යම් අතරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයාකරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයෙකුට ඒ උසාවිය මගින් නියමකරන වෙනත් ඕනෑම දඬුවමකට අමතර වශයෙන් බහුගේ බලපත්‍රය අවලංගුකිරීමටද නීත්‍යානුකූල වන්නේය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

**වෙළඳමිපලට් හා කඩපලට්**

20. ඕනෑම ගම්බද වෙළඳමිපලක සිට හැතැප්මක අඩු මිස්කම්ගණන කවයක් ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳමිපලට් අයිතිවූ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

21. ඕනෑම ගම්බද වෙළඳමිපලකට අයිතිවූ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳමිපල විවෘතව පවත්නා කිසිම දවසක ඒ ගම්බද වෙළඳමිපලේ තබා මිස වෙන කිසිම ස්භාගයක තබා කිසිවකු විසින් කිසියම් ඵලවලට, පලතුරු, මාලු, මිස් හෝ වෙනත් හරක් වන භාගාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි.

එහෙත් මේ අතරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් මිහිවිධාන—

(a) නියම වශයෙන් වෙළඳමි කිරීම පිණිස සිරි ස්භාගයක් නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරම්ප් අයිති හෝ වෙනත් පොදු ස්භාගවල සිරි ස්භාග පිහිටුවා ගෙන නොමැතිවූ හෝ ඇවිදීමක් බඩු මිණුණ වෙළඳුන් විසින් ඵලවලට හෝ පලතුරු විකිණීම;

(b) බත්කඩයක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් ඒ කඩේ ඇතුළත අනුභව කිරීම සඳහා ඉදිරිව කෙසෙල්ගෙඩි හෝ වෙනත් පලතුරු විකිණීම;

(c) කිසිවකු විසින් කුරුමිබා විකිණීම;

ගන මේ වෙළඳමිපලට් සටබකිකමක් නැත.

22. කායනි සභාව විසින් අනුමත කරනලද සතියේ යම් යම් දවස්වල පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳමි පලකම විවෘතකර තැබිය යුතුයි.

23. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් වෙළඳමිකිරීම පිණිස පමණක් කියා කායනි සභාව විසින් ගම්බද වෙළඳමිපලක කිසියම් කොටසක් වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින්—

(a) එසේ වෙන් කරනලද කොටසේ තබා මි ඒ වෙළඳමිපලේ වෙන කිසිම ස්භාගයක තබා එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ

(b) එසේ වෙන්කරනලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

24. කිසියම් ගම්බද වෙළඳමිපලක කිසියම් කඩබක්කියක්, බංකුවක්, හෝ වෙනත් ස්භාගයක් පාවිච්චිකිරීම සටබකියෙන් මාසයකට එක රුපියල බැගින්වූ ගාස්තුවක් පණවා අයකළ යුතුයි.

25. ඒ සඳහා ප්‍රධානතමා විසින් හෝ බහුගේ බලය යටතේ හෝ නිකුත්කරනු ලැබූ අභවර පත්‍රයක් ඇතුළු හා එබඳු අවසර පත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස කිසිවකු විසින් ගම්බද වෙළඳමිපලක කිසිම කඩබක්කියක්, බංකුවක් හෝ වෙනත් ස්භාගයක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම එහි සඳහන් කර තිබෙන දිනයට අවසාන වන්නේය.

26. 24 වැනි අතරු මාර්ගස්ථාන යටතේ ගෙවිය යුතුවූ භාණු ප්‍රධානතමාට හෝ ප්‍රධානතමා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට ගෙවිය යුතුවූ හැර තමාගෙන් ලැබිය යුතු භාණුව ගෙවනතුරු 25 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට අවසර පත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

27. ඒ ඒ වෙළඳමිපල හෝ කඩපල පාවිච්චිකිරීම හා ප්‍රයෝජන යට ගැනීම සටබකියෙන් අයකළ හැකිවූ භාණු දක්වන දුන්විමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිලියෙලුකොට ප්‍රධාන තමා විසින් එක් එක් ගම්බද වෙළඳමිපලේ හෝ කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්භාගයක එල්ලා තැබීමට සැලැස්විය යුතුවූ හැර ඒ දුන්විමේ නියමකරනලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසිවකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම නොකළ යුතුයි.

28. සෞඛ්‍යය පිලිබඳ වෛද්‍ය නිලධාරීන්ට සමග සාකච්ඡා කොට කිසියම් විශේෂ අභාර ද්‍රව්‍යයක් මහජනයාගේ පාවිච්චියට හෝ අනුභවයට අහඹුදායකයක් හෝ පිඩාදායකයක් කියා කායනි සභාව විසින් ඒත්තුගෙන තිබෙන කවරවිටෙකදී වුවහත් අණ බේර ගැස්වීමෙන් හෝ වෙනත් සෞඛ්‍ය විධියකින් දුමුදීමෙන් පසු කායනි සභාවට සුදුසුයි හැර ගණන් නාඩු කාලපරිච්ඡේදයකට ඕනෑම ගම්බද වෙළඳමිපලකට හෝ කඩපලකට එකී අභාර ද්‍රව්‍යය ගෙන ඊම හා එහි තබා විකිණීම තහනම්කිරීමට කායනි සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

29. කිසියම් ගම්බද වෙළඳමිපලක් හෝ කඩපලක් ඇතුළත කිසිවකු විසින්—

(a) බල පත්‍රලත් මස්මඩුවකදී හෝ සමේ මස්මඩුවකදී හැර වෙනත් මොනම ස්භාගයකදීවත් මරණු ලැබූ කිසිම සහෙකුගේ මළකුණක් හෝ මස්; හා

(b) කායනි සභාව විසින් හෝ කායනි සභාව විසින් සම්පාදනය කරනලද කිසියම් අතරු ව්‍යවස්ථාව යටතේ විකිණීම; හෝ කඩගැනීම තහනම් කරනලද කිසිම ද්‍රව්‍යයක්; වෙළඳමිකිරීම හෝ වෙළඳමි පිණිස තබාගැනීම නොකළ යුතුයි.

එහෙත් අයිස් දමා සිතකරනලද මිස්, දඩමස් හෝ අලුත් මාළු විකිණීම පිලිබඳව මේ අතරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් අදාළ නොවේ.

30. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළුණහොත් හෝ සුහදී පෙළුණාටු හෝ එබඳු රෝගයකින් පෙළුණ කෙනෙකුට සාන්ධ කිරීමේ යෙදී සිටියාටු කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝගකීරණය මෝරණු ලැබීමට ගතවන කාරකවීමට පසුවනතෙක්, ගම්බද වෙළඳමිපලක හෝ කඩපලක කඩබක්කියක්, හෝ බංකුවක් හෝ වෙනත් ස්භාගයක් පාවිච්චිකිරීම හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීම සඳහා තැබීම හෝ නොකළ යුතුයි.

31. ගමේ කිසිම වෙළඳමිපලක් පාවිච්චිකරන හෝ එහි නතරව සිටින කිසිවකු විසින්—

(1) ඒ වෙළඳමිපල තුළ හෝ එහි අවට නොතික්වූණු මිහිකට හැසිරීම හෝ කරදරයකට පත්වන මොනම දෙයක් කිරීම; හෝ

(2) ඒ වෙළඳමිපල ඇතුළත සෑම බිම් ඉවීමේ කටයුතුකිරීම; හෝ

(3) තමා ගැන හරිහැටි සතුටුදායක විභවයක් දිය නොහැකිව සවස 6ට වෙළඳමි කිරීම පිලිබඳ කටයුතු අවසාන කරනු ලැබුවාට පසු ඒ වෙළඳමිපලේ නතරවී සිටීම හෝ එහි නිකරුණේ ඇවිදීම; හෝ

(4) ඒ කඩපලේ හෝ එහි අවට ඇති කායනි සභාව සහකාරවූ ගොඩනැගිල්ලක, කඩකාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනත් කෙටුපලකට හෝ අලාභයක් කිරීම හෝ කිසියම් පලද්දක් කිරීම හෝ ඒ වෙළඳමිපලේ තිබෙන වතුර නරක්කිරීම හෝ අපිරිසිදුකිරීම; හෝ

(5) ඒ වෙළඳමිපලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොයි මිදියකින්වත් කොටු කිරීම හෝ එහි කැන පවතින ලෙස පැලැල්ලක් වැටක් හෝ මේන යම් දෙයක් සෑදීම; හෝ

(6) ප්‍රධානතමාගේ විශේෂ අවසරයක් නොමැතිව සවස 6 සිට 6 ටදේ 6 දක්වා කාලය තුළදී ඒ කඩපල ඇතුළත කිසිම බඩුමඩුවක් තැබීම; හෝ

(7) එහි වෙළඳුම් පිණිස ප්‍රදේශිත කරනු ලබන පලතුරු, පලවල, මස්, දඩමස්, මාර් හෝ වෙනත් ආහාර වේද අපිරිසිදු වූ හෝ සෞඛ්‍යසම්පන්න නොවූ කිසිම ආහාරක නැතිම; හෝ

(8) පිරිසිදු ලෙසටත්, මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් නිසිපරිදි සාදනලද පෙට්ටිවල තබා මිස පිසනු ලැබූ හෝ නොලැබූ කිසිම ආහාරද්‍රව්‍යයක් විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

32. ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක මිනෑම කඩබස්කිසි සේ පාවිච්චි කරන සෑම අයකු මිසින්ම ඒ කඩබස්කිසි තුළ හෝ ඒ අසල සොදින් වැසෙන පියනක් හෝ, මැස්මක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජනයක් තබා ඒ භාජනයට සියලුම කුණුරු ආදිය දැමිය යුතුයි.

33. කිසිම ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක භූමිභාගයෙහි කිසිවකු විසින් දුමිලි හෝ කුණුරු, කිසියම් සහකුගේ ඇට හෝ ගම්, හෝ මහාජන සෞඛ්‍යයට හානිවිය හැකිවූ හෝ අප්‍රියවිය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් විසිකර නොදැමිය යුතුයි.

34. ගම්බද වෙළඳුම්පලක භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳුම්පලක කටයුතු බලා කරවීමට හෝ එහි සාහසු හා කුලී අයකිරීමට හෝ එහි සාමය අරක්‍ෂා කොට එය ශුඛ පවත්වන බාධා ගැනීමට හෝ ක්‍ෂායී සභාව මිසින් පත් කරනලද වෙනත් අයකුට නීතිප්‍රකාර නම රජකාරිය ඉෂ්ට කිරීමේදී කිසිවකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් නොපෑ යුතුයි.

35. රථවාහනයක් පදවන්නකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳුම්පලකට අයිති භූමිභාගය ඇතුළත හෝ එය අයිතේ රථවාහනයෙන් බඩු මැටට හෝ ඊට බඩු පැටවීමට වුවමනාවට වඩා දීක්‍ෂාලයක් නවත්වා නොතැබිය යුතුයි.

36. ගම්බද වෙළඳුම්පලක හෝ කඩපලක නාවකාලික වශයෙන් වසා දැමීම භාන අක්‍ෂබෙර ගැස්වීමෙන් හෝ නමාට සුදුසු යයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධානතමා විසින් කල් ඇතුළු දූෂිත දිය යුතුයි.

පුද්ගලික වෙළඳුම්පලවල් හා කඩපලවල්

37. ගම්කිසි (ප්‍රසිධ) වෙළඳුම්පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලකට හෝ කඩපලකට පිහිටුවීම හෝ පවත්වා ගෙන යාම නොකළ යුතුයි.

38. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් කිසුන් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳුම්පලකට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳුම්පලකට හෝ කඩපලකට පිහිටුවීම හෝ පවත්වා ගෙන යාම නොකළ යුතුයි.

- (2) 1 වැනි ඡේදය යටතේ කිසුන් කරනු ලබන සෑම බලපත්‍රයක්ම—
  - (a) සාමාන්‍යයෙන් මීට යාකොට ඇති පෝරමයේ ප්‍රකාරයට විය යුතුයි;
  - (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;
  - (c) එය කිසුන්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිෂ්චිත වැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ කිසුන් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් ගාස්තුව රුපියල් විස්සකි.

39. පුද්ගලික වෙළඳුම්පලකට හෝ කඩපලකට පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිලිබද ඉංජිනේරු නිලධාරීතුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳුම්පලකට හෝ කඩපලකට පිහිටුවීමට හෝ පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

40. මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයක් කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූවිට 38 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසුන් කරනලද බලපත්‍රයක් ඒ උසාවිය මගින් අවලංගු කළ හැකියි. එසේ අවලංගුකිරීම හේතුවෙනිටගෙන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

41. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධානතමා විසින් 38 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් කිසුන්කිරීම ප්‍රතික්‍ෂේපකළ හැකිය.

සාමාන්‍ය

42. සුදුසු වූ ගැම කල්හිම ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් මිනෑම කෙනකු විසින් මිනෑම වෙළඳුම්පලකට හෝ කඩපලකට ඇතුල්වී

ඒ වෙළඳුම්පල හෝ කඩපල හෝ එහි වෙළඳුමට තබා තිබෙන නොහොත් ප්‍රදේශිත කර තිබෙන මිනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීම නිත්‍යකුකුල වන්නේය. කවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී ප්‍රවේශනා කවර නිලධාරී යටතුවත් කිසිවකු විසින් බාධා කිරීම හෝ විරුධකමක් පෑම හෝ නොකළ යුතුයි.

උප ලේඛනය

පුද්ගලික වෙළඳුම්පලක/\*කඩපලක පිහිටුවා පවත්වා ගෙන යාම පිණිස වූ බලපත්‍රයයි

පදිංචි—නමැති අයට මෙහි සඳහන් දින සිට 19—දෙසැම්බර් මස නිෂ්චිතවැනි දින දක්වා සෑම අවසාන වලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්වී මිසාන ගම් ප්‍රදේශයේ පිහිටා තිබෙන කිසින ඉඩමේ පුද්ගලික වෙළඳුම්පලක/\*කඩපලක පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

මිසාන ගම්කාරී සභාවේ ප්‍රධානතුමා

19—ක්වු—මස—වැනි දින දීය.

ඉහත දැක්වූ බලපත්‍රය පිලිබද යොදාගැනීම

1. පුද්ගලික වෙළඳුම්පලේ/\*කඩපලේ ඉහතකු හැකිවූ යාහු හා කුලීවල ලැබියහුවක් ඉංග්‍රීසි සිංහල හෝ රදවිල භාෂාමිලින් පිලියෙළ කොට වෙළඳුම්පලේ/\*කඩපලේ කාටත් පෙනෙන ස්භාහයක ප්‍රදේශිත කර තැබිය යුතුයි.

2. කාර්ය සභාව විසින් හෝ කාර්ය සභාව විසින් සම්පාදනය කරනු ලැබූ යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තබා ගැනීම නුහතමය කියා ප්‍රකාශ කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳුම්පලේ/\*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණී පිණිස තබාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

3. සෑම පුද්ගලික වෙළඳුම්පලක/\*කඩපලකට බලපත්‍රකාරයා විසින් පලතුරු, පලවල, මස්, අලුත්පාලු හෝ මෙතන් ආහාර ද්‍රව්‍ය අපිරිසිදු වූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්භාහයක නොහොත් ලෙසට අවසාන වූ සියලුම විධිවිධාන සැලැස්විය යුතුයි.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදු වූ හෝ මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස හොඳ හැටියට සාදන ලද්දවූ විදුරු පෙට්ටිවල නොදමා පිසනු ලැබූ නොලැබූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වෘංගන රෝගයකින්, හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙට්ටාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමේහි යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකුට එහි රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට හහවන කාලසීමාවක් පසුවන තෙක් වෙළඳුම්පලේ/\*කඩපලේ කිසිම කඩ බස්කියක්, කාමරයක්, බාහුවක් හෝ වෙනත් ස්භාහයක් පාවිච්චි කිරීමට හෝ එහි නකරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍ර කාරයා විසින් ඉඩනොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපලේ භූමි භාගය ශුචිපරිලා කොට, කැලිකසලවලින් හා කුණුරුබුලින් තොරව තබාගත යුතුවන්නා වූ මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනම අවහරයක් ඇතිවීම වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමි භාගයෙන් අනුභව ඉවතදමන කුණුරුබුල හා සියලුම කුණුකසල පුවුම් දැමීමට, වලලා දැමීමට, හෝ වෙනත් විධියකින් සුදුස්සන්කර ඉවත්කිරීමට සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපලේ භූමිභාගය ඇතුළත සාමය අරක්‍ෂා කළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳුම්පලේ/\*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් මෙන්කර තැබිය යුතුයි.

9. කුණුකසල හා රෙචු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේන්තුම් වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිවූ භාජන සෑහෙන තරම් සංඝනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරී තුමාගේ රෙකමනපිට ප්‍රධානතුමා විසින් අනුමතකරනලද විධියක වැසිකිලි සෑහෙන තරම් ගඟනක් වෙළඳුම්පලේ/\*කඩ පලේ භූමිභාගය තුළ සාදා තිබිය යුතුයි.

11. ගම්කිසි වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමනපිට ප්‍රධාන තුම විසින් මේ බලපත්‍රය නාවකාලික වශයෙන් අවලංගු කළ හැකියි. එබඳු අවලංගු කිරීමක් භාන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

\* උවමභා නැති වචනය කපාදමනු

